



# පෙරමග

හිමස අත්පොත

2024

ශ්‍රී පාලේ මණ්ඩපය  
කොළඹ විශ්වවිද්‍යාලය

PERAMAGA  
STUDENT HANDBOOK 2024  
SRI PALEE CAMPUS  
UNIVERSITY OF COLOMBO



# പ്രതി

കുറഞ്ഞ ആർഹോത്ത്

2024

കുറഞ്ഞ ആർഹോത്ത്  
കൊല്ലം വിഞ്ചേരിയാലയം

© ශ්‍රී පාලු මණ්ඩපය 2024

ශ්‍රී පාලු මණ්ඩපය  
කොළඹ විශ්වවේද්‍යාලය  
විටල, නොරනා (12400)

සංස්කරණය  
කේ.විජේ.මි. දුර්ගන  
කේ. ඩී. වොෂිකා රැචිනි

සේදුපත් බැඳීම  
දීප්ති බණ්ඩාර  
ලලති පෙරේරා

## සැලකිය යුතුයි !

---

මෙහි අභ්‍යාපන් කරනු ලබන හෝ කරනු ලැබු දැනුම්දීමකින් තොරව සංශෝධනය කිරීමේ බලය ශ්‍රී පාලි මණ්ඩපය හා කොළඹ විශ්වවිද්‍යාලය සතු ය. මෙම අත්පොතෙහි අභ්‍යාපන් කරනු 2024 විද්‍යාර්ථීන් සඳහා උපාධි පාඨමාලාව අවසන් වන තොක් අදාළ වේ. ආයතනික තීති රිති තොදුන සිටීම කිසිසේත්ම වරදකට දැඩුවම් තොලැබේමට හේතුවක් නොවේ.

මෙහි අභ්‍යාපන් වන්නේ විද්‍යාර්ථීන්ට වැදගත් වන කරනුවල සාරාංශයක් පමණි. අදාළ අංශ, මධ්‍යස්ථාන හෝ බලයලත් පුද්ගලයන් විමසීමෙන් අවශ්‍ය වැඩි විස්තර ලබාගත හැකි ය.

මෙම අත්පොත අදාළ අධ්‍යාපන අංශ, මධ්‍යස්ථාන හා බලයලත් පුද්ගලයන් විසින් ලබාදෙන ලද කරනු මත පමණක් සැකසීමා. සංස්කෘතිය මණ්ඩලයේ අදහස්, ස්ථාවරයන් මෙමගින් පිළිබඳ තොවන බව සැලකිය යුතු ය.

---

## ශ්‍රී පාලි මණ්ඩපය - කොළඹ විශ්වවිද්‍යාලය

ලිපිනය	ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය වේවල, හොරණ (12400)
දුරකථන අංක (පොදු)	034 2265553
තියෙළු ලේඛකාධිකාරී	034 2261371
සහකාර ලේඛකාධිකාරී	034 2263617
ගැක්ස් අංක	034 2265553, 034 2263516
විද්‍යුත් තැපෑල	sripalee@spc.cmb.ac.lk
වෙබ් අඩවිය	<a href="https://spc.cmb.ac.lk">https://spc.cmb.ac.lk</a>

## පටින

---

01. පර්පාලන අධිකාරය	13-14
02. ජනමාධ්‍ය අධිකාරය අංශය	15-17
03. ජනමාධ්‍ය ගෞරව උපාධිය සඳහා නිර්දේශීත පාඨමාලා	18-22
04. පුසිංග කළා අධිකාරය අංශය	23-25
05. පුසිංග කළා ගෞරව උපාධිය සඳහා නිර්දේශීත පාඨමාලා	26-43
06. පුසිංග කළා විශේෂ උපාධිය සඳහා විෂය ඒකක තෝරා ගැනීමේ මාර්ගෝපදේශය	44-46
07. පරිගණක අධිකාරය අංශය	47-50
08. හාජා අධිකාරය අංශය	51-53
09. විනාග ක්‍රියා පරිපාරිය, විනාග අනුමිකතා හා දුම්වල් පිළිබඳ රෙගුලාසි	54-58
10. ශේෂී කිරීමේ පරිපාරිය	59-60
11. කුසළතා සම්මාන	61
12. පුස්තකාලය	62-68
13. මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය	69-70
14. ගුවන දෘශ්‍ය ඒකකය	71-73
15. කැමිපස් රේඛියෝ	74
16. මුද්‍රිත මාධ්‍ය ඒකකය	75
17. ජාලකරණ අංශය	76-77
18. මෙවුද්‍ය මධ්‍යස්ථානය	78-80

19. ක්‍රිඩා ඒකකය	81-82
20. ශිෂ්‍ය උපදේශන නොවාව	83-85
21. පර්පාලන කටයුතු	86-88
22. මුලත අංශය	89-91
23. ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර	92-93
24. තේවාසිකාගාර	94-98
25. නඩත්තු අංශය	99
26. උද්‍යාන පාලන අංශය	100-101
27. පොදු විධිවිධාන	102-104
28. ආරක්ෂක අංශය	105
29. ශිෂ්‍ය සංවිධාන	106-107
30. නවක වැද පහත	108-115
31. සමාජ මාධ්‍ය මාර්ගෝපදේශන	116-118
32 සංස්කෘතික මධ්‍යස්ථානය	119-120
33. විෂය බාහිර ක්‍රියාකාරකම්	121
34. බාහිර පාඨමාලා	122
35. ප්‍රශ්නත් උපාධී පාඨමාලා	122

## හැඳුන්වීම

ශ්‍රී පාලි මණ්ඩපය ශ්‍රී ලංකාවේ කඹතර දිස්ත්‍රික්කයේ වේරිනාසික තොරතු නගරයට ආසන්නව වැවල ප්‍රදේශයේ උස් කදු පෙදෙසක නිස්සංසල පරිසරයක පිහිටි අධ්‍යාපන නිකෙතනයයි. කොළඹ සිට මාරුග අංක 120 බස් මාරුගය ඔස්සේ කි.ම්. 50ක් පමණ ගමන් කිරීමෙන් තොරතු නගරයට පිවිසිය හැකි ය.

1932 වර්ෂයේ දි විළුම්මී ඒ. පෙරේරා ශ්‍රීමතාණන්ගේ ආරාධනයකට අනුව රැඹුදානාත් කාගෝර තුමන් 1934 මැයි 20 වැනිදා තොරතු කඹතර පාරේ වැවල කපුගල කන්ද පාමුල පිහිටි රමණිය භූමිනාගයෙහි “ශ්‍රී පාලි” නම් අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට මුද්‍රාගත තබන ලදී. 1976 වර්ෂයේ දි ශ්‍රීපාලි අධ්‍යාපන ආයතනයෙන් අක්කර 33 ක තුම් භාගයක් කැඹුණිය විශ්වවිද්‍යාලයට අනුබඳී සෞන්දර්ය අධ්‍යාපන ආයතනය පිළිටුවීම සඳහා ලබා දෙන ලදී.

1996.06.20 දින නිකුත් කරන ලද 928/16 දුරන ගැසට් නිවේදනය මගින් මෙම ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ බටහිර මණ්ඩපය නමින් ස්ථාපනය කරන ලදී. පසුව ආදිකර්තා විළුම්මී ඒ. පෙරේරා ශ්‍රීමතාණන්ට ගෞරව කිරීම් වස් 1998 සැප්තැම්බර 11 දින අංක 1044/37 දුරන ගැසට් පත්‍රය ප්‍රකාරව බටහිර මණ්ඩපය යන නාමය වෙනුවට ශ්‍රී පාලි මණ්ඩපය යන නාමය නැවතත් ප්‍රකාශයට පත් කෙරීණි. ජපන් පාතික පුර්ෂ අව්‍යාපෘති පිළින් අඩිකි නිමියන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ අනුමැතිය ඇතිව මෙම මණ්ඩපයේ දියුණුව සඳහා ලබා දුන් දායකත්වය පූර්ණ ය.

වත්මන් ශ්‍රී පාලි මණ්ඩපය යටතේ ජනමාධ්‍ය අධ්‍යාපන අංශය, ප්‍රසංග කලා අධ්‍යාපන අංශය, භාෂා අධ්‍යාපන අංශය සහ පරිගණක අධ්‍යාපන අංශය වශයෙන් අංශ හතරක් ත්‍රියාත්මක වන අතර ශ්‍රී පාලි මණ්ඩපයට ප්‍රවිෂ්ට වන විද්‍යාර්ථීන්ට ජනමාධ්‍ය අධ්‍යාපන අංශය සහ ප්‍රසංග කලා අධ්‍යාපන අංශය යටතේ ගෞරව උපාධියක් ලබා ගැනීමට අවකාශ නිබේ.

## මත්ස්‍යපාධිපතිතුමාගේ පත්‍රවූඩය

---

2024 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ හි පාලි මත්ස්‍යපයට විද්‍යාර්ථීයෙකු වශයෙන් ප්‍රවිෂ්ටි වන ඔබ සැමගේ ගාස්ත්‍රිය අනාගතය සර්වප්‍රකාරයෙන්ම සර්ථිකවේවායි පළමුව ආණ්ඩාද කරමි.

අපගේ ප්‍රාර්ථනය වන්නේ අද ද්‍රව්‍යේ යුතුන ගවේහනුය ආරම්භ කරන තරුණ හිජා ප්‍රජාව ආකෘත්පමය වශයෙන් පරිනත පුද්ගලයන් බවට පරිවර්තනය වී විශ්වවිද්‍යාල තුම්පියෙන් පිටව යනු දැක්වා ඇති විස්තර මත්ස්‍ය ප්‍රජාව වන්නේ පැවුල ලෙස ලෙස්කය දකින, සමාජ ප්‍රගමනයට දායක වන, ඉදිරිගාමී විශ්වීය ප්‍රරුධීයෙකු බවට මෙම හිජා ප්‍රජාව පත්කරුම් සි.

විශ්වවිද්‍යාල පරිසරයෙන් තීරුයාසයෙන්ම ඔබට උරුම වන නිදහස් විත්තනය ගුහනුය කර ගැනීම මෙන්ම විය මැහඩින් කළමනාකරණය කරගැනීම ද ඔබ සතු වශයෙන් බව ද සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ සඳහා අනුමත්ව කටයුතු කිරීමට ඔබට ගක්තිය හා දෙධාරය ලැබේවායි සුන පතමි.

ආචාර්ය ප්‍රතිනා මහානාමණ්ඩාව

මත්ස්‍යපාධිපති

හිජා මත්ස්‍යපය

## ඡනමාධින අධ්‍යාපන අංශයේ පත්‍රව්‍යය

උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයට ඇතුළත් වූ විද්‍යාබැංක් සියලුදෙනා වෙත ඡනමාධින අධ්‍යාපන අංශයේ සුඩ පැනම් පිරිනමන්හට කැමැත්තෙම්. ඔබ මෙම සිවේච්චරක උපාධි පාඨමාලාව සඳහා මෙවර ඇතුළත් වන සීමිත පිරිසෙක් වික් අයෙකි. මෙහිදී ඔබ මෙන්ම ඔබගේ පවුලේ ආයත් සම්පාදනයන්ත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අඩු වැඩි වශයෙන් දායක වී තිබේ. විසේම ඒ සඳහා මෙරට සියලු පුරවැසියේද දායක ව සිටිත. දිනා ගත් මෙම ස්වර්ණාමය අවස්ථාව තුද්දීම්ත්ව හා තිසි ලෙස යොදා ගනිම්ත් ඔබ මෙරටට වැඩිදායක, විනයානුකුල පුරවැසියකු බවට පත්වනු දැක්ම අපගේ ද අපේක්ෂාවයි. ඔබ ඒ සඳහා කැපවනු ඇතැයි අපේක්ෂා කරමු.

ඡනමාධින අධ්‍යාපන අංශය ප්‍රශ්නවාද් උපාධිය දක්වා උසස් අධ්‍යාපනය හඳුරුම සඳහා ද අවස්ථාව උදාකර දී තිබේ. විසේම ඡනමාධින පීධියක් දක්වා පුලුල් කිරීමට ද අපේක්ෂාතය.

විද්‍යාබැංකු ලෙස ඔබට පර්යේෂණ හා විෂය බාහිර ස්ථිරාකාරකම් සඳහා ද ඡනමාධින අධ්‍යාපන අංශය අවශ්‍ය මග පෙන්වීම සළකනු ලැබ තිබේ. මාධින පර්යේෂණ මධ්‍යස්ථානය (Center for Media Research - CMR) සමග පර්යේෂණ කටයුතු සඳහා ද දායක විය හැකිය.

ශ්‍රී පාලි මණ්ඩපය නිදහස් අදහස් ප්‍රකාශනය දැරුම් කරනු ලබයි. විම නිදහස වගකීමෙන් හාවිත කිරීම ඔබ සැමගේ වගකීමකි. අන්‍යත්ගේ අදහස් ගරු කළ යුතුය. තීතියට ගරු කළයුතුය. විනය හා අධ්‍යාපනය වික්ව බැඳී පැවතිය යුත්තකි.

වරක් වින ඡනපති මි පින්පිත් පැවසු පරිදි “තනි මලකට වසන්තය උදා කළ නොහැකිවා දේම සුඩිපුනු මල් සියයකට උද්‍යානයකට වසන්තය ගෙන ආ හැකිය” සියලු මල් සුඩිපුනු විට අලංකාර වසන්තයක් ගෙන ආ හැකිය. ඔබ අප වික්ව විට ශ්‍රී පාලි මණ්ඩපයට පමණක් නොව ශ්‍රී ලංකාවට ද අන්වයදීය ප්‍රාග්‍රෑහීය හැකිය. ශ්‍රී පාලි මණ්ඩපය උසස් අධ්‍යාපන ක්මේලුගේ සිභු දියුණුවක් ලබා ඇත. ඔබද විම දියුණුවේ පංගුකාරයකු වනු ඇති බව මාගේ ව්‍යුවාසයයි.

ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය සුගත් සෙනරත්  
අංශාධිපති  
ඡනමාධින අධ්‍යාපන අංශය

## ප්‍රසිංග කලා අධ්‍යයන අංශයේ පත්‍රවාචිය

ඡාහ ගවේෂණයක යෙදුම්හි, ඇනුමෙන් සහ්නද්ධ විද්‍යාර්ථීන් ලොවට ඩීඩී කරන විශ්වීය ආයතනයක නවක විද්‍යාර්ථක විශයෙන් ඔබටත් දායක වීමට ලක්ෂිත සතුවට කරුණාක් වන අතර, කොමි විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය ආරම්භ කර විසර විසිපහක් සඳහා මෙම වසරේ ශ්‍රී පාලි මණ්ඩපයට පැමිණාන ඔබ සැම පිළිගැනීම මා භාගයක් කොට සළකම්.

විසිවන සියවෙශේදී, ගුරු දේශී ර්විජ්ඩනාත් තාගෝර්ඩාගේ ලංකාගමනයෙන් පසුව සිදු වූ ශ්‍රී ලංකිය මලින කළවන්න පිබිදීම, අද වන විට නිරන්තර වෙනස් වන ලෝකය හමුවේ නවීන තාක්ෂණීකරණයේ, නව ශිල්පීය තුම, සමකාලීන ප්‍රාසාංගික ක්‍රමවේද සහ නව කලා ප්‍රවිණාතාවයෙන් ඔබේ තම ඇනුම උරුතා බිලුම්, විද්‍යා නිර්මාණ සිදු කරමින්, නැවුම් අත්දැකීම් එක් කර ගනීමින් විශ්වවිද්‍යාල ඡාහ ගවේෂණ පරිසරය තුළින් තම ජිවිතයේ භැරවුම් ලක්ෂය සනිටුහන් නිර්මට ඔබට භැංකිවනු ඇතැයි මගේ විශ්වාසයයි.

ඉදින්, මෙම ඡාහ ගවේෂණ මාර්ගයේ ඇති අනියෝග ජයගැනීමට අවසිය තිබැරදි මාර්ගෝපදේශනය සහ සහයෝගය ඔබට ශ්‍රී පාලි මණ්ඩපයේ ඇඟරු මඩල්ල, කාර්ය මණ්ඩලය සහ විද්‍යාර්ථකයීන්ගේ ලැබෙන අතර ඔවුන්ගේ අත්දැකීම්, අදහස්, සංවාද, යෝග්‍යතා සහ විද්‍යාත් කිරීකාවන් තුළින් තම අධ්‍යාපන අභිජනන අනිමතාර්ථ ඉලක්ක කර ගනීමින් එමලාභ නිර්මාණයන් ලෝකයට දායාද නිර්මට අවසිය ග්‍රෑනිය සහ සුනාණිංසනය ඔබට හදුවනින්ම පිරිනම්.

ආචාර්ය අමාලි පෙරේරා  
අංශයේ පත්‍රවාචිය  
ප්‍රසිංග කලා අධ්‍යයන අංශය

## භාෂා අධ්‍යාපන අංශයේ පිළිගුණීය පත්‍රවාචය

2024 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට පැමිණි ඔබ සියලුම දෙනා පිළිගුණීය ලබන්නේ ඉමහත් ගෞරවයෙනි.

ශ්‍රී පාලි මණ්ඩපය විශ්වාස්ථා පූර්වැසියන් සහ සුවිශේෂ විද්‍යාත්මක ත්‍රිත්වත් ධීඩි කරන ස්ථානයක් වන බැවින් ශ්‍රී පාලි ප්‍රජාවේ කොටසක් වේම ඔබේ පිළිගුණීය ප්‍රධාන පිළිගුණීය නිවැරදි මා විශ්වාස කරමි. ඔබ ඔබේ අධ්‍යාපන පිළිගුණීය ආර්ථික කරන විට, ඔබ පොරුණ්ද සහ බලපොරුණ්තුවලින් පිරියු මාවතකට අවස්ථා ලැබේ. මෙම අපුරුෂ ගමනේ දී ඔබට අවශ්‍ය භාෂා දැනුම ලබා දෙමින් ඔබගේ අනාගත අනිවෘත්තිය සඳහා ඔබ සමග වැඩි කිරීමට භාෂා අධ්‍යාපන අංශය කැපවී සිටී.

ඔබ මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලබා ඉවත්ව යන විට ඔබ සාර්ථකත්වය සඳහා සූදානම් බව සහතික කිරීම සඳහා භාෂා අධ්‍යාපන අංශය සහ විනි කාර්ය මණ්ඩලය ඔබගේ අනිමතාර්ථකන් සමග කටයුතු කරනු ඇත. සෑම දිනකම, භාෂා අධ්‍යාපන අංශය ඔබ මෙතෙක් ලබාගෙන ඇති භාෂා දැනුම විභාග් ප්‍රයෝගික ලෙස ඔබගේ වැන්තිය සහ විදිනෙදා පිළිගුණීය මට අවශ්‍ය පත්‍රනරය ලබාදෙනු ඇත.

ඔබේ ප්‍රමුඛතා මොනවාදැයි මතක තබා ගෙනිමන්, ආරක්ෂා සහ විනෝද්‍යුත්‍යක සමාජ පිළිගුණීය සමග සම්බරව අධ්‍යාපනය කෙරෙහි අවධානය ගොමු කිරීමෙන් ඔබේ සාර්ථකත්වය සහතික කරගනු ඇතැයි මම විස්වාස කරමි.

ආචාර්ය ඩී.ව්‍යම.යු.පි. අධ්‍යාපන මෙය

අංශයේ පත්‍ර

භාෂා අධ්‍යාපන අංශය

## පරිගණක අධ්‍යයන අංශයේ පත්‍රවු සංස්කීර්ණ ප්‍රතිචාර

2024 වසරේහි ගාස්තුවේදී උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට පිවිසෙන ඔබ ආදරයෙන් හා ගෞරවයෙන් සිෂ්ටාධිතයි.

මෙම ඔබගේ ජීවිතයෙහි ඉදිරි දුර්ගනය පිළිබඳ සිතහ්නට අවකාශය හිමි වන ගේම විෂ්ට සැලකිය යුතු වෙනස්කම් අත්විද්‍යාමේ නැකියාව ද ලැබෙන ප්‍රථම සහ අභියෝගාත්මකම අවස්ථාව මෙය වන බැවි මාගේ විශ්වාසයයි. විශ්වවිද්‍යාලයේ දී ඔහා අන්දාධිම්, ඔබගේ අධ්‍යාපනික ඉලක්ක, වෘත්තීමය ජීවිතය, ජීවිත තත්ත්වය, විනෝදාංශයන්, මිතුරු සඩනා මෙන්ම ඔබගේ ජීවිතයේ සෑම අංශයකම වෙනස්කම් කළමනාකරණය කිරීමට තරම් ඔබව ගක්තිමත් කරනු ඇත.

මෙම දැනැමතන් විශ්වවිද්‍යාලයට සංකුමණය වී ඇති බැවින් මෙහිදී ඔහා නව වගකීම් ලැබෙනු ඇත. වැඩි කාලයෙන් විශ්වවිද්‍යාලයේ රැඳී සිටිම්න් වෘත්තීය සැලසුම් ක්‍රියාකාරකම් හි නිරතවීම, ඔබගේ අධ්‍යයන කාර්යය සාධනය වැඩි දියුණු කරගැනීම, වඩාත් ඉලක්කගත හා අනිප්‍රේරණයන්ට නැඹුරු වීම මෙන්ම නියමිත වෙළුවට ඔබගේ උපාධිය සම්පූර්ණ කරගැනීම ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය තැප්තිමත් කරනු ඇත.

උක්ත අනිලාජයන් යථාර්ථයක් වන්නට නම් නව තාක්ෂණය හා දැනුමෙන් ඔබ සන්නද්ධ විය යුතුව ඇත. මක්නිසාදයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අපගේ ජීවිතවල බොහෝ පැතිකඩයන් ආකුමණය කර පරිවර්තනය කරම්න් සිටින බැවිති. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පරිගණක අධ්‍යයනාංශය, 'නව සාක්ෂරතාව' සම්ගින් 21 වන සියවසේ විද්‍යාර්ථීන්ගේ තොරතුරු හා සන්නිවේදන ක්‍රස්ථාන විසේ දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික යානය සම්පූර්ණය කිරීමට මග බලා සිටියි.

ඒ අනුව, ආයතනික විධානම්වලට ගරු කරම්න් ඔබගේගේ අන්තර්ගත් විධානම් සහ රැකිවාකත්වයන් අගයම්න් සිඡිටල් ලෝකයක තිවහල් පුරවැසියෙනු වෙස නිර්මාණය වී ගොඩනැගෙන්නට පරිගණක අධ්‍යයනාංශයේ අඩු ඔබට ප්‍රාථමික කරන්නෙමු.

කේ.වස්.චී. දුර්ගන මග

අංශයේ ප්‍රතිචාර

පරිගණක අධ්‍යයන අංශය

# 01. පරිපාලන අධිකාරය

## 1.1. මණ්ඩපාධිපති

ශ්‍රී ලංකා මණ්ඩපයේ ප්‍රධාන විධායක නිලධාරියා වගයෙන් මණ්ඩපාධිපතිවරයා කටයුතු කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් පත් කරන මණ්ඩපාධිපතිවරයා මණ්ඩපයේ පරිපාලනය හා විනය පිළිබඳව ප්‍රධාන බලධාරයා වෙයි. යටෝක්ත කරුණු පිළිබඳ මණ්ඩපාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවට වගකිය යුතු වෙයි. ශ්‍රී ලංකා මණ්ඩපයේ පරිපාලන කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේ දී මණ්ඩපාධිපතිවරයාට සහය වීමට පරිපාලන නිලධාරත් හා මණ්ඩප සභාවක් පත් කොට ඇත. මෙම මණ්ඩප සභාව කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවට වගකිව යුතු වේ.

## 1.2. මණ්ඩප සභාව (2024)

### සභාපති

මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිනා මහානාමනේවා මයා

### සාමාජිකයන්

කොළඹ විශ්වවිද්‍යාලයේ සනාථන සභාව විසින් විභි සාමාජිකයන් අතරත් තෝරා ගනු ලැබූ සාමාජිකයන්

- මහාචාර්ය ඩී.ආයි.ඩී.නානායක්කාර මිය
- මහාචාර්ය විස්. වහ්දුදෙශ්කර මයා

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් තෝරා ගනු ලැබූ සාමාජිකයන්

- සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මයා
- ආචාර්ය ඩී.ඩී. නත්දදේව මයා


### මණ්ඩපයේ අංශාධිපතිවර

- ආචාර්ය විස්.ලී.විස්.ව්‍ය. සෙනරත් මයා (ජනමාධ්‍ය අධ්‍යාපනාංශය)
- ආචාර්ය විස්.ලී.ව්‍ය. පෙරේරා මිය (ප්‍රසාග කළ අධ්‍යාපනාංශය)
- ආචාර්ය ඩී.ව්‍ය.ඩී.පී. අධ්‍යාපන්න මෙය (හාමා අධ්‍යාපන අංශය)
- කේ.විස්.ඩී.දුර්ගන මයා (පරිගණක අධ්‍යාපන අංශය)

ලේකම් - නියෝජන/සහකාර ලේඛකාධිකාර

### 1.3. කළමනාකරණ ව්‍යුහය

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී පාලි මණ්ඩපය



## 02. ජනමාධ්‍ය අධිකාරිත අංශය

### දැක්ම සහ මෙහෙවර

- විශිෂ්ට ජනමාධ්‍ය උපාධියාරීන් බිජිකිරීමේ මධ්‍යස්ථානයක් වීම, නිර්මාණාත්මක, නවෝත්පාදන හා වෘත්තීය ජනමාධ්‍ය භාවිතය තුළීන් පාතික හා ප්‍රත්‍යන්තර සංවර්ධනයට දායක වීම ජනමාධ්‍ය අධිකාරිත අංශයේ දැක්ම වේ.
- දැනුමැති, ආචාර්යාර්මික හා වගක්වයුතු ජනමාධ්‍යවේදීන් ලෙස සිදුන් සංඛ්‍යාත්මක ගැනීමේ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ආක්‍ර්‍ම සංවර්ධනය කිරීම, සමාජයේ පැහැ තැකින අවශ්‍යතා සැලකීමේ වූ වෘත්තීයනාවය කරා යාමට සිදුන්ට පහසුකම් සැලසීම අපගේ මෙහෙවර යි.

ශ්‍රී පාලු මත්ත්ධිපයේ ජනමාධ්‍ය අධිකාරිත අංශය මත්ත්ධිපයේ ආරම්භයන් සමග ස්ථාපිත කරන ලද අධිකාරිත අංශ දෙකෙහි විකිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ජනමාධ්‍ය සිවි විසර පාධාමාලාවක් සඳහා සංපූර්ණ විද්‍යාර්ථීන් බඳවාගනු ලබන විකම අධිකාරිත අංශය ද මෙය වේ. ස්විතිය අනෙකුතාවක් සහිතව ජනමාධ්‍ය පාධාමාලාවන් පවත්වාගෙන යාම පිළිබඳ ජනමාධ්‍ය අධිකාරිත අංශය දේශීය හා ප්‍රත්‍යන්තර වශයෙන් කිරීමෙන් දේ මෙහෙවර ද ලක් වී ඇත.

ජනමාධ්‍ය අධිකාරිත අංශයට ප්‍රථම උපාධි පාධාමාලාවට අනුළත් වන විද්‍යාර්ථීන් දෙවන විසර පළමු අර්ධ වාර්ෂිකයේ සිට තෙවන විසර දෙවන අර්ධ වාර්ෂිකය දැක්වා භාෂා අධිකාරිත අංශයේ සහ පරිගණක අධිකාරිත අංශයෙන් පිරිනමනු ලබන විෂයන් ගැදැරිය යුතු අතර, වීම සම්භාර ප්‍රමාණය ජනමාධ්‍ය අංශය මගින් පිරිනමනු ලබන සම්පූර්ණ සම්භාර ප්‍රමාණයට විකුතු වේ. ඒ අනුව ජනමාධ්‍ය (ගෞරව) උපාධිය සමන් වීමට නම් විද්‍යාර්ථීය සම්භාර 120ක් සම්පූර්ණ කළ යුතුය.

ජනමාධ්‍ය අධිකාරිත අංශය ඉංග්‍රීසි භාෂාවෙන් දේශීන පැවතීමේ පිළිබඳ අවධානය ගොමුකොට ඇත. සෙමෙස්තර අවසාන විභාග සහ පැවතීමේ ආදිය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු සැපයීමට අධිකාරිත අංශයේ විද්‍යාර්ථීන් දිරිමත් කරනු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර අධිකාරිත අංශයෙන් ලබාගත හැකි ය.

#### 2.1 ආචාර්ය මත්ත්ධිලය - ජනමාධ්‍ය අධිකාරිත අංශය

ආචාර්ය විස්.ලී.විස්.විම්. සෙනරත්න මහා (අංශාධිපති)

B.A. (Kelaniya), M.Phil (Kelaniya), PhD (Wuhan)

මහාචාර්ය විල්.රී. විරසිංහ මයා  
B.A. (Moscow), M.A. (Moscow), PhD (Moscow)

මහාචාර්ය ආර්.සී.කේ. ගෙවිට්පාරවේච් මයා  
B.A.Hons (Kelaniya), M.A. (Poona), PhD (Hiroshima)

මහාචාර්ය ප්.ඩී.ඩී.කේ. ශ්‍රී රංජන් මයා  
B.A. (J'pura), P.G.Dip.Ed, P.G.Dip.Bu.Phil, M.A. (J'pura), PhD (Wuhan),

ආචාර්ය බඩුලිවී.විම්.පි. නිශාන්ත මයා ( පෙන්තේද කරීකාචාර්ය I )  
B.A. (Colombo), MSSc. (Kelaniya), PhD (Wuhan)

කේ.විස්.ඩී. දූරුගත මයා (පෙන්තේද කරීකාචාර්ය)  
B.A. (Colombo), M.A. (Kelaniya)

නිතිඥ කළමනි ඉරෝපා ධර්මසිර මය (පෙන්තේද කරීකාචාර්ය)  
B.A. (Colombo), L.L.B. (OUSL), P.G.Dip.Ed. (OUSL), M.Phil (Kelaniya)

ඩී.සී.වින්.වින්. දිසානායක මෙය (පෙන්තේද කරීකාචාර්ය)  
B.A. (Colombo), M.A. (Colombo)

ආචාර්ය වින්.විඩ්.විඩ්.පි.කේ. ප්‍රහාමිණී මය (කරීකාචාර්ය)  
B.A. (Colombo), MSSc (Kelaniya), PhD (Wuhan)

චිස්.ඩී.පී.චිස්. දිසානායක මය (කරීකාචාර්ය)(අධ්‍යක්ෂ නිවාසු)  
B.A. (Colombo), MSSc. (Kelaniya)

චිස්.ඩී.වින්.පි. සුරතීර මය (කරීකාචාර්ය)  
B.A. (Kelaniya), MSSc. (Kelaniya), M.A. (UOM.India) P.G.Dip. Arch. (Kelaniya)

අම්ල ලොකුමාන්ත්‍රගේ මය (ආධුනික කරීකාචාර්ය)  
B.A.Hons (J'pura), MA (CUC), P.G.Dip.Counselling (MHF)

එම්.කේ. සිවලිංගම් මෙය (ආධුනික කරීකාචාර්ය)  
B.A.Hons (Colombo), MA (Colombo)

## **අනධිකයන කාර්ය මණ්ඩලය**

- සී.විජේ.චනුරංග මයා (තාක්ෂණී නිලධාරී)
- ජ්.අසි. පෙරේරා මිය (ජේජ්ඩ මාන්ඩලිටික කළමනාකරණ සභකාර)
- හේමමාලා විකුමස්සරය මිය (කළමනාකරණ සභකාර)
- චානක සංඡීව මහතා මයා (විද්‍යාගාර සභකායක)
- කේ.එෂ්. ඩී. අමුණුගම මයා (විශ්ව සභකායක)

**ඡනමාධ්‍ය අධිකයන අංශය**

දුරකථන අංක - 0342263616

විද්‍යාත් තැපෑල - [massmedia@spc.cmb.ac.lk](mailto:massmedia@spc.cmb.ac.lk)

[headmm@spc.cmb.ac.lk](mailto:headmm@spc.cmb.ac.lk)

### **03. ජනමාධ්‍ය (ගෞරව) උපාධික සඳහා නිරදේශීත පාඨමාලා**

---

Course Code	Course Name	Type	Credits
<b>First Year - Semester I</b>			
MDSM 1112	Introduction to Mass Media Studies	Main	2
MDPM 1112	Introduction to Print Media	Main	2
MDRM 1112	Introduction to Radio Studies	Main	2
MDTM 1112	Introduction to Television Studies	Main	2
MDSM 1122	Introduction to Media Technology	Main	2
MDSM 1132	Introduction to Convergent media studies	Main	2
MFND 1113	Academic and Professional Development	FND	3
ENG C 1110	English for General Purposes (Low Level)	Compulsory	Non - Credit
ICT 1110	Introduction to Computing	Compulsory	Non - Credit
<b>First Year - Semester II</b>			
MDSM 1242	Principles of Mass Communication	Main	2
MDSM 1252	Literature Studies	Main	2
MDSM 1263	Media content management	Main	3
MDSM 1272	Media sociology	Main	2
MDSM 1282	Public Relations	Main	2
MFND 1223	Issues in Language and Communication	FND	3
MDSE 1212	Art of photography	Elective	2
MDSE 1222	Organizational communication	Elective	2
MDSE 1232	Intercultural communication	Elective	2
ENG C 1210	English for General Purposes (Pre-Intermediate Level)	Compulsory	Non - Credit
ICT 1210	Digital Media I	Compulsory	Non - Credit

<b>Second Year - Semester I</b>			
MDSM 2112	Sri Lankan Literature	Main	2
MDSM 2123	Concept Development and Production Planning for Media	Main	3
MFND 2133	Fundamental of philosophy	FND	3
MDSE 2112	Creative Journalism in Media	Elective	2
MDSE 2122	Technical Aspects of Visual for Media	Elective	2
MDSE 2132	Civic and Community Media	Elective	2
ENME 2112	English for Mass Media	Enhancement (Main)	2
ICT 2112	Digital Media II	Enhancement (Main)	2
<b>Second Year - Semester II</b>			
MDSM 2232	Media and Communication Research	Main	2
MDSM 2242	Literature History	Main	2
MDSM 2252	Art of Interviewing	Main	2
MFND 2243	Critical thinking	FND	3
MDSE 2242	Media Marketing	Elective	2
MDSE 2252	Conflict Communication	Elective	2
MDSE 2262	Media Education	Elective	2
ENME 2212	English for Mass Media	Enhancement (Main)	2
ICT 2212	Digital Audio and Video Production	Enhancement (Main)	2
<b>Third Year - Semester I</b>			
MDSM 3112	Media literacy	Main	2
MDSM 3123	News journalism	Main	3
MDSM 3132	Text and editing in Media	Main	2
MDSM 3142	Study of World Media History	Main	2
MDSE 3112	Advertising	Elective	2

MDSE 3122	Art of Presenting and Dubbing in Media	Elective	2
MDSE 3132	Photojournalism	Elective	2
ENME 3112	English for Mass Media	Enhancement (Main)	2
ICT 3112	Advanced Digital Audio and Video Production	Enhancement (Main)	2

**Third Year - Semester II**

MDSM 3252	Proposal and Dissertation Writing	Main	2
MDSM 3262	Media Management	Main	2
MDSM 3272	Literature criticism	Main	2
MDSM 3283	Media production	Main	3
MDSE 3242	Investigative Journalism	Elective	2
MDSE 3252	Post Production and Editing in Multi-Media	Elective	2
MDSE 3262	Media psychology	Elective	2
MDSE 3272	Political Communication	Elective	2
ENME 3212	English for Mass Media	Enhancement (Main)	2
ICT 3212	Motion Graphics and Animation	Enhancement (Main)	2

**Fourth Year - Semester I**

MDSM 4112	Development communication	Main	2
MDSM 4122	Media criticism	Main	2
MDSM 4133	Media industry and entrapanship	Main	3
MDSM 4142	Media Law and Ethics	Main	2
MDSM 4152	Current issues in global media and politics	Main	2
MDSE 4112	Documentary programming in hybrid media	Elective	2
MDSE 4122	Digital Publishing	Elective	2
MDSE 4132	Digital Anthropology	Elective	2

MDSE 4142	Disaster Communication	Elective	2
<b>Fourth Year - Semester II</b>			
MDSM 4263	Internship Assignment	Main	3
MDSM 4276	Dissertation	Main	6
MDSM 4282	Media Culturology	Main	2
MDSE 4252	Multi-Camera Production	Elective	2
MDSE 4262	Event Management	Elective	2
MDSE 4272	Contemporary Audience in Media	Elective	2
MDSE 4282	Mindful Communication	Elective	2

පාසුමාලා කාලය වසර හතරක් (4) වන අතර පාසුමාලාව සිංහල මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලබයි.

## **සැලකිය යුතුයි.**

- මෙම සෑම පාඨමාලා ඒකකයටම අභ්‍යාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සෑම විද්‍යාර්ථීයකුම 80% ක් දේශන සඳහා සහභාගි වී තිබීම අනිවාර්ය වේ.
- සෙමෙක්තරයට අභ්‍යාල පාඨමාලාවහින් සඳහා ලියාපදිංචි වීමට අන්තර්පාලය මගින් සිදුකළ යුතු අතර වෙකුල්පිත විෂයන් වෙනස් කර ගැනීම සඳහා සති දෙකක කාලසීමාවක් ලබා දෙනු ඇත. පාඨමාලා ඒකකවල විෂයය අත්තර්ගතය ඇගයීම් කුම්වේදය සහ ඇගයීම් නිර්හායක තොරතුරු හි පාලි වෙති අඩවිය, අධ්‍යායන අංශය, හි පාලි මණ්ඩපයේ පූස්තකාලය මගින් බ්‍රාගත හැකි ය.
- සෑම විසරක් සඳහාම නියමිත පැවරුම්වල ස්වාධාවය සහ පැවරුම් හාර දිය යුතු ආකාරය සහ දිනය LMS (Learning Management System) මගින් එ, විෂය කාලසටහන දැන්වීම් පුවරුවේ මගින් ද පුද්ගලය කෙරේ.
- අධ්‍යායන අංශය විසින් විෂය ඒකකයන්ට අභ්‍යාලව පැවරුම් ලබාදෙනු ඇත. මෙහි දී අභ්‍යාල පැවරුම් අධ්‍යායන අංශය විසින් නියම කරනු ලබන දිනට හෝ ඊට පෙර අභ්‍යාල විද්‍යාර්ථිය විසින්ම අධ්‍යායන අංශයේ ලිපිකරුට හෝ නියමකරනු ලබන පුද්ගලයෙකුට ලබාදී අධ්‍යායන අංශයේ ඒ සඳහා ඇති පොගේ පැවරුම් අභ්‍යාල දින ලබාදුන් බව සහතික කරවා ගත යුතු ය.
- නියමිත දිනට පැවරුම් හාර දිය තොහැකි ව්‍යවහාර් ඒ සඳහා පිළිගත හැකි රඟයේ රෝහලුක වෙදෙන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර ඒ පිළිබඳව මිඛිතව අංශ පිළිබඳ වෙත දැන්වීය යුතු ය.
- ස්වාධාවික ව්‍යුහයක දී පැවරුම් ලබාදීමට ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳ ගාම නිලධාරී මගින් සහතික කරන ලද ලිපියක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
- අභ්‍යාල පැවරුම් නියමිත පරිදි ලබාදීම අභ්‍යාල විද්‍යාර්ථියාගේ වගකීමකි. CD, DVD ආදි මඟ පිටපත් මගින් පැවරුම් ලබාදීමේ දී තාක්ෂණික ගැටුවලටත් තොරව මතාව පිටපත් කර තිබේදැයි පරීක්ෂාකාරී විම විද්‍යාර්ථියාගේ වගකීමකි.
- සියලුම පැවරුම් සහ උපාධි නිඛන්ධන සංක්ෂීප්තය (Abstract) ඉංග්‍රීසි හාජාවෙන් ලබා දිය යුතු ය. විය විවන 350 තොත්ක්ම්විය යුතු ය.
- අවසන් විසර උපාධි නිඛන්ධන සංක්ෂීප්තය (Abstract) ඉංග්‍රීසි හාජාවෙන් ලබා දිය යුතු ය. විය විවන 350 තොත්ක්ම්විය යුතු ය.

## 04. ප්‍රසංග කලා අධිසායන අංශය

### දැක්ම සහ මෙහෙවර

ප්‍රාසංගික කලාවන් විෂයයෙහි විශේෂ අවධානයක් සහිතව කල හා මානව ගාස්තු බාරාවන්හි විපර්යකාරක දැනුම් හා කුසලතා නිෂ්පාදනය කරන්නා වූ ද, සම්ප්‍රේෂණය කරන්නා වූ ද, හඳුරන්නා වූ ද මධ්‍යස්ථානයක් වේ.

- ශ්‍රී ලංකේය සමාජය තුළ වට්හාකම් පෝෂණය කිරීමට ද, සෞන්දර්යාත්මක ගෙන්තා ප්‍රවර්ධනය කිරීමටද, සංස්කෘතික ප්‍රවිත්‍ය පොහොසත් කිරීමට ද ගොමු වන ආකාරයෙන් ප්‍රාසංගික කලාවන් මෙන්ම තෝරාගත් සමාජ අධිසායන බාරාවන් විෂයයෙහි විපර්යකාරක දැනුම් නිෂ්පාදනය කිරීම හා අනුබල දීම.
- ජාතික මෙන්ම ගෝලීය සන්දර්භයන් තුළ දිග හැරෙන සංතුන්තික ත්‍රියාවලින් ආණුත අනියෝගයන්ට ප්‍රතිච්‍රාපනයක් වන්නා වූ විපර්යකාරක දැනුම් සහ කුසලතා උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම හා භාවිතයේ යෙද්වීම.
- ප්‍රදෙශනන දේශීය සහ ගෝලීය රැකියා වෙළෙඳපොල තුළ සේවාස්ථාන සුරක්ෂිත කරගැනීම් අරුණු වූ අනියෝගවලට මුහුණ දීම සඳහා උපාධිවරන් බලගැනීම් උදෙසා කුසලතා සංවර්ධනය කිරීම.

ප්‍රසංග කලාව සඳහා සිව් වාර්ෂික විශේෂවේදී උපාධියක් සහිත දිවයින් විකම උපාධි පාධමාලාව පිරිනමන්හේ ශ්‍රී පාලි මත්ස්‍යිපයයේ ප්‍රසංග කල අධිසායන අංශයයි. තර්තනය, සංඛීතය, නාට්‍ය හා රංග කලාව, සිනමා අධිසායනය සහ විතු සැලුනුම්කරණය යන පස් වැදුරුම් විෂය බාරාවන් ඔස්සේ විතිද යන පාධමාලා එකකවලින් මෙම පාධමාලාව සමන්විත වන අතර සිව් වස් අධිසායන කාල සීමාව අවසානයයේ විද්‍යාර්ථීයෙකු ඉන් වික් කමේෂ්වයක් මුළුකත්වයේ තබමින් කළව පිළිබඳ ප්‍රභ්‍රලදු විෂයාවබෝධයක් හිමි කර ගනු ඇත. තත් විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව ගාස්තීය හා ප්‍රායෝගික හැදුරුම්වලින් ප්‍රාථමික පාධමාලාව අවසන් කරන විද්‍යාර්ථීන් ශ්‍රී ලංකික ප්‍රසංග කලාව හා සඟල් සංකල්පමය හා නිර්මාණයීම් පාර්ශවයන් බලගැනීම් සඳහාත්, ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දන ගක්රිය හා බුද්ධිමය වින්තනය ඔස්සේ නැංවීම සඳහාත් කටයුතු කිරීමට විළුණී.

#### **4.1. ආචාර්ය මණ්ඩලය - ප්‍රසංග කලා අධිකාරීන අංශය**

ආචාර්ය විස්.ඩී.වින්. පෙරේරා මිය (අංශාධිපති)

B.P.A. (Lucknow), M.Mus. (B.H.U), PhD (B.H.U), Nrutya Visharad (Lucknow)

මණාචාර්ය විම්. ඩී. කුමුදිනි මිය

B.A.Hons (Kelaniya), P.G.D.Drama (Colombo), P.G.D.Counselling (Colombo),  
M.A. (J'pura), PhD (Colombo)

ඩී.චිම්.ඇං.සී. බණ්ඩාර මයා (පෙන්ත්ස් කරීකාචාර්ය)

B.A. (Kelaniya), M.A. (J'pura), Dip.Dance Theraphy (Bangalore)

රී.කේ. ලොඩින්තැහෝන මයා (පෙන්ත්ස් කරීකාචාර්ය) (අධිකාරීන නිවාඩු)

B.A. (Kelaniya), M.A. (Kelaniya), M.Phil (Kelaniya), Dip in Drama (THTF)

කේ.චිම්.සී.සී. නිමලවන්දු මිය (පෙන්ත්ස් කරීකාචාර්ය)

B.A. (Kelaniya), MSSc. (Kelaniya), Dip.Film Directing (SL.Film Co.),

ච්ච.චිම්.දු.රී.කේ. හේරත් මිය (පෙන්ත්ස් කරීකාචාර්ය) (අධිකාරීන නිවාඩු)

B.A. (Peradeniya), Vadya Visharada (Lucknow), M.Phil (Peradeniya)

ආර්.ඇං. බලුවංගල මෙය (පෙන්ත්ස් කරීකාචාර්ය) (අධිකාරීන නිවාඩු)

B.A. (Colombo), M.A. (Zhejiang)

චිම්.චී.චින්.චි.චිම්. බණ්ඩාර මයා (කරීකාචාර්ය)

B.A. (Colombo), CTTVE (VoVT), MA(Cambodia)

ආසි. වින්. දූමින මයා (කරීකාචාර්ය)

B.F.A. (UVPA), M.A. (Baroda)

චඩ්.ඒ.ඇං. ද මෙල් මයා (කරීකාචාර්ය)

B.A. (OUUK), B.A. (OUSL), MA (Baroda)

කේ.චී.චඩ්. රැචිනි මිය (උපදේශක - සෞන්දුර්ය අධිකාරීන)

B.A. (Colombo), M.A. (Kelaniya), Nrutya Visharad (Lucknow)

චිස්.චී.ඇං. සුමෙත් මයා (සහාය වාදක)

B.F.A. (UVPA)

ඩේ.චින්.ඇං. රංගන (සහාය වාදක)

B.A. (UVPA)

සී.පී.ආර්. ජයසාහ්ත (සහාය වාදක)  
B.A. (UVPA)

### අනඩින කාරුය මණ්ඩලය

ච්‍රි. ඩේ.නයනි මිය (පෙෂණ්ධි මාණ්ඩලික කළමනාකරණ සභකාර)  
ච්‍රි.ඩී.විජේ. විරසිංහ මිය (කළමනාකරණ සභකාර)  
කේ.ඩී.විස්. නමින්ද මිය (භාණ්ඩ හාරකරු)  
ච්‍රි.ච්‍රි.රී. විමිරුවන් මිය (විද්‍යාගාර සහායක)  
ච්‍රි.ච්‍රි.මි. පෙරේරාව්‍යි මිය (වැඩ සහායක)

ප්‍රසිංග කලා අධිකාරීන අංශය

දුරකථන අංක - 0342265527  
විද්‍යාත් තැපෑල - [headpa@spc.cmb.ac.lk](mailto:headpa@spc.cmb.ac.lk)

## **05. ප්‍රසංග කලා (ගෞරව) උපාධිය සඳහා නිර්දේශීත පාඨමාලා**

---

### **Course list**

**1<sup>st</sup> year – 1<sup>st</sup> semester**

Course Code	Course Title	Type	Credits	Number of Contact Hours	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 1112	Literature Studies for Performing Arts	Core	2	30	60	10	100
PACS 1122	Anthropological Approach for Performing Arts	Core	2	30	60	10	100
PADR 1134	Theatre I: Basics of Theatre Acting.	Major	4	60	120	20	200
PAFS 1134	Film Studies I: Introduction to Cinematic Language	Major	4	60	120	20	200

PAMC 1134	Music I: Understanding Music and Musicianship I	Major	4	60	120	20	200
PAAD 1134	Art and Design I: Image Making through 2D Art Forms	Major	4	60	120	20	200
PADN 1134	Dancing I: Kandyan Dance I	Major	4	60	120	20	200
PAES 1112	Sri Lankan Theatre	Elective	2	30	60	10	100
PAES 1122	Basics of Film Studies: Theory and Technology	Elective	2	30	60	10	100
PAES 1132	North Indian Music I	Elective	2	30	60	10	100
PAES 1142	Folk Dance	Elective	2	30	60	10	100
PAES 1152	Drawing Studio	Elective	2	30	60	10	100

PAES 1162	Costume and Makeup	Elective	2	30	60	10	100
PAFD 1113	Introduction to Visual and Performing Arts	Foundation	3	45	90	15	150
ICT 1110	Introduction to Computing	Compulsory	0	60	90	50	200
ENG 1110	English for General Purposes (Lower Level)	Compulsory	0	60	90	50	200

<b>Required total number of modules and credits to be completed as major and core Courses for the 1<sup>st</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as elective Courses for the 1<sup>st</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as Foundation Courses for the 1<sup>st</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as Compulsory Non-Creditable Courses for the 1<sup>st</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed for the 1<sup>st</sup> year 1<sup>st</sup> Semester</b>
01 Major and 02 Core Courses	02 Elective Courses	01 Foundation Courses	02 Compulsory Non- Creditable Courses	08 Courses
08 Credits	04 Credits	03 Credits	00	15 Credits

**Course list**

**1<sup>st</sup> year –2<sup>nd</sup> semester**

Course Code	Course title	Type	Credits	Number of Contact Hours	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 1212	Fundamentals of Art Theories	Core	2	30	60	10	100
PACS 1222	Script Development for Performing Arts	Core	2	30	60	10	100
PADR 1234	Theater II: Advanced Theater Acting	Major	4	60	120	20	200
PAFS 1234	Film Studies II: Script Writing for Screen	Major	4	60	120	20	200
PAMC 1234	Music II: Understanding Music and Musicianship II	Major	4	60	120	20	200
PAAD 1234	Art And Design II: Image Making through 3D Art Forms	Major	4	60	120	20	200
PADN 1234	Dancing II: Sabaragamu Dance I	Major	4	60	120	20	200
PAES 1212	Classical European Theater	Elective	2	30	60	10	100
PAES 1222	History of Sri Lankan Cinema	Elective	2	30	60	10	100
PAES 1232	North Indian Music II	Elective	2	30	60	10	100

PAES 1242	Color Studio	Elective	2	30	60	10	100
PAES 1252	Bharatanatyam	Elective	2	30	60	10	100
PAES 1262	Lighting and Set Designing	Elective	2	30	60	10	100
PAFD 1213	Basics of Audio Visual Technology for Performing Arts	Foundation	3	45	90	15	150
ICT 1210	Digital Media I	Compulsory	0	60	90	50	200
ENGC 1210	English for General Purposes (Pre-Intermediate Level)	Compulsory	0	60	90	50	200

<b>Required total number of modules and credits to be completed as major and core subjects for the 1<sup>st</sup> year 2<sup>nd</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as elective subjects for the 1<sup>st</sup> year 2<sup>nd</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as a foundation subject for the 1<sup>st</sup> year 2<sup>nd</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as a Compulsory Non-Creditable Courses for the 1<sup>st</sup> year 2<sup>nd</sup> Semester</b>	<b>Required total number of module s and credits to be comple ted for the 1<sup>st</sup> year 2<sup>nd</sup> Semester</b>
01 Major & 02 core Subjects	02 Elective Subjects	01 Foundation Subject	02 Compulsory Non- Creditable Courses	08 Subjects
08 Credits	04 Credits	03 Credits	00	15 Credits

## Course list

### 2<sup>nd</sup> year – 1<sup>st</sup> semester

Course Code	Course Title	Type	Credits	Number of Contact Hours	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 2112	Evolution of Aesthetics Discourse in Sri Lankan Performing Arts	Core	2	30	60	10	100
PACS 2122	Socio-Cultural Context and Art Movements	Core	2	30	60	10	100
PADR 2134	Theatre III: Advance Theatre Acting II	Major	4	60	120	20	200
PAFS 2134	Film Studies III: Cinematography and Editing in Cinema	Major	4	60	120	20	200
PAMC 2134	Music III: Ethnomusicology	Major	4	60	120	20	200
PAAD 2134	Art and Design III: Image Making through 2D Art Forms	Major	4	60	120	20	200
PADN 2134	Dancing III: Low Country Dance I	Major	4	60	120	20	200
PAES 2112	Asian and African Theatre	Elective	2	30	60	10	100
PAES 2122	Major European Film Trends	Elective	2	30	60	10	100

PAES 2132	Folk Music of Sri Lanka	Elective	2	30	60	10	100
PAES 2142	Interdisciplinary Arts	Elective	2	30	60	10	100
PAES 2152	Kathak Dance	Elective	2	30	60	10	100
PAES 2162	Advance Script writing for Creative Arts	Elective	2	30	60	10	100
ICT 2112	Digital Media II	Enhancement	2	30	60	10	100
ENPE 2112	English for Performing Arts: Intermediate Level	Enhancement	2	30	60	10	100

Required total number of modules and credits to be completed as major and core subjects for the 2 <sup>nd</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed as elective subjects for the 2 <sup>nd</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed as a foundation subject for the 2 <sup>nd</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed as a Enhancement subjects for the 2 <sup>nd</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed for the 2 <sup>nd</sup> year 1 <sup>st</sup> Semester
01 Major & 02 core Subjects	02 Elective Subjects	Foundation Subjects	02 Enhancement subjects	07 Subjects
08 Credits	04 Credits	00 Credits	04 Credits	16 Credits

**Course list****2<sup>nd</sup> year – 2<sup>nd</sup> semester**

Course Code	Course Title	Type	Credits	Number of Contact Course	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 2212	Principles of Performance Photography	Core	2	30	60	10	100
PACS 2222	Verbal Performing Arts I	Core	2	30	60	10	100
PADR 2244	Theatre IV: Acting for Camera	Major	4	60	120	20	200
PAFS 2244	Film Studies IV: Sound Designing for Cinema	Major	4	60	120	20	200
PAMC 2244	Music IV: Applied Music I	Major	4	60	120	20	200
PAAD 2244	Art and Design IV: Image Making through 3D Art Form	Major	4	60	120	20	200
PADN 2244	Dancing IV: Kandyan Dance II	Major	4	60	120	20	200
PAES 2212	Advanced Cinematography and Editing Techniques	Elective	2	30	60	10	100
PAES 2222	North Indian Music III	Elective	2	30	60	10	100

PAES 2232	Multimedia Arts	Elective	2	30	60	10	100
PAES 2242	Creative Dance	Elective	2	30	60	10	100
ICT 2212	Digital Audio and Video Production	Enhancement	2	30	60	10	100
ENPE 2212	English For Performing Arts: Intermediate Level	Enhancement	2	30	60	10	100

Required total number of modules and credits to be completed as major and core subjects for the 2 <sup>nd</sup> year 2 <sup>nd</sup> semester	Required total number of modules and credits to be completed as elective subjects for the 2 <sup>nd</sup> year 2 <sup>nd</sup> semester	Required total number of modules and credits to be completed as a foundation subject for the 2 <sup>nd</sup> year 2 <sup>nd</sup> semester	Required total number of modules and credits to be completed as Enhancement subjects for the 2 <sup>nd</sup> year 2 <sup>nd</sup> semester	Required total number of modules and credits to be completed for the 2 <sup>nd</sup> year 2 <sup>nd</sup> Semester
01 Major & 02 Core Subjects	01 Elective Subjects	No Foundation Subjects	02 Enhancement subjects	06 Subjects
08 Credits	02 Credits	00 Credits	04 Credits	14 Credits

## Course list

### 3<sup>rd</sup> year – 1<sup>st</sup> semester

Course Code	Course Title	Type	Credits	Number of Contact Hours	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 3116	Industrial Training	Core	6	-	500	100	600
PACS 3122	Production Planning in Performing Arts	Core	2	30	60	10	100
PACS 3132	Image Studies in Relation to Performing Arts	Core	2	30	60	10	100
ICT 3112	Advanced Digital Audio and Video Production	Enhancement	2	30	60	10	100
ENPE 3112	English For Performing Arts: Upper Intermediate Level	Enhancement	2	30	60	10	100

<b>Required total number of modules and credits to be completed as major and core subjects for the 3<sup>rd</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as elective subjects for the 3<sup>rd</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as a foundation subject for the 3<sup>rd</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed as Enhancement subjects for the 3<sup>rd</sup> year 1<sup>st</sup> Semester</b>	<b>Required total number of modules and credits to be completed for the 3<sup>rd</sup> year 1<sup>st</sup> Semester</b>
03 Core Subjects	00 Elective Subject	00 Foundation Subject	02 Enhancement subjects	05 Subjects
10 Credits	00 Credits	00 Credits	04 Credits	14 Credits

## Course list

**3<sup>rd</sup> year – 2<sup>nd</sup> semester**

Course Code	Course Title	Type	Credits	Number of Contact Hours	Independent Learning Hours	Assessment Hours	Total Notional Hours
PACS 3212	Research Methodology	Core	2	30	60	10	100
PACS 3222	Choreography for Stage	Core	2	30	60	10	100
PACS 3232	Verbal Performing Arts II: Art of Voice	Core	2	30	60	10	100
PADR 3244	Theatre V: Theatre Directing	Major	4	60	120	20	200
PAFS 3244	Film Studies V: Film Directing I	Major	4	60	120	20	200
PAMC 3244	Music V: Computer Music	Major	4	60	120	20	200
PAAD 3244	Art and Design V: Image making through 2D & 3D Art Forms	Major	4	60	120	20	200
PADN 3244	Dancing V: Low Country Dance II	Major	4	60	120	20	200
PAES 3212	Modern European Theatre	Elective	2	30	60	10	100

PAES 3222	Major Trends in Contemporary World Cinema	Elective	2	30	60	10	100
PAES 3232	Contemporary Visual Arts	Elective	2	30	60	10	100
PAES 3242	Latin American Dance	Elective	2	30	60	10	100
ICT 3212	Motion Graphics and Animation	Enhancement	2	30	60	10	100
ENPE 3212	English For Performing Arts: Upper Intermediate Level	Enhancement	2	30	60	10	100

Required total number of modules and credits to be completed as major and core subjects for the 3 <sup>rd</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed as elective subject for the 3 <sup>rd</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed as foundation subject for the 3 <sup>rd</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed as enhancement subject for the 3 <sup>rd</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed for the 3 <sup>rd</sup> year 2 <sup>nd</sup> Semester
01 Major & 03 Core Subjects	01 Elective Subjects	No Foundation Subject	02 Enhancement subjects	07 Subjects
10 Credits	02 Credits	00 Credits	04 credits	16 Credits

## Course list

### 4<sup>th</sup> year – 1<sup>st</sup> semester

Course code	Course title	Type	Credits	Number of contact hours	Independent Learning Hours	Assessment Hours	Total national hours
PACS 4112	Academic Writing and Research	Core	2	30	60	10	100
PACS 4122	Project Management for the Creative Industries	Core	2	30	60	10	100
PACS 4132	Critical Reading in Performing Arts	Core	2	30	60	10	100
PADR 4144	Theatre VI: Advance Theatre Directing and Pre-Production	Major	4	60	120	20	200
PAFS 4144	Film Studies VI: The Film Directing II	Major	4	60	120	20	200
PAMC 4144	Music VI: Applied Music II	Major	4	60	120	20	200
PAAD 4144	Art and Design VI: Image Making through 2D & 3D Art Forms	Major	4	60	120	20	200
PADN 4144	Dancing VI: Sabarragamu Dance II	Major	4	60	120	20	200
PAES 4112	Late Modern and Contemporary European Theatre	Elective	2	30	60	10	100

PAES 4122	Film, Media and Society	Elective	2	30	60	10	100
PAES 4132	Music Appreciation	Elective	2	30	60	10	100
PAES 4142	Critical Reading in Visual Arts	Elective	2	30	60	10	100
PAES 4152	Dance as a Language	Elective	2	30	60	10	100
PAES 4162	Performance Art	Elective	2	30	60	10	100
PAES 4172	Stage Management and Theatre Administration for Performing Arts	Elective	2	30	60	10	100

Required total number of modules and credits to be completed as major and core subjects for the 4 <sup>th</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed as elective subject for the 4 <sup>th</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed as a foundation subjects for the 4 <sup>th</sup> year 1 <sup>st</sup> Semester	Required total number of modules and credits to be completed for the 4 <sup>th</sup> year 1 <sup>st</sup> Semester
03 Core and 01 major Subjects	03 Elective Subjects	No Foundation Subjects	07 Subjects
10 Credits	06 Credits	No Credits	16 Credits

**Course list**

**4<sup>th</sup> year – 2<sup>nd</sup> semester**

Course code	Course title	Type	Credits	Number of contact hours	Independent Learning Hours	Assessment Hours	Total notional hours
PACS 4216	Production Project	Core	6	180	360	60	600
PACS 4228	Dissertation	Core	8	240	480	80	800

Required total number of modules and credits to be completed as a major and core subjects for the 4 <sup>th</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed as elective subject for the 4 <sup>th</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed as foundation subject for the 4 <sup>th</sup> year 2 <sup>nd</sup> Semester	Required total number of modules and credits to be completed for the 4 <sup>th</sup> year 2 <sup>nd</sup> Semester
02 Core Subjects	No Elective Subjects	No Foundation Subjects	02 Subjects
14 Credits	No Credits	No Credits	14 Credits

පාස්ටිමාලා කාලය වහර නතරක් (4) වන අතර පාස්ටිමාලාව සිංහල මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලබයි.

## **06. ප්‍රසංග කලා (ගෞරව) උපාධිය සඳහා විෂය ඒකක තොරු ගැනීමේ මාරුගෝපදේශය**

ප්‍රසංග කලා විෂය නිර්දේශය ප්‍රධාන විෂය පාදමාලාව (Main and Core Courses) වෙශක්ලීත පාදමාලාව (Elective Course) පදනම් පාදමාලාව (Foundation Course) යන පාදමාලා විෂයන් 93 කින් සමන්විත ය. ප්‍රධාන විෂය පාදමාලාවට සහ පදනම් විෂය පාදමාලාවට අයන් සියලුම විෂයන් සියලුන් විසින් හැඳුරුය යුතු ය.

තාවත් හා රාජ කලාව (PFDR) සංඛීතය (PFMC) නර්තනය (PFDN) සිනමා අධ්‍යායනය (PFFS) විෂා සහ සැලසුම්කරණය (PFAD) යන විෂය ඒකක විෂය නිර්දේශයේ සඳහන්ව ඇත්තේ වික් අංකයක් යටතේ ය. ඒ අතරින් සියලුන් තොරුගත යුත්තේ මෙම පාදමාලාව සඳහා තේර් පත්වූ විෂය බාරාව යි. ඉන් පර්බාහිර විෂයයන් ඉල්ලම් කළ නොහැකි අතර, සිව් අවශ්‍ය පාදමාලාව තුළ වීම විෂය වෙනස් කළ හැක්කේ මත්ත්වයේ නීතිරීති වලට යටත්ව ය.

Allocation of Course Modules and Credits in the Hons Degree Program			
Types of Modules	Total	Sum of Credits	Total
Total number of main courses	09	Total number of credits for main courses	42
Total number of core courses	17	Total number of credits for core courses	38
Total number of elective courses	11	Total number of credits for elective courses	22
Total number of foundation courses	06	Total number of credits for foundation courses	18
Total number of all courses	43	Total number of credits for all courses	120

## සැලකිය යුතුයි.

- වෙකුල්පිත පාදමාලාවට අයත් විෂයයන් අතරන් වක් සේමෙස්තරයකට අදාළ විෂය ප්‍රමාණය පමණක් සිසුන්ට අනිමත පරදි තෝරා ගත හැකි ය. වෙකුල්පිත විෂයයන් තෝරා ගැනීමේ දී ජනමාධ්‍යය අධ්‍යයන ව්‍යව ද වීම විෂයන් තෝරා ගැනීමට හැකියාව ඇත. විශිද්ධ අධ්‍යයන අංශ දෙකෙහි අංශයිපතිවරුන්ගේ අනුමතිය මේ සඳහා ලබා ගත යුතු ය.
- සේමෙස්තරයට අදාළ පාදමාලාවන් සඳහා ලියපදිංචි වීමට අන්තර්පාලය මගින් සිදුකළ යුතු අතර වෙකුල්පිත විෂයන් වෙනක් කර ගැනීම සඳහා සත් දෙකක කාලසීමාවක් ලබා දෙනු ඇත. පාදමාලා ඒකකවල විෂයිය අන්තර්ගතය ඇගයීම් තුළවේදාය සහ ඇගයීම් නිර්නායක තොරතුරු ශ්‍රී පාලි වෙති අඩවිය, අධ්‍යයන අංශය, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රස්ථකාලය මගින් ලබාගත හැකි ය.
- සෑම වසරක් සඳහාම නියමිත පැවරුණුවෙන් ස්වාධාවය සහ පැවරුණු භාර දිය යුතු ආකාරය සහ දිනය LMS (Learning Management System) මගින් ද, විනි කාලස්ථාන දැන්වීම් ප්‍රවරූප මගින් ද පුද්ගලිකය කෙරේ.
- අධ්‍යයන අංශය විසින් විෂය ඒකකයන්ට අදාළව පැවරුණු ලබාදෙනු ඇත. මෙහි දී අදාළ පැවරුණු අධ්‍යයන අංශය විසින් නියම කරනු ලබන දිනට හෝ රීට පෙර අදාළ විද්‍යාර්ථීය විසින්ම අධ්‍යයන අංශයේ ලිපිකරුට හෝ නියමකරනු ලබන පුද්ගලයෙකුට ලබාදී අධ්‍යයන අංශයේ ඒ සඳහා ඇති පොතෙහි පැවරුණු අදාළ දින ලබාදුන් බව සහතික කරවා ගත යුතු ය.
- නියමිත දිනට පැවරුණු භාර දිය තොහඳි ව්‍යවහාර් ඒ සඳහා පිළිගත හැකි රඟයේ රෝහලක වෙළඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර ඒ පිළිබඳව ලැබිතව අංශ ප්‍රධාන වෙත දැන්වීය යුතු ය.
- ස්වාධාවික ව්‍යුහයක දී පැවරුණු ලබාදීමට ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳ ග්‍රාම නිලධාරී මගින් සහතික කරන ලද ලිපියක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
- ප්‍රස්ථ කළා අධ්‍යයන අංශය යටතේ අධ්‍යාපනය ලබන සෑම විද්‍යාර්ථීයෙකුගේම දේශන සඳහා අනිවාර්ය සහකාරීත්වය 80% ක් වේ. දේශන සඳහා සහකාරී වන සෑම විද්‍යාර්ථීයෙකුම සිය පැම්ප්‍රේම සහතික කිරීම වගකීමක් වේ. 80% පැම්ප්‍රේම වාර්තා තොකරන විද්‍යාර්ථීන් විනාග තිහිරිත මාලාවට අනුව කටයුතු කිරීමට සිදුවේ.

- කිසියම් හේතුවක් තිසා අදාළ විෂය නැවත උච්චමට සිදු වුවනොත් විය විෂයට පෙනී සිටින සෙමෙස්තරයට අදාළ සියලුම පැවරැම් හා වාචික පරීක්ෂණ සිදු කළ යුතු ය.
- විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා අධ්‍යායන අංශයෙන් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව අදාළ දේශකවරයාගේ නිර්දේශය මත දින 14 කට පෙර අධ්‍යායන අංශයට මූධිතව දැනුම් දීය යුතු ය.
- ප්‍රායෝගික විෂය සඳහා කාලසටහන අධ්‍යායනාංශය මගින් නිකුත් කරනු ඇත. ප්‍රස්ථානයකු අධ්‍යායන අංශය පිළිබඳ හැඳුන්වීම, විෂය නිර්දේශය සහ සෙමෙස්තරයට අදාළව විෂයන් තොරා ගැනීම, විභාග පැවැත්වීම යන කරුණු පිළිබඳ නම්මීකරණ වැඩසටහන යටතේ පැහැදිලි කර දෙනු ඇත.
- අදාළ පැවරැම් නියමිත පරිදි ලබාදීම අදාළ විද්‍යාර්ථීයාගේ වගකීමක. CD, DVD ආදි මෘදු පිටපත් මගින් පැවරැම් ලබාදීමේ දී තාක්ෂණික ගැටලුවලින් තොරව මනාව පිටපත් කර තිබේ දැයි පරීක්ෂාකාර වීම විද්‍යාර්ථීයාගේ වගකීමක.
- සියලුම පැවරැම් සහ උපාධි නිඛන්ධන APA (American Psychological Association) කුමය අනුව සකස් කිරීම අනිවාර්ය වේ.

## 07. පරිගණක අධ්‍යාපන අංශය

ශ්‍රී පාලි මත්ත්චිපයේ පරිගණක අධ්‍යාපන අංශය මගින් පහත සඳහන් තොරතුරු තාක්ෂණ පාඨමාලා හැඳුරුමේ හැකියාවක් ඇත. මෙහිදී ප්‍රථම, දෙවන සහ තුන්වන වසර විද්‍යාර්ථින් මෙම තොරතුරු තාක්ෂණ පාඨමාලා හැඳුරුම අන්වර්ය වන අතර මෙම වසර තුන තුළ තොරතුරු තාක්ෂණ පාඨමාලා සමත් වීම උපාධිය ලබා ගැනීම සඳහා අන්වර්ය සාධිකයි. තොරතුරු තාක්ෂණ පාඨමාලා අකමත් ව්‍යවහාර් උපාධිය ලබා ගැනීමට හැකියාවක් තොමැන.

Year	Semester	Course Code	Course Title	Category
First Year	First	ICT 1110	Introduction to Computing	Compulsory
First Year	Second	ICT 1210	Digital Media I	Compulsory
Second Year	First	ICT 2112	Digital Media II	02 Credits
Second Year	Second	ICT 2212	Digital Audio and Video Production	02 Credits
Third Year	First	ICT 3112	Advanced Digital Audio and Video Production	02 Credits
Third Year	Second	ICT 3212	Motion Graphics and Animation	02 Credits

### අැගසීම් හා විනාග පරිපාරිය

අැගසීම් සඳහා 40% ක ප්‍රමාණයක් ද අවසන් විනාගය සඳහා 60% ක ප්‍රමාණයක් ද සැම විෂයකටම ලකුණු ලැබේ. අැගසීම් ක්‍රියාකාරකම් විෂයානුවලදී ගොඩනගෙන අතර, විය විෂය හාර ආව්‍යාරෝපණ විසින් තීරණය කරනු ලැබේ.

මෙහිදී සැම පාඨමාලක් අවසානයේ ප්‍රශ්නාවලියක් විද්‍යාර්ථින්ට ලැබෙන අතර ඒ හරහා විද්‍යාර්ථින් පාඨමාලා තුළින් ලබාගත් දැනුම අවබෝධ කරගනු ලැබේ. ප්‍රධාන අැගසීම් ක්‍රියාකාරකම් සඳහා උපදෙස් moodle හරහා ලැබෙන අතර විම අැගසීම් අවසානයේ moodle (LMS) මගින් upload කළ යුතු වේ.

## විශේෂ සේවා

- ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික (SLD) කළමනාකරණය කිරීම
- ශ්‍රී පාලි මණ්ඩපයේ වෙබ් අඩවිය වැස් දියුණු කිරීම
- LMS හැසිරවීම.

## 7.1. පරිගණක විද්‍යාතාරය

ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රධාන පරිගණක විද්‍යාතාරය දෙකක් පිහිටුවා ඇති අතර එක් විද්‍යාතාරයක් තුළ පරිගණක 45 පමණ ප්‍රමාණයක් ද, අනෙක් විද්‍යාතාරය තුළ පරිගණක 25 පමණ ප්‍රමාණයක් ද පරිහරණය කිරීමේ පහසුකම සලසා ඇත.

### පරිගණක විද්‍යාතාරය පරිහරණය කිරීම සඳහා උපදෙස්

- පරිගණක විද්‍යාතාරය කාර්යාලීය වේලාවන්වල දී විවෘත කර තබන අතර නඩත්තු කටයුතු සඳහා මසකට එක් දිනක් වසා තබනු ලැබේ. සතියේ දිනවල පෝ.ව. 8.00 සිට පෝ.ව. 6.00 දක්වා ද අධ්‍යයන නිවාඩු කාල තුළ දී පෝ.ව. 8.30 සිට පෝ.ව. 4.30 දක්වා ද විද්‍යාතාරය විවෘතව ඇත.
- පරිගණක භාවිත කිරීම සඳහා සෑම විද්‍යාර්ථීයකුම විසර මුළු දී ලියාපදිංචි විය යුතු ය. විහිදී ඔබ වෙත ලබා දෙන User Name ලෙස ඔබගේ විභාග අංකයත් ඔබ විසින් ලබා දෙන රහස්‍ය අංකයත් මතක තබා ගෙ යුතු ය. වික් පරිගණක ගිණුම් අංකයකින් (Computer Account) පරිගණක භාවිත කළ හැක්කේ එක් විද්‍යාර්ථීයකුට පමණි.
- පරිගණක භාවිත කිරීමේ පහසුකම් ලබා දී ඇත්තේ ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන් සඳහා පමණක් බැවින් බාහිර පාර්ශවයන් කැඳවාගෙන එම සපුරා තහනම් ය.
- අධ්‍යයන කටයුතු සඳහා පමණක් පරිගණක භාවිත කිරීම විද්‍යාර්ථීන්ගේ වගකීමකි. කිසිම ගේතුවක් නිසා පුද්ගලික කටයුතු සඳහා පරිගණක භාවිතය වරදකි. පරිගණක ක්‍රීඩා සඳහා විද්‍යාතාරය තුළ ඇති පරිගණක භාවිතය සපුරා තහනම් ය.
- Torrents සහ Youtube හෝ වෙනත් අයුරකින් සිනමා පට බාගත කිරීම (download) සපුරා තහනම් වන අතර යම් කිසි අධ්‍යයන කටයුත්තක් සඳහා අවශ්‍ය වන්නේ නම් අනුළ ආචාර්යවරයා මගින් ලිඛිත ඉල්ලීමක් කළ යුතු ය.

- දේශන කාල සීමාව තුළ ප්‍රධාන පරිගණක විද්‍යාගාරය ප්‍රායෝගික කටයුතු සඳහා භාවිත කිරීමට නොලැබෙන අතර ඇනෙක් සංම අවස්ථාවක දීම ප්‍රධාන පරිගණක විද්‍යාගාරය භාවිත කිරීමට හැකියාව ඇත.
- ප්‍රායෝගික කටයුතු අවසානයේ පරිගණක නිසි පරිදි ක්‍රියා විරහිත කර (Shutdown) විදුලි සම්බන්ධතාව විසභේද කළ යුතු යි. අකුණු සහිත වේලාවන්වල දී පරිගණක ක්‍රියාත්මක නොකළ යුතු ය.
- මැප්පෙලාප් පරිගණක, වැඩි පරිගණක සහ ජ්‍යෙෂ්ඨ දුරකථන පරිගණක ජාලයට සම්බන්ධ කිරීම හෝ විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම නොකළ යුතු ය.
- පරිගණකවල යම් දේශයක් ඇති ව්‍යවහාර් පරිගණක අධ්‍යයන අංශයේ නිලධාරෙයෙකුට දැනුම් දිය යුතු ය.
- අන්තර්ජාල පහසුකම් සඳහා (Internet Facility) සඳහා ව්‍යාපෘති රු. 400 ක මූලක් අයකරනු ලැබේ.

## 7.2. ආචාර්ය මණ්ඩලය - පරිගණක අධ්‍යයන අංශය

කේ.චි.ඩී. දුර්ගන මයා (පෙන්තේ කිරීකාවාරය) - අංශාධිපති  
B.A. (Colombo), M.A. (Kelaniya)

චි.චි.ක්‍රුජාරව්‍යි මිය (ආධුනික කිරීකාවාරය) (අධ්‍යයන නිවාසී)  
B.Sc. (Peradeniya)

චි.ආර්. ගෙට්ටිජාරව්‍යි මයා (උපදේශක)  
B.Sc. (Colombo), MIT (Colombo)

අනඩිසන කාර්ය මණ්ඩලය

චිම්.ඩී.චිස්. ඉංජිනේරු මයා (විද්‍යාගාර සහායක)

පරිගණක අධ්‍යාපන ආයතනය

දුරකථන අංක - 0342261797

විද්‍යුත් තැපෑල - [dcs@spc.cmb.ac.lk](mailto:dcs@spc.cmb.ac.lk)

[headdcs@spc.cmb.ac.lk](mailto:headdcs@spc.cmb.ac.lk)

## 08. භාෂා අධ්‍යයන අංශය

ශ්‍රී පාලි මණ්ඩපයේ භාෂා අධ්‍යයන අංශය නරජා ඉංග්‍රීසි, දුම්ල භා තින්දි යන භාෂා අධ්‍යයන පාස්මාලාවන් හැඳුළුමට හැකියාවක් ඇත.

ඉංග්‍රීසි පාස්මාලා හැඳුළුම් ප්‍රථම, දෙවන භා තෙවන වසර විද්‍යාර්ථින්ට අතිච්‍රාය වන අතර මෙම වසර තුන තුළ ඉංග්‍රීසි භාෂාව සමත් එම උපාධිය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඉංග්‍රීසි භාෂාව අසමත් ව්‍යවහාර් උපාධිය ලබාගතීමට හැකියාවක් තොමතෙ. ව්‍යෙෂන්ම පළමු වසර තුළ ඉංග්‍රීසි පදනම් පාස්මාලා දෙකක්ද, දෙවන භා තෙවන වසර තුළ ප්‍රතිමාධ්‍ය සඳහා ඉංග්‍රීසි පාස්මාලාද ප්‍රසංග කළා සඳහා ඉංග්‍රීසි පාස්මාලාද පිරිනමනු ලැබේ.

ප්‍රථම, දෙවන භා තෙවන වසර විද්‍යාර්ථින් සඳහා දුම්ල භා තින්දි භාෂාවන් වික්‍රේප පාස්මාලා ලෙස හැඳුළුමට හැකියාවක් ඇත. මෙම පාස්මාලා තොම්ලයේ හඳුරා භාෂා ප්‍රවේශයක් වීමේ හැකියාවද විද්‍යාර්ථින්ට ලැබීම විශේෂත්වයකි

භාෂා අධ්‍යයන අංශය විසින් පිරිනමනු ලබන පාස්මාලා

### English Language

Course Unit	Year	Semester	Course Title	Category
ENGC 1110	First Year	First Semester	English Language	Compulsory
ENGC 1210	First Year	Second Semester	English Language	Compulsory
ENPE 2112	Second Year	First Semester	English for Performing Arts	02 Credits
ENME 2112	Second Year	First Semester	English for Mass Media	02 Credits
ENPE 2212	Second Year	Second Semester	English for Performing Arts	02 Credits
ENME 2212	Second Year	Second Semester	English for Mass Media	02 Credits
ENPE 3112	Third Year	First Semester	English for Performing Arts	02 Credits
ENME 3112	Third Year	First Semester	English for Mass Media	02 Credits
ENPE 3212	Third Year	Second Semester	English for Performing Arts	02 Credits
ENME 3212	Third Year	Second Semester	English for Mass Media	02 Credits

### Tamil Language

Course Unit	Year	Semester	Course Title	Category
TMLO 1110	First Year	First Semester	Tamil Language (Basic)	Optional
TMLO 1210	First Year	Second Semester	Tamil Language (Basic)	Optional
TMLO 2110	Second Year	First Semester	Tamil Language (Pre- Intermediate)	Optional
TMLO 2210	Second Year	Second Semester	Tamil Language (Pre- Intermediate)	Optional
TMLO 3110	Third Year	First Semester	Tamil Language (Intermediate)	Optional
TMLO 3210	Third Year	Second Semester	Tamil Language (Intermediate)	Optional

### Hindi Language

Course Unit	Year	Semester	Course Title	Category
HNDO 1110	First Year	First Semester	Hindi Language	Optional
HNDO 1210	First Year	Second Semester	Tamil Language (Basic)	Optional
HNDO 2110	Second Year	First Semester	Tamil Language (Lower - Intermediate)	Optional
HNDO 2210	Second Year	Second Semester	Tamil Language (Lower - Intermediate)	Optional
HNDO 3110	Third Year	First Semester	Tamil Language (Intermediate)	Optional
HNDO 3210	Third Year	Second Semester	Tamil Language (Intermediate)	Optional

## **8.1. හාමා විද්‍යාගාරය**

විද්‍යාගාරයේ ඉංග්‍රීසි උග්‍රම පුලුල් කර ගැනීම සඳහා වෙන් වූ පරිගණක විද්‍යාගාරයක් හාමා අධිස්‍යන අංශය සතුව පවතී. විම විද්‍යාගාරයේ පරිගණක සතියේ දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හාවිතා කිරීමට හැකියාව ඇත. පරිගණක විද්‍යාගාරය හාවිතා කිරීමේ නිසි උපදෙස් හාමා අධිස්‍යන අංශය මගින් ලබාගැනීමට හැකිය.

## **8.2. ආචාර්ය මණ්ඩලය - හාමා අධිස්‍යන අංශය**

ආචාර්ය ඩී.විම්.දු.පි. අධ්‍යීරත්න මෙය (අංශාධිපති)

B.A. (Sabaragamuwa), M.A. (Colombo), M.A. (Kelaniya), PhD (Kelaniya)

මහාචාර්ය කේ.වී. දිනපාල මෙය

B.A. (Colombo), M.A. (Kelaniya), M.Ed. (Hiroshima), PhD (Hiroshima)

## **අන්ධිස්‍යන කාර්ය මණ්ඩලය**

චිඛි.චිල්.චිය්.චින්.චින්. ධර්මරත්න මෙය

(කළමනාකරණ සභකාර)

හාමා අධිස්‍යන අංශය

දුරකථන අංක - 0343744245

විද්‍යාත් තැපෑල - headlanguages@spc.cmb.ac.lk

## 9. විභාග ක්‍රියා පරීපාටිය, විභාග අනුමිකතා හා දැඩුවම් පිළිබඳ රෙගුලාසි

---

ශ්‍රී පාලි මණ්ඩපයේ විභාග කටයුතු 1985 අංක 7 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් සංශෝධන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 136 වන වගන්තිය සමඟ කිය විය යුතු 29 වන වගන්තිය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාතන සහාව විසින් සාදන ලදව් පාලක සහාව විසින් අනුමත කළ රෙගුලාසි වලට අනුව මණ්ඩපයේ විභාග විෂය භාර නියෝජන ලේඛකාධිකාරී / සහකාර ලේඛකාධිකාරී විසින් පවත්වනු ඇත.

### 9.1. රෙගුලාසි

මෙම රෙගුලාසි 1986 අංක 1 දරන විභාග ක්‍රියා පරීපාටිය, අනුමිකතා හා දැඩුවම් පිළිබඳ රෙගුලාසි යෙළවත් හැඳින්වේ.

### 9.2. විභාග ක්‍රියා පරීපාටිය

1. සංච අපේක්ෂකයෙකුම විභාග ආරම්භ කිරීමට යටත් පිරිසෙසින් විනාඩි 15 කටවත් කළුන් විභාගය පැවැත්වෙන ස්ථානයට පැමිණිය යුතු ය. විහෙන් විභාග ගාලුධිපතිගේ අවසරය ලැබෙන තෙක් විභාග ගාලාව තුළට නොපැමිණිය යුතු ය.
2. විභාගය ආරම්භ කිරීමෙන් පැය භාගයකට පසුව කිසිම විභාග අපේක්ෂකයෙකු මොනායම් හේතුවක් නිසාවත් විභාග ගාලාව තුළට ඇතුළත් කර ගනු නොලැබේ. තවද විභාගය ආරම්භ කිරීමෙන් පැය භාගයක් ගතවන තුරු ද, විභාගය අවසන් වීමට පෙර අවසාන විනාඩි 15 ක කාලය තුළ දී ද, කිසිම විභාග අපේක්ෂකයෙකුට විභාග ගාලාවෙන් පිටතට යාමට අවසර නොදෙනු ඇත.
3. විභාග ගාලාවට ඇතුළු වන විභාග අපේක්ෂකයෙකු තමන්ට නියම කර ඇති ආසනයේ සිටිය යුතු අතර විභාග ගාලුධිපතිගේ විශේෂ උපදෙස් ලැබුණෙන් මිය විම ආසනය මාරු නොකළ යුතු ය. විභාග අපේක්ෂකයෙකු විසින් විභාග අයදුම් පතෙහි සඳහන් නොකරන විෂයන් සඳහා කිසිම හේතුවක් මත විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු නොලැබේ.
4. විභාග අපේක්ෂකයෙකු සංච ප්‍රශ්න පත්‍රයක් සඳහාම පැමිණෙන විට ස්වක්‍ය ශිෂ්‍ය හැඳුනුම්පත හා විභාග ප්‍රවේශ පත්‍රය යොගෙන ආ යුතු ය. විභාගය පැවැත්වෙන කාල සිමා තුළ දී යම් විභාග අපේක්ෂකයෙකුගේ ශිෂ්‍ය හැඳුනුම්පත හැඳුවුවනෙන් මිත

අපේක්ෂකයා විසින් ශ්‍රී ලංකා ප්‍රජාත්‍යාමීත්‍යෙන් අනු පිටපතක් සහකාර ලේඛකාධිකාරී වෙතින් ලබා ගෙන විනාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය.

5. විනාගයට පෙනී සිටින සෑම අවස්ථාවකදීම විනාග අපේක්ෂකයන් විසින් ස්වකිය විනාග ප්‍රවේශ පත්‍රය විනාග ගාලාධිපති/සහකාර විනාග ගාලාධිපති ඉදිරිපිට දී තියමිත ස්ථානයෙහි අත්සන් කළ යුතු ය. විනාගය අවසන් වන තුරු ප්‍රවේශ පත්‍රය අපේක්ෂකයන් විසින් සුරුකිව තබා ගත යුතු අතර විනාගය අවසානයේ දී විය විනාග අංශය වෙත භාර දිය යුතු ය. අස්ථාන ගත වන ප්‍රවේශ පත්‍ර සඳහා කිසිම හේතුවක් මත නැවත ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකරනු ඇත.

6. තමන් විසින් සපය ගත යුතු සේ නියම කරන ලද පැන්, තීන්ත, කඩිලාසි, ගණිත උපකරණ, මකන, පැන්සල්, යන ආදි සෑම ද්‍රව්‍යයක්ම අපේක්ෂකයන් විසින් රුගෙන ඇ යුතු ය.

7. මියන කඩිලාසි, ප්‍රස්ථාර කඩිලාසි, අදින කඩිලාසි, ලෙප් කඩිලාසි හා සාරාංශ කඩිලාසි යන ආදි මිශ්‍ර අවශ්‍ය පරිදි විනාග අපේක්ෂකයන් වෙත සපයනු ඇත. තමා වෙත සපයනු ලබන කිසිම කඩිලාසියක් හෝ පිළිතුරු පොතක් ඉටුම, පොඩි කිරීම, නැමීම හෝ විකෘති කිරීම යනාදියෙන් වැළඳිය යුතු ය.

සපයනු ලබන ලක්ෂණ ව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය පරිස්සයමෙහි පාවතිත් තොට ලේසය මත තබා ය යුතු ය. විශ්වවේදනාලය සතු ද්‍රව්‍ය කිසිවක් විනාග ගාලාවෙන් පිටතට ගෙන නොය යුතු ය.

8. කිසිදු විනාග අපේක්ෂකයෙකු තම ගැරුරුයේ කිසිම ස්ථානයක හෝ ඇඟුම් වල හෝ තමා සතුව ඇති ප්‍රවේශ පත්‍රය, කාල සටහන, ශ්‍රී ලංකා වාර්තා පොත ආදි විනාග ගාලාව තුළට ගෙන යාමට අවසර ඇති මිශ්‍ර ද්‍රව්‍ය මත, කටර ආකාරයේ හෝ සටහන් සංඝා, සූත්‍ර යනාදි කිසිවක් මිය තබා නොගත යුතු ය. සෑම විනාග අපේක්ෂකයෙකු ම තමා සතුව ඇති පොත් පත් සටහන් යනාදිය විනාග ගාලාධිපති හෝ සහකාර විනාග ගාලාධිපති විසින් නියම කරනු ලබන ස්ථානයේ තැබේ යුතු ය. විනාග ප්‍රවේශ පත්‍රය බහා එවන ලියුම් කටරය ද විනාග ගාලාවිට ගෙන ඒමට අවසර හැත.

9. ගාලාධිපති විසින් නියම කරනු ලැබුවහොත් සෑම විනාග අපේක්ෂකයෙකුම තමා සතුව හෝ තමා ලැය ඇති සෑම දෙයක්ම හෙළිදරව් කළ යුතු ය.

10. සෑම විනාග අපේක්ෂකයෙකු විසින්ම පිළිතුරු පොත් හා පිළිතුරු කඩිලාසි වල තම විනාග අංකය ලිවිය යුතු ය. තම පිළිතුරු පත්‍රයෙහි වෙනත් අපේක්ෂකයෙකුගේ විනාග අංකය යෙදීම විනාග විංචාවක් සේ සලකනු ලැබේ. විනාග අංකයක් නැති හෝ විනාග අංකය කියවිය නොහැකි පිළිතුරු පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. කිසිම අපේක්ෂකයෙකු නම හෝ හඳුනා ගැනීමේ සළකුණක් පිළිතුරු පත්‍රයෙහි සඳහන්

හොකළ යුතු ය. පිළිතුරු පොත/පතුය පරීක්ෂා කිරීමේ බලය විනාග ගාලුධිපති/සහකාර විනාග ගාලුධිපති සතු ය.

11. සියලුම අපේක්ෂකයන් විනාග ගාලුධිපතිගේ බලයට අවනත විය යුතු අතර විනාගය පවත්නා කාලය හා විනාගයට පෙර හා පසු ආසන්න කාලය තුළ විනාග ගාලුධිපතිගේ හා සහකාර විනාග ගාලුධිපතිගේ උපදෙස් පිළිපැදිය යුතු ය.

12. සම් විනාග අපේක්ෂකයෙකුම විනාග ගාලුව තුළ හා ඒ ආසන්න පුද්ගලයේ දී විනාග ගාලුධිපති හා ඕනෑම් කාර්ය මත්ත්ඩලය සහ අනෙක් අපේක්ෂකයින්ට බාධාවක් නොවන පරිදි හැසිරිය යුතු ය. යම් අපේක්ෂකයෙකුගේ හැසිරුම විනාග ගාලුධිපතිට හෝ ඕනෑම් කාර්ය මත්ත්ඩලයට හෝ අනෙක් අපේක්ෂකයින්ට බාධාවක් වේ යෙයි ඒන්තු ගියහොත් වම අපේක්ෂකයා විනාග ගාලුවෙන් ඉවත් කිරීමට හැකි ය.

13. විනාග ගාලුව තුළ හා ඒ ආසන්න පුද්ගලයේ දී සම්පූර්ණ නිශ්චිඛ්‍යතාව රැකිය යුතු ය. විනාගය පවත්නා කාලය තුළ කුමන හේතුවක් නිසාවට් විනාග ගාලුධිපති හා සහකාර විනාග ගාලුධිපති හැර වෙනත් කිසිවෙකු සමග කට්‍ය බහ කිරීම විනාග අපේක්ෂකයින්ට තහනම් ය. තමා වාචි වී සිටින ස්ථානයේ සිට අත විස්වීමෙන් විනාග ගාලුධිපති හෝ සහකාර විනාග ගාලුධිපතිගේ අවධානය යොමු කරවා ගත හැකි ය.

14. හඳුනී අවස්ථාවක දී හැර විනාගය පවත්නා අතරතුර විනාග ගාලුවෙන් තාවකාලිකව බැහැර යාමට අවසර නොදෙනු ඇත. එවතෙහි හඳුනී අවස්ථාවක දී විනාග ගාලුධිපති හෝ සහකාර විනාග ගාලුධිපති විසින් ඕනෑම් ඕනෑම් පරීක්ෂකයාරීන්ට යය යටතේ විම අපේක්ෂකයාට තාවකාලිකව බැහැර යාමට අවසර දීමට අවකාශය ඇත.

15. විනාග ගාලුධිපති හෝ සහකාර විනාග ගාලුධිපති විසින් දැනුම් දුන් විට සම් අපේක්ෂකයෙකුම වැඩ අවසන් කළ යුතු ය. එයෙහි නොකළ හොත් පිළිතුරු පතුයේ ඒ බවට සටහන් කිරීමේ බලය විනාග ගාලුධිපති හෝ සහකාර විනාග ගාලුධිපති සතු වේ.

16. පුවෙශ පතුය, කාලසටහන, ප්‍රශ්න පතුය, ශිෂ්‍ය වාර්තා පොත හෝ වෙනත් කඩුවාසි හැර, ගණන් සඳහා හා කටු වැඩ සඳහා අයිති කඩුවාසි මිස අවලංගු කොට පිළිතුරු පතට ඇමුණිය යුතු ය. මෙම අවශ්‍යතාව නොපිළිපදින සිසුන් සටහන් එය තබා ගෙන විඛා කිරීමක් කළ සේ සළකනු ලැබේමට ඉඩ ඇත.

17. ලකුණු කිරීමේ අනවශ්‍ය පිළිතුරුක් හෝ කොටසක් උත්තර පතුයේ තිබේ නම් විය පැහැදිලිව කපා හැරය යුතු ය. විකම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු කිහිපයක් මියා තිබේ නම් අනවශ්‍ය පිළිතුරු කපා හැරය යුතු ය.

18. සංම අපේක්ෂකයෙකුම සේවකිය උත්තර පත්‍රය විනාග ගාලාධිපතිට හෝ සහකාර විනාග ගාලාධිපතිට පොදුගැලීකවම හාරුදිය යුතු ය. නැතහොත් ඒවා විකතු කර ගන්නා තෙක් තම අසුනේ රැඳිය යුතු ය. මොන ම හේතුවක් නිසාවත් ගාලා සේවකයෙකුට හෝ සුළු සේවකයෙකුට වෙනත් අපේක්ෂකයෙකුට උත්තර පත්‍ර හාර නොදිය යුතු ය.
19. තම උත්තර පත්‍රය හාර දුන් පසු විනාග අපේක්ෂකයෙකුට මොන ම හේතුවක් නිසාවත් විය ආපසු ලබා ගත නොහැකි ය.
20. කිසිම අපේක්ෂකයෙකු තම පිළිතුර පත්‍රය හෝ වෙනත් අපේක්ෂකයෙකුගේ පිළිතුර පත්‍රය විනාග ගාලාවෙන් පිටතට ගෙන නොයා යුතු ය.
21. සංම විනාග අපේක්ෂකයෙකු ම පොතකින්, ප්‍රවත්පතකින් හෝ ඒ හා සමාන දෙයකින් හෝ වෙනත් විනාග අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් පිටපත් කිරීමෙන් හෝ පිටපත් කිරීමට උත්සහ ගැනීමෙන් වැඳුදිය යුතු ය. කිසිම විනාග අපේක්ෂකයෙකු තවත් විනාග අපේක්ෂකයෙකුට උදව් දීම හෝ වෙනත් විනාග අපේක්ෂකයෙකුගෙන් හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් උදව් බව ගැනීම නොකළ යුතු ය. තමන්ගේ උත්තර පත්‍රයෙහි අඩංගු කිසිවක් වෙනත් විනාග අපේක්ෂකයෙකුට කියවීමට හෝ බලා ගැනීමට ඉඩ නොනඩා ලෙස සංම විනාග අපේක්ෂකයෙකුම වග බලා ගත යුතු ය. විශේෂම කිසිම අහවාණ අයුරකින් උදව් උපකාර බව ගැනීමෙන් වැඳුනු සිටිය යුතු ය.
22. කිසිම අපේක්ෂයෙකු වෙනත් පුද්ගලයෙකු විසින් සම්පූර්ණ වශයෙන් හෝ ඇර්ධ වශයෙන් නිම කරන ලද ප්‍රයෝගික විඛි, ක්ෂේත්‍ර පොත්, තිබන්ධන ව්‍යාපෘති, අධ්‍යාන ව්‍යාර්තා හෝ උත්තර පත්‍ර විනාගයට ඉදිරිපත් නොකළ යුතු ය.
23. නියමිත විනාග අපේක්ෂකයෙකු වෙනත් නියමිත පුද්ගලයෙකුට වික විනාගය සඳහා පෙනී සිටිය නොහැකි ය. තවද කිසිම අපේක්ෂකයෙකු තම වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුට පෙනී සිටීමට ඉඩ නොදිය යුතු ය. විසේ කිරීම විනාග පිළිබඳ වරදක් සේ සලකනු ඇත.
24. විනාගය අවලංගු කිරීම හෝ කළු දාමීම කළ යුතු තත්වයක් උද්දේගත වී ඇතැයි විනාග ගාලාධිපතිට එත්ත ගිරහොත් ඕනු වනාම විනාගය නවත්වා, පිළිතුර පත්‍ර විකතු කොට, ඒ පිළිබඳව වනාම උපකාලපත්/ලේඛකාධිකාරී වෙත දැනුම් දිය යුතු ය.
25. විනාගය පවත්නා කාලය තුළ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අපේක්ෂකයෙකුගෙන් ලිඛිත ප්‍රකාශයක් බව ගැනීමේ බලය විනාග ගාලාධිපති සහ සහකාර විනාග ගාලාධිපතින් සතු වේ. කිසිම අපේක්ෂකයෙකු ව්‍යවත් ප්‍රකාශයක් කොට රේට අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

26. කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක්/සහ්තිවේදන උපකරණයක් විනාග මාලාව තුළට රැගෙන ගාම නොකළ යුතු ය.

### 9.3. විනාග අනුමිකතා හා දූෂ්චරිති

විනාග නීති රිති උල්ලාජනය කිරීම හා කොළඹ කිරීම සඳහා දිය හැකි දූෂ්චරිති පහත පරිදි ය.

(අ) සමත් වීමේ ලැයිස්තුවෙන් නම ඉවත් කිරීම.

(ආ) මුළු විනාගය හෝ ඉන් කොටසක් සඳහා ඔහු/ඇයගේ විනාග අපේක්ෂකත්වය ඉවත් කිරීම. (කොළඹ විශ්වවිද්‍යාලයෙන් විම අවස්ථාවේ පවත්තා විනාග නීති රිති අනව අදාළ දූෂ්චරිති ලැබේමට යටත් ය.)

(ඇ) විශ්වවිද්‍යාලයෙන් ඉගෙනීම සඳහා හෝ විශ්වවිද්‍යාලයන්හි පවත්වනු ලබන විනාග වලට පෙනී සිටීම සඳහා දෙනු ලබන අවසරය සහාතන සහාව විසින් නියම කරන පරිදි කිසියම් කාලයකට හෝ සඳහාවම අත්තිවුවීම. (මෙවත් වර්දි සඳහා බොහෝ විට වසරක පමණ ශිෂ්තාවය අත්තිවුවීමක් කරනු ලබයි.)

### සඡලකිය යුතුයි.

මෙය සම්පූර්ණ විනාග රෙගුලාසි මාලාව නොවන අතර මෙහි ඇතුළත් වන්නේ සම්පිණ්ධිතයක් පමණි. සම්පූර්ණ රෙගුලාසි මාලාව විනාග අංශයෙන් ලබාගත හැකිය. විනාග සම්බන්ධීකාරක/කාරකවරැන් විසින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කෙරේ.

## 10. ශේෂී කිරීමේ පරිපාලනය

---

එම් එම් පාඨමාලා සම්බන්ධව විද්‍යාර්ථීන් දක්වනු ලබන අධ්‍යයන ක්‍රියාකාරකම් දක්ෂතා ශේෂීගත කිරීමේදී අනුගමනය කරනු ලබන කේන්දුගත මධ්‍යන්තය කුමවේදය පහත සඳහන් පරිදි වේ.

Marks	Grade	Grade Point Value
80+	A+	4.00
75-79	A	4.00
70-74	A -	3.70
65-69	B +	3.30
60-64	B	3.00
55-59	B -	2.70
50-54	C +	2.30
45-49	C *	2.00 (pass)
40-44	C -	1.70
35-39	D +	1.30
30-34	D	1.00
00-29	E	0.00

\* සාමාර්ථය සඳහා අවම ලකුණු

**පංති සාමාර්ථ සඳහා ගේන්ඩිගත මධ්‍යස්‍යනය  
(Grade Point Average (GPA) for awarding classes)**

පළමු පෙළ පංති සාමාර්ථය (First Class)	3.70 GPA
දෙවන පෙළ ඉහළ සාමාර්ථය (Second Upper Class)	3.30 GPA
දෙවන පෙළ පහළ සාමාර්ථය (Second Lower Class)	3.00 GPA
සාමාන්‍ය සාමාර්ථය (Normal Pass)	2.00 GPA

## 11. කුසලතා සම්මානය

### 11.1. ගුරුදේව සුතිල් සාහ්ත රන් සම්මානය

ව්‍යාපෘතික උපාධී ප්‍රඛන්ධේස්වයේ දී, ජනමාධ්‍ය අධ්‍යායන අංශයේ ඉහළම ලක්ෂු බ්‍රාහ්මණීනා විද්‍යාර්ථීයාට සුතිල් සාහ්ත පදනම මගින් පිරිනැමෙන 'ගුරුදේව සුතිල් සාහ්ත රන් සම්මානය' පිරිනැමේ.

මෙම ස්වර්ත්‍ය සම්මානය හිමි වන්නේ පළමු පෙළ සාමාර්ථයෙහි ඉහළම GPA අගය තිබෙන විශේෂ කුසලතා සහිත විද්‍යාර්ථීයාට පමණකි.

### 11.2. විල්මරී ඩී. පෙරේරා රන් සම්මානය

ව්‍යාපෘතික උපාධී ප්‍රඛන්ධේස්වයේ දී, ප්‍රසංග කළු අධ්‍යායන අංශයේ ඉහළම ලක්ෂු බ්‍රාහ්මණීනා විද්‍යාර්ථීයාට 'විල්මරී ඩී. පෙරේරා රන් සම්මානය' පිරිනැමේ.

මෙම ස්වර්ත්‍ය සම්මානය හිමි වන්නේ පළමු පෙළ සාමාර්ථයෙහි ඉහළම GPA අගය තිබෙන, විශේෂ කුසලතා සහිත විද්‍යාර්ථීයාට පමණකි.

### 11.3. ගුරුදේව රඛින්දනාත් තාගෝර් රන් සම්මානය

ව්‍යාපෘතික උපාධී ප්‍රඛන්ධේස්වයේ දී, ජනමාධ්‍ය අධ්‍යායන අංශයේ හෝ ප්‍රසංග කළු අධ්‍යායන අංශයේ ඉහළම ලක්ෂු බ්‍රාහ්මණීනා විද්‍යාර්ථීයාට ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් 'ගුරුදේව රඛින්දනාත් තාගෝර් රන් සම්මානය' පිරිනැමේ.

මෙම ස්වර්ත්‍ය සම්මානය හිමි වන්නේ පළමු පෙළ සාමාර්ථයෙහි ඉහළම GPA අගය තිබෙන, විශේෂ කුසලතා සහිත විද්‍යාර්ථීයාට පමණකි.

- වික් අයෙකුට වඩා සම්මානයට සුදුසුකම් බෙන අවස්ථාවල දී සම්මානය අභ්‍ය විද්‍යාර්ථීන් අතර බෙදී යනු ඇතේ.
- සම්මානතානීය තොරා ගැනීම පිළිබඳ සියලු නොහික කටයුතු විභාග අංශය සතු ය.
- ගමෙකු ඉහත සුදුසුකම් ලබා තිබුණ ද හිජා අවධියේ දී යම් අනුම්කතාවකට හෝ විනය විරෝධී කටයුත්තකට වර්ද්‍යාවක් මෙස නම් කොට ඇත්තම් අභ්‍ය සම්මානය සඳහා තොරා ගැනීම සිදු නොකරනු ඇතේ.

## ■ 12. ප්‍රස්ථකාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රස්ථකාලය විනි වර්තමාන කළමනාකරණ සහ විශ්වාපන සේවා 1999 ජූලි මාසයේ සිට පවත්වාගෙන විනු ලබයි. ජනමාධ්‍යවිද්‍ය සහ ප්‍රසංග කළු විෂයයන් අදාළ කැති ද අනුල්ව විවිධ විෂය සික්ෂණයන්ට අයන් ග්‍රන්ථ සහ ප්‍රකාශන 27,800 ක පමණ විකුත්වක් ප්‍රස්ථකාලය සතුව ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ගෝලීය සමාජය වඩා විමර්ශනයේමකට අධ්‍යාපනය කරමින් නවීන දැනුම ගවේෂණය කළ යුතු ය. විධැවින්, දැනුම ගවේෂණයට උච්ච නිස්සංසුල පර්සරයක ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රස්ථකාලය ඉදි කර ඇත.

### 12.1. පාඨක පහසුකම්

ප්‍රස්ථකාල සාමාජිකත්වය, විමර්ශනය කිරීමේ පහසුකම් සහ පොත් ලබා ගැනීමේ පහසුකම් මෙයේ ය.

#### 12.1.1. කාර්ය මණ්ඩලය සඳහා

කාණ්ඩය	පොත් සංඛ්‍යාව	කාල සීමාව
අධ්‍යාපන කාර්ය මණ්ඩලය (ස්වීරිර)	පොත් 15	මාස 3 දි
අධ්‍යාපන කාර්ය මණ්ඩලය (තාවකාලික)	පොත් 03	මාස 1 දි
අධ්‍යාපන සභායක කාර්ය මණ්ඩලය (ස්වීරිර)	පොත් 05	මාස 3 දි
විධායක කාර්ය මණ්ඩලය (ස්වීරිර)	පොත් 05	මාස 3 දි
අධ්‍යාපන තොටින කාර්ය මණ්ඩලය (ස්වීරිර)	පොත් 04	මාස 1 දි
අධ්‍යාපන තොටින (තාවකාලික)	පොත් 02	මාස 1 දි

#### 12.1.2. විද්‍යාර්ථීන් සඳහා

කාණ්ඩය	පොත් සංඛ්‍යාව	කාල සීමාව
පළමුවැනි වසර විද්‍යාර්ථීන්	විමර්ශන අංශයේ පොත් 01	රාත්‍රි 01 දි
	බැහැර දෙන අංශයේ පොත් 02	සති 02 දි
දෙවැනි වසර විද්‍යාර්ථීන්	විමර්ශන අංශයේ පොත් 01	රාත්‍රි 01 දි
	බැහැර දෙන අංශයේ පොත් 02	සති 02 දි
තෙවැනි වසර විද්‍යාර්ථීන්	විමර්ශන අංශයේ පොත් 01	රාත්‍රි 01 දි

	බඩාර දෙන අංශයේ පොත් 03	සති 02 සේ
සිව්වැනි වසර විද්‍යාලීන්	විමර්ශන අංශයේ පොත් 02	රාත්‍රි 01 සේ
	බඩාර දෙන අංශයේ පොත් 03	සති 02 සේ

පූංචාත් උපාධි කිහිපයේට පොත් බඩාර ගෙන ගාම සඳහා රු.5000.00ක ආපසු ගෙවනු ලබන මුදල් තැන්පත්වකට යටත්ව පොත් නිකුත් කිරීම සඳහා පහසුකම් සළුසා ඇත.

## 12.2. ප්‍රස්ථකාලය විවෘත කිරීම.

ප්‍රස්ථකාලය සතියේ දිනවල පො.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා විවෘතව තැබේ. අධ්‍යාපන නිවාඩු සහ විශ්වවිද්‍යාල විනාග කාල සීමාවන්වල දී විමර්ශන කටයුතු සඳහා සතියේ දිනවල රාත්‍රි 7.00 වන තුරු සහ සේනයුරාදා දිනවල පො.ව. 8.30 සිට සවස 4.00 දක්වා ප්‍රස්ථකාලය විවෘතව තැබේ. වාර අවසාන නිවාඩු කාලවල දී ප්‍රස්ථකාලය සවස 4.00 ට වසනු ලැබේ.

## 12.3. කෘති නිකුත් කිරීම

බඩාර දෙන අංශයේ කෘති පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වාත් විමර්ශන කෘති මධ්‍යස්ථාන 12.00 සිට සවස 4.00 දක්වාත් නිකුත් කෙරේ. බඩාර ගෙන රිය සම් විමර්ශන කෘතියක්ම පසු දින පෙරවරු 10.00 ට පෙර ප්‍රස්ථකාලය වෙත ආපසු හාර දිය යුතුය. විසේ හාර දීමට අපොහොසත් වන කෘති සඳහා දුඩු මුදල් අය කෙරේ.

## 12.4. පායික ලියාපදිංචිය

ශ්‍රී පාල මණ්ඩපයේ සම් විද්‍යාලීයෙකුම විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ප්‍රස්ථකාලයේ ලියාපදිංචිය විය හැකි ය.

සම් විද්‍යාලීයෙකුම අධ්‍යාපන වර්ෂයකට වරක් ප්‍රස්ථකාලයේ ලියාපදිංචිය අලුත් කරවා ගත යුතු ය.

## 12.5. ප්‍රස්ථකාල ගුන්ට හා සේවාවන්

### 12.5.1. ශ්‍රී ලංකා විකෘති

ශ්‍රී ලංකාවට අදාළව රඹිත කෘති මෙම විකෘති සමත්වීත වේ. මෙම විකෘති ගුන්ට පර්යේෂණ කාර්යයන් සඳහා ප්‍රස්ථකාලය තුළ දී පමණක් පර්ණීමනය කළ හැකි ය.

කිසිදු හේතුවක් මත මෙම ගුන්ට ප්‍රස්ථකාලයෙන් බැහැර ගෙනයාමට අවසර දෙනු නොලැබේ.

### 12.5.2. විමර්ශන කෘති එකතුව

මෙය අංශ දෙකකින් යුතුය. විනම්,

- නිතන විමර්ශන කෘති (රතු පැහැති R සංකේතය)

නිතන විමර්ශන කෘති එකතුවට ගබඳ කේප, විශ්ව කේප ආදී කෘතින්ද, ගුන්ට නාමාවලි ද, වාර්ෂික ගුන්ට ද, පුර්ව සහ මිල අධික ගාස්ත්‍රීය කෘතින් ද අයන් වේ. නිතන විමර්ශන කෘති ප්‍රස්ථකාලයෙන් කිසියේත් බැහැර ගෙන යාමට අවසර දෙනු නොලැබේ.

- සාමාන්‍ය විමර්ශන කෘති (නිල් පැහැති R සංකේතය)

සාමාන්‍ය විමර්ශන කෘති මධ්‍යත්න 12.00 සිට පසු දින පෝ.ව. 10.00 දක්වා නිශ්චිත වශයෙන් කිසියම කාලයක් සඳහා බැහැර ගෙන යාමට නිකුත් කෙරේ.

### 12.5.3. බැහැර දෙන එකතුව

සියලුම විෂය හික්ෂණයන්ට අදාළ කෘතිවලින් මෙම අංශය සමන්විත වන අතර ප්‍රස්ථකාලයේ මූල ගුන්ට එකතුවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මෙම එකතුවේ රාශිගත කර තිබේ. මෙම ගුන්ට දින 14 ක කාලයක් සඳහා නිකුත් කෙරේ.

### 12.5.4. උපාධි නිධන්ධන එකතුව

ශ්‍රී පාලී මණ්ඩප උපාධි නිධන්ධන එකතුව ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය අධ්‍යාපනාංශය විසින් පවත්වාගෙන යනු ලබන

1. MA. in Mass Media (ජනමාධ්‍ය ගාස්ත්‍රුපති උපාධිය)
2. MA. in Media Research (මාධ්‍ය පර්යේෂණ ගාස්ත්‍රුපති උපාධිය)

යන උපාධි දෙකට අදාළ පැශ්චාත් උපාධි නිධන්ධන එකතුවකින් සමන්විත වේ.

මෙයට අමතරව ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේද උපාධිය සහ ප්‍රාසාංගික කලා විශේෂවේද උපාධිය හඳුනා විද්‍යාල්පාලීන් අවසන් වසර තුළ ඉදිරිපත් කරනු ලැබූ ස්වාධීන පර්යේෂණ වාර්තා එකතුවක් ප්‍රස්ථකාලයේ ඇත. ජනමාධ්‍යය පර්යේෂණ

විජ්‍යතා 948 ක් හා ප්‍රාසාංගික කලා පර්යේෂණ විජ්‍යතා 681 ක් මේ වහන්වීම නිත්‍ය විමර්ශන ගුන්ප්‍ර ලෙස පවතී.

මෙම පර්යේෂණ විජ්‍යතා පරිහරණය සඳහා ලබාගත හැක්කේ තෙවන හා සිවිච්‍රණ වසර විද්‍යාත්‍රේන්ට පමණි. ඒ සඳහා තම විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු ය. උපාධි නිබන්ධන කිසිදු විටෙක ඡායාපිටපත් ගැනීමට අවසර දෙනු නොලැබේ.

#### 12.5.5. වාර ප්‍රකාශන විකුත්ව

ජාත්‍යන්තර හා දේශීය වශයෙන් පළ කෙරෙන විදේශීය සහ දේශීය වාර සාහාරා පාධක පරිහරණය සඳහා වාරක ප්‍රකාශන අංශයේ තැන්පත් කොට ඇත. ඊට අමතරව අන්තර්ජාලීක සමූහ පිළිබඳ සාර සංග්‍රහ ද (Proceeding of International Conferences and National Symposiums) මෙම අංශයේ තැන්පත් කොට ඇත. ඒවා බැහැර ගෙනයාමට අවසර නොදෙන අතර අවශ්‍ය අවස්ථාවන්හි දී ඡායා පිටපත් ගැනීමේ පහසුකම් සලසා ඇත.

#### 12.5.6. සංඛිත තැබෑ විකුත්ව (DVD විකුත්ව)

මෙම විකුත්ව DVD සහ Blue Ray තැබෑ 2200 කින් සමන්වීත වන අතර විෂි ආසියානු, යුරෝපීය, ප්‍රංශ, මූතාලී, කොරයන්, සහ බෙන්මාර්ක් අදි වියත් සිහාමා පරද විශ්ව සම්භාවන භාවිතයන් සහ සංගීතමය හා ප්‍රවෘත්තිමය පරද අන්තර්ගත වෙයි. මෙම තැබෑ වික් දිනක් සඳහා පමණක් නිකුත් කරනු ලැබේ. ඒවා නිකුත් කළ දිනට පසු දින පෙ.ව. 10.00 ට පෙර ආපසු ප්‍රස්ථකාලය වෙත හාරුදිය යුතු ය.

#### 12.5.7 ප්‍රවත්පත් මූලික විකුත්ව (Newspaper cuttings)

විද්‍යාත්‍රේන්ගේ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා වැදගත් වන ගාස්ත්‍රීය වට්නාකමක් යුතු ප්‍රවත්පත් මූලික විකුත්වක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. ඒවා බැහැර ගෙන යාමට අවසර නොදෙන අතර අවශ්‍ය අවස්ථාවල ඡායා පිටපත් කිරීමක් කරගත හැකි ය.

#### 12.5.8. මානව ප්‍රස්ථකාල ව්‍යුහඥතිය (Human Library Project)

මානව ප්‍රස්ථකාල ව්‍යුහඥතිය යටතේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රවලට සපුළුම අදාළ වන සම්පත් දායකයින්ගේ දැනුම පරිවාස සහ අත්දැකීම් තුවමාරු කර ගැනීමට (sharing knowledge) මෙමගින් අවශ්‍ය ලැබේ. ඊට අමතරව සිසුන්ගේ අධ්‍යාපන පර්යේෂණ සහ අනෙකුත් ගාක්ෂන ඔප්ප් නිවාසීය හැකි විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීත් සම්පත්දායකයින් සම්බන්ධ කරගෙන මෙම ව්‍යුහඥතිය ප්‍රස්ථකාලය මගින්

පවත්වාගෙන යනු ලබන අතර විමතින් ඔවුන්ගේ විශිෂ්ට දැනුම අත්දැකීම් පැවත පරික්‍රාණය සිභුන්ට ලබා ගැනීමට ඇවස්ථාව ද ලැබේ.

## 12.6. ප්‍රස්තකාල විකුත් සංවිධානය

ශ්‍රී පාලි මණ්ඩප ප්‍රස්තකාලයෙහි ඇති සියලුම ගුන්ට විරෝධකරණය සහ සුවිකරණය කිරීම මගින් වඩාත් ප්‍රශනක් පාඨක සේවාවක් සැපයීම සඳහා විකුත් මැනැවින් සංවිධානය කොට තිබේ.

- ප්‍රස්තකාල විකුත් විරෝධකරණය සහ සුවිකරණය

චිව්‍ය දැනම විරෝධකරණයේ 21 සංස්කරණයට අනුව සියලුම පොත් විරෝධකරණය කර ඇති අතර විම විකුත් ඇත්තේලෝ ඇමරිකානු සුවිකරණ නීති සංග්‍රහයේ දෙවනි සංස්කරණයට (AACR2) අනුව සුවිකරණය කොට ඇත. ඒ අනුව ප්‍රස්තකාලයේ තිබෙන එනැම කෘතියක් පහසුවෙන් සොයා ගැනීම සඳහා සකස් කරන ලද කාඩ්පත් සුවියක් (Manual Catalogue) සහ පරිගණක සුවියක් ඇත (Online Catalogue).

- පරිගණක සුවිය වෙත ප්‍රවේශවීම සඳහා ප්‍රථමයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රස්තකාල වෙබ් පිටුව වන <http://www.lib.cmb.ac.lk> වෙත ප්‍රවේශ විය යුතු ය.
- අනතුරුව විම ප්‍රවේශ පිටුවෙහි (Home Page) ඇති කොළ පැහැදි කොටුව වූ Federated Searching Facility වෙත ය යුතු ය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ඔබට ප්‍රස්තකාල කාර්යය මණ්ඩලය සහාය වනු ඇත.

- මාර්ගස්ථ සුවිය විමර්ශනය (Searching the OPAC)  
මෙම සේවාව යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගුන්ට විකුත් නීතික්ෂණය කළ භාෂිත වේ.

## 12.7. ප්‍රස්තකාල නීති රිති

ප්‍රස්තකාලයේ කෘතියක් අස්ථානගත කිරීම, ප්‍රස්තකාල කෘති හා දේපලවලට හානි කිරීම, ප්‍රස්තකාලයට පිවිසීම හා හැසිරීම සම්බන්ධව සෙසු විශ්වවිද්‍යාලවල අනුගමනය කරන නීති රිති මණ්ඩපයේ ප්‍රස්තකාලයට ද පොදු වේ.

පාධකයින්ගේ පොදුගලික බඩු බාහිරාදිය ප්‍රස්තකාලය තුළට ගෙන ඒම තහනම් වන අතර, ප්‍රස්තකාලයෙහි වෘම බඩු බාහිරාදිය තැබේමට සකස් කර ඇති ස්ථානයෙහි ඒවා තැබිය යුතුය. වරිනා බඩු බාහිරාදිය විනි නොතැබිය යුතු අතර ඒ සඳහා ප්‍රස්තකාල කාර්ය මණ්ඩලය වග කියනු නොලැබේ.

ආගමික අවශ්‍යතාවයන් මත හැරුණු කොට නිස් වැසුම් ප්‍රස්තකාලය තුළ පැවුල සිටීම තහනම් ය.

ව්‍යුත්ත්වා කාලීන අවශ්‍යතාවයන් මත ජේත්ත්ද සහකාර ප්‍රස්තකාලයාධිපති විසින් ගනු ලබන ප්‍රස්තකාල නීතිරීති ආරක්ෂා කිරීමට හා පවත්වාගෙන යාමට පාධකය බඳී සිටිය යුතු ය.

## 12.7. ප්‍රමාද ගාස්තු

නියමිත දිනට බැහැර නොදෙන කෘති සඳහා ද්‍රු මුදුලක් අය කෙරේ.

ප්‍රමාද ගාස්තු	
බැහැර දෙන කෘතියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව	රු.5.00
විමර්ශන කෘතියක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව	රු.10.00
DVD තැබේයක් සඳහා දිනක ප්‍රමාද ගාස්තුව	රු.10.00

## 12.8. ප්‍රස්තකාල අත්පොත

මණ්ඩපයේ ප්‍රස්තකාලයේ සම්පත් පරිහරණය පිළිබඳ තීති රිති හා සම්බන්ධ සියලුම තොරතුරු ඇතුළත් සාමාජික අත්පොතක් සියලුම සීමා සිම්බූන්ට් ප්‍රස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීමේ දී ප්‍රස්තකාල ප්‍රධාන කටුන්ටරයෙන් නිකුත් කරනු ලැබේ. වැඩිදුර තොරතුරු ව්‍යුත්ත් මෙහින් ලබා ගැනීමට සළසා ඇත්'

**ප්‍රස්තකාල කාර්යය මණ්ඩලය**

අධ්‍යක්ෂක කාර්යය මණ්ඩලය

ජේත්ත්ද සහකාර ප්‍රස්තකාලයාධිපති

ආචාර්ය සී.කේ.ගමගේ මිය

PhD.(Kelaniya), MLS (Colombo), BA (Hons)(Sri Jpura)

නියෝජන පුස්තකාලයධිපති (සහත්ත වාර්ෂික නිවාඩු)  
ආචාර්ය ඩී.චිං.චි.චි. අනුකෝරල මිය  
PhD. (Wuhan), MLS (Colombo), M.A. (Peradeniya), B.A. (Peradeniya)

### අන්ධිකාරීන කාර්ය මණ්ඩලය

චි.චේ. උක්වත්තගේ මිය (පෙන්තේද මාන්ඩලික සභකාර)  
ආර්. මුරගේ මිය (මාන්ඩලික සභකාර)  
කේ. රී. රී. ජයවර්ධන මයා (පුස්තකාල සභකාර)  
චි.චේ. පුල්ලේපෙරැම මයා (පුස්තකාල සභායක)  
චි.චේ. නන්දිසිර මයා (පුස්තකාල සභායක)  
චි. ප්‍රම්පත්‍රමාර මයා (යෝගු හියාකරු)

### පුස්තකාලය

දුරකථන අංක - 034-2261358  
විද්‍යුත් තැපෑල - [library@spc.cmb.ac.lk](mailto:library@spc.cmb.ac.lk)

## 13. මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය

ශ්‍රී පාලි මණ්ඩපයේ මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය අධ්‍යක්ෂණ හා පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ස්ථාපනය කරන ලද්දකි. මෙය මණ්ඩපයේ අධ්‍යක්ෂණ, අන්තර්ජාල විද්‍යාත්මක යායා සියලු දෙනාටම හට දැනුම් නිෂ්පාදනය සහ දැනුම බෙදා ගැනීම සඳහා විවෘත වූවකි. මිට අමතරව මෙම මධ්‍යස්ථානය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ද ජනමාධ්‍යය කේෂ්ටුයේ පර්යේෂණ සංවර්ධනය සඳහා සැක්මා දායක වී තිබේ.

මෙම වනඩිට මෙම පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මත් දැක්වෙන පර්යේෂණාත්මක කෘති හා ප්‍රකාශන විෂ්ලේෂණ නිවේ.

- ජනමාධ්‍යවේදය, අධ්‍යක්ෂණය සහ විවාරය, මාධ්‍ය සංස්කෘතිය (වෙළුම, 06)
- ජනමාධ්‍යවේදය, අධ්‍යක්ෂණය සහ විවාරය, මාධ්‍ය සංස්කෘතිය (වෙළුම, 05)
- ජනමාධ්‍යවේදය, සංයුරුර්පලවේද ප්‍රවේශය (වෙළුම, 04)
- ජනමාධ්‍යවේදය, සංයුරුර්පලවේද ප්‍රවේශය (වෙළුම, 03)
- ජනමාධ්‍යවේදය, අධ්‍යක්ෂණය සහ විවාරය, න්‍යායික සංකල්ප සහ පර්යේෂණ කුමවේදය (වෙළුම, 02)
- ජනමාධ්‍යවේදය, අධ්‍යක්ෂණය සහ විවාරය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය (වෙළුම, 01)
- ජනමාධ්‍යවේදය, අධ්‍යක්ෂණය සහ විවාරය, මාධ්‍ය සංස්කෘතිය (වෙළුම, 07)
- දැනු සන්නිවේදනය (වෙළුම, 08)
- දැනු සන්නිවේදනය (වෙළුම, 09)

පුරුවෝක්තව සඳහන් කරන ලද මෙම අපගේ ගුන්ත හා ප්‍රකාශන මණ්ඩපයේ තිල වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි ය.

විසේම Communicology නම් ජාත්‍යන්තර පර්යේෂණ වාර ප්‍රකාශනයක් ද මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලැබේ. විසේම කරීකාවාරය මණ්ඩලයේ සහ විද්‍යාත්මක පර්යේෂණ විෂ්ලේෂණ විමුදුක්වීම සඳහා ද මෙම මධ්‍යස්ථානය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.

මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ශිෂ්‍ය පර්යේෂණ සහ අනෙකුත් පර්යේෂණ විෂ්ලේෂණ දත්ත ගබඩාවක් පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා විද්‍යාත්මක ගේ.

අවසන් වසර පර්යේෂණ යෝජනාවලිය සහ අවසන් වසර තීඛන්ධනයට අදාළ පර්යේෂණ මැදු පිටපත පර්යේෂණ මධ්‍යස්ථානයට දැනුම් දෙන දිනයට විද්‍යාර්ථීන් විසින් භාරුදිය හැකි ය.

සම්බන්ධිකාරක  
මහාචාර්ය ආර්.සී.කේ. නොට්ටිජාරව්වී මයා

මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය

දුරකථන අංක - 0342261435  
විද්‍යාත් තැපෑල - cmrsripalee@spc.cmb.ac.lk

## 14. ශ්‍රව්‍ය දැනු ඒකකය (Audio Visual Unit)

ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යාපන අංශය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වන අතර විෂි පහසුකම් ලබා ගැනීමට මණ්ඩපයේ සිටින සියලුම විද්‍යාත්මක හැකියාව ඇත. මෙම අංශය ක්‍රියාත්මක විනු ලබන්නේ ජනමාධ්‍ය අධ්‍යාපන අංශයෙහි අංශයිපති විසින් පත් කරනු ලබන සම්බන්ධිකාරකවරයා යටතේ ය.

### 14.1. ශ්‍රව්‍ය දැනු ඒකකයෙන් උපකරණ ලබා ගැනීමේදී අවශ්‍ය උපදෙස්

1. උපකරණ නිකුත් කරනු ලබන්නේ ශ්‍රී පාලි මණ්ඩපයේ දේශීය කරන කාලීකාවාර්යවරයෝගු, නිලධාරයෝගු, හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෝගු භාරයේ පමණි.
2. උපකරණ ලබා දෙන්නේ විද්‍යාත්මක විෂයාත්මක අධ්‍යාපන කටයුතු සඳහා පමණි.
3. විෂය බාහිර කටයුතු සඳහා අංශයිපතිවරයාගේ නිර්දේශය සහ මණ්ඩපයිපතිවරයාගේ අවසරය ලබා ගත යුතු ය.
4. බාහිර රූ ගත කිරීම් සඳහා කැමරා උපකරණ ලබා ගැනීම (Camera CALL SHEET), මැදිරී රූගත කිරීම (Studio Bookings) සහ සංස්කරණ මැදිරීය (Editing Bookings) ලබා ගැනීම සඳහා වෙන වෙනම අදාළ ඉල්ලුම්පත් අවම වශයෙන් සහිතයෙකට (දින 07) පෙර ඉදිරිපත් කළ යුතු ය (෋පකරණ අයදුම් කළ හැකි වහුන් වික දිගට දින 02ක් සඳහා පමණි).
5. උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවට යොගෙන යාමට පෙර පරික්ෂා කළ යුතු වේ. උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක තොකරන්නේ නම් හෝ භාවිතය අතරතුර අත්‍යිරි වෙමත් හෝ භාවිතයක් සිදු වුවහොත් ශ්‍රව්‍ය දැනු තාක්ෂණික නිලධාර දැනුවත් කළ යුතු ය.
6. අදාළ ඉල්ලුම්පත නිවැරදිව පුරවා විෂයභාර කාලීකාවාර්යවරයාගේ නිර්දේශය සහිතව ශ්‍රව්‍ය දැනු ඒකකයේ සමායෝජක වෙත ගොමු කළ යුතු අතර වීම අනුමතිය සහිතව ශ්‍රව්‍ය දැනු ඒකකයේ තාක්ෂණික නිලධාර වෙත ලබා දිය යුතු ය.
7. උපකරණ ලබා ගත හැකි වහුන්නේ වැඩ කරන සහියේ දිනවල පමණක් වන අතර විශේෂ අවස්ථාවල අදාළ නිලධාරන්ගේ විකගතාවන් තා අංශ ප්‍රධානීන්ගේ නිර්දේශය මත නිවාඩු දිනවල උපකරණ ලබා ගත හැකි ය.
8. උපකරණ ආයතනයෙන් පිටත ගෙන යා හැක්සේ තාක්ෂණික නිලධාර හෝ ශ්‍රව්‍ය දැනු ඒකකයේ දේශීය භාරකාර්යත්වය යටතේ පමණි. වී සඳහා නියෝජන/සහකාර ලේඛකාධිකාරීගේ අවසර පත්‍රයක් ලබාගත යුතු ය.

9. කැමරා උපකරණ බිජෙරටට ගෙන යාමේදී ආයතනයේ වාහන හෝ උච්ච වාහන පමණක් හාවිත කළ යුතු ය. (ත්‍රී රෝද රට, මෝටර් සයිකල් මගින් කිසිදු උපකරණයක් ප්‍රවාහනයට අවසර ලෙනු නොලැබේ).
  10. උපකරණ හාවිත කිරීමෙන් පසු පිළිවෙළට හා පිරිසිදුව නැවත හාර දිය යුතු ය.
  11. කැමරා උපකරණ ක්‍රියා කරවීමට අවසර ලබා දෙන්නේ රූපවාහිනී මාධ්‍ය විෂයන් සහ සිහෘමා විෂයන් හඳුරුන සිසුන්ට පමණි.
  12. ඉල්ලුම් කළ වේලාවට (Booking time) උපකරණ ලබා ගැනීමට හා රූගත කිරීම් සඳහා පැමිණීමට කටයුතු කළ යුතුය. රූගත කිරීම් අවසන් කිරීමේ වේලාව සැලසුම් කළ වේලාවට වඩා ප්‍රමාද වන්නේ නම් අංශයාධිපතිවරයාගේ / ඉවත දායා ඒකකයේ සමායෝජකගේ අවසරය සහ උපකරණ භාරට යන නිලධාරියාගේ කැමරෝග්ත මත තව දුරටත් රූගත කිරීම් සිදු කළ හැකි වේ.
- 14.2. ඉවත දායා ඒකකයේ මැදිර (Studio, Editing & Color grading) හාවිත කිරීම පිළිබඳ උපදෙස්**
1. ඉවත දායා ඒකකයට පාවතන් ගලවා ඇතුළු විය යුතු ය. (සංයුක්ත උපාංග දිහුවිල් මගින් හානි වන බැවිනි)
  2. මැදිර තුළට කිසිදු ආහාර ද්‍රව්‍යක් හෝ පාන ව්‍යුගයක් රෝගෙන යාම නොකළ යුතු ය.
  3. රූගත කිරීමට හෝ සංස්කරණයට අදාළ නොවන ඇය මැදිර තුළට කැඳවාගෙන නොවීන්න.
  4. උපකරණ ක්‍රියාත්මක කිරීමට ගැටුව ඇත්තේ තාක්ෂණික නිලධාරීගේ සහය ලබා ගන්න.
  5. හාවිත කිරීමෙන් පසු සියලු උපකරණ නිසි තැන්වල ස්ථාන ගත කරන්න.
  6. මණ්ඩපයෙන් පිට ශ්‍රේෂ්ඨයෙකු මැදිරය තුළ වැඩ කිරුත්තකරී සම්බන්ධ කර ගනී නම් අංශයාධිපතිවරයාගේ / ඉවත දායා ඒකකයේ සමායෝජකගේ නිර්දේශය මත සිදු කළ යුතු ය.
  7. මැදිර වෙන් කර ගැනීමට අදාළ ඉල්ලුම්පින නිවිරද්‍යිව පුරවා විෂයනාර කළේකාව්‍යවරයාගේ නිර්දේශය සහිතව ඉවත දායා ඒකකයේ සමායෝජක වෙත යොමු කළ යුතු අතර විම අනුමැතිය සහිතව ඉවත දායා තාක්ෂණික නිලධාර වෙත ලබා දිය යුතු ය.
  8. මැදිර වෙන් කරගත හැකිවන්නේ වැඩ කරන සතියේ දිනවල පමණක් වන අතර විශේෂ අවස්ථාවල අදාළ නිලධාරීන්ගේ විකශන්‍යාවන් හා අංශ ප්‍රධානීන්ගේ නිර්දේශය මත, නිවාඩු දිනයන්හිදී විම පහසුකම් ලබා ගත හැකිය.
  9. මැදිර ඉල්ලුම් කළ හැක්කේ වරකට දින 02ක කාල සීමාවකට පමණි.

10. ඉල්ලුම් කළ වේලාවට (Booking time) පැමිණීමට ප්‍රමාද ව්‍යවහාර් වීම වේලාවෙන් පැයකට පසුව, අවලංග කිරීම හෝ වෙනත් කෙනෙකුට වීම රිදුන්සඩ්ට් වික ලබා දීමට සිදු වේ.

මෙට අමතරව UCN (University Comprehensive Network) නම් රෘපවාහිති සිංහ සංගමයේ ද ජනමාධ්‍ය අධ්‍යාපනා මූල්‍ය ත්‍රිකාන්ත්මක වේ. විශ්වවිද්‍යාලයේ සිනම විෂයක් හදාරනු විද්‍යාර්ථීන් හට එහි සාමාජිකත්වය ලබාගත හැකි ය.



සම්බන්ධිකාරක  
ක්‍රියාවාර්ය අම්ල ලොකමාන්ත්‍රගේ මය

නුවර දුෂ්ක ඒකකය

**web-** <https://spc.cmb.ac.lk/ucn/>

**YouTube -** <https://www.youtube.com/@UCNSPC>

**Facebook -** <https://web.facebook.com/UCNSPC.UOC>

**Email-** ucn@spc.cmb.ac.lk

## 15. කැමිපස් රේඛියෝ

---

ගුවන්විදුලී විෂය ධරුව හඳුරණ විද්‍යාර්ථීන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා ප්‍රජා ගුවන්විදුලී මධ්‍යස්ථානයක් විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා ඇත. ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යාපන අංශය යටතේ මෙම ජීකිතය ක්‍රියාත්මක වේ. මෙම ගුවන්විදුලී මධ්‍යස්ථානය ප්‍රධාන උපදේශකවරුන් දෙදෙනෙක් යටතේ සහ ශ්‍රී ජයෝගීතයේන්ගේ සමන්විත මණ්ඩපයක් විසින් කළමනාකරණය කරනු ලැබේ.

- ගුවන්විදුලී මධ්‍යස්ථානයේ වැඩසටහන් සතියේ දිනවල දිනපතා පෙ.ව. 6.00 සිට 8.00 දක්වාත් ප.ව.17.00 සිට 19.00 දක්වාත් ප්‍රචාරය වේ.
- [www.campusradio.lk](http://www.campusradio.lk) වෙබ් අඩවිය ඔස්සේ මෙම ගුවන්විදුලීය සංඝිත ගුවන් කළ හැකි ය.
- මෙම ගුවන්විදුලී මධ්‍යස්ථානය හා සමාජීවී "wireless club" නම් ශ්‍රී ජයෝගීතයේ ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාලයේ සිනැම විෂයක් හඳුරණ විද්‍යාර්ථීන් හට විෂ්වාස්ථානයක් ලබාගත හැකි ය.

සම්බන්ධිකාරක

පෙළේද කාලීනවාර්ය, නිතියා කළනී ඉරෝෂා ධර්මසිර මිය

### කැමිපස් රේඛියෝ

විද්‍යාත් තැපෑල - [campusradio@spc.cmb.ac.lk](mailto:campusradio@spc.cmb.ac.lk)

Campus Radio FB page Link:

<https://www.facebook.com/campusradio.spc?mibextid=LQQJ4d>

Campus Radio YouTube Link:

<https://youtube.com/@campusradio680?si=V6ia-xwKmAr0wLMd>

Web –

<https://spc.cmb.ac.lk/campusradio/>

## 16. මුද්‍රිත මාධ්‍ය මධ්‍යස්ථානය

කොළඹ විශ්වවිද්‍යාලය විසින් ලේඛ බැංක ප්‍රදානයක් යටතේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යාපනය අංශය යටතේ මුද්‍රිත මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. මෙහි මුද්‍රික අරමුණ වූයේ උපාධි අලේක්සකයිල්ගේ මඟ කුසලතා විරෝධානය කිරීම සි.

ශ්‍රී පාලි මණ්ඩපයේ මුද්‍රිත මාධ්‍ය විෂය ක්ෂේත්‍රය නඳුරන උපාධි අලේක්සකයිල්ගේ මෙන්ම, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු විද්‍යාර්ථීන්ගේ ද, නායාත්මක දැනුම ප්‍රායෝගික සහන්දුරානයක් තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ඇති දේශීය හා ජාත්‍යන්තරව පිළිගන් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්වීම මෙහි මුද්‍රික අරමුණයි.

මුද්‍රිත මාධ්‍ය හා සම්බන්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම මගින් විශ්ව විද්‍යාලය හා බාහිර ප්‍රභාව අතර සම්බන්ධතාව ගොඩනගැනීම් ප්‍රභාව මුද්‍රික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පාසල් ගුරුවරුන්, සිසුන් සහ ජන සහතිවේදුන ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපන කටයුතුවල නියැල් සිටිංහන් වැනි බාහිර සමාජය අතර සම්බන්ධතාවය ගක්තිමත් කිරීම, මුද්‍රිත මාධ්‍යවල නියැල් සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදින් සහ කාලීනවාර්යවරුන් වැනි විශේෂයැයුම්ගේ සහ වැඩිහිටිකයන්ගේ නායාත්මක හා ප්‍රායෝගික දැනුම බෙදා ගැනීම මෙම ඒකකයේ ඇත්මතාර්ථයන් වේ.

විශේෂ විද්‍යාර්ථීන් සඳහා ශ්‍රී ලංකා ප්‍රවිත්පත් මණ්ඩලය, ජනමාධ්‍ය ආයතනය සහ රජයේ ප්‍රවිත්ති දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන අතර ගක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමන් සම්මත්තුණා, දේශන සහ වැඩමුල් සංඝාතය කිරීම මෙම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරනු ලැබේ.

ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය හා ප්‍රසාංගික කළු සිසුන්ගේ මඟ කුසලතා විරෝධානය කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය මගින් වෙබ් ප්‍රවත්පතක් (E-Newspaper) ප්‍රකාශනයට පත් කර ඇත.

මුද්‍රිත මාධ්‍ය හාවත කිරීමේ නව ප්‍රවත්තනාවන් හඳුනා ගැනීම හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයෙහි විවිධ අංශවල පරපුර්ණ ප්‍රායෝගික දැනුමක් විද්‍යාර්ථීයෙකුට බඩා දීම මෙම අධ්‍යාපනය ඒකකය මගින් සිදුවේ.

**සම්බන්ධිකාරක  
ආචාර්ය වින්.විඩ්.විඩ්.එස්.කේ. ප්‍රහාමින් මිය**

## 17. ප්‍රාලකරණ අංශය

---

2014 වර්ෂයේදී ප්‍රාලකරණ අංශය (Network Operating Unit) ශ්‍රී පාලි මත්ත්චිපයේ පිහිටුවන දද අතර මෙම ප්‍රාලකරණ අංශය මගින් සමස්ත මත්ත්චිප භූමියම අන්තර්ජාල පහසුකම් ඔස්සේ සම්බන්ධ කිරීමට හැකියාව ඇත. සියලුම විද්‍යාත්මක ප්‍රාග්ධන්ට ප්‍රථම වසර සිට අවසන් වසර දක්වා සීමාරාජිත අන්තර්ජාල පහසුකම් සමග WIFI පහසුකම් ලබාගැනීමට හැකියාව ඇත.

### WIFI පහසුකම් ලබාගැනීනා ආකාරය

WIFI පහසුකම් ලබාගැනීමේ අයදුම් පත්‍රය ප්‍රාලකරණ අංශයෙන් ලබා ගත යුතු ය. අයදුම් පත්‍රය පුරුවා ඔබගේ අංශ ප්‍රධානීයාගේ අනුමදත්‍ය සහිතව හැවත ප්‍රාලකරණ අංශයටම හාර දිය යුතු ය.

### ප්‍රාලකරණ අංශයේ සේවා

පර්යේෂණ දත්ත ගෙවා වෙබ් අඩවි (Research database websites) පර්යේෂණය කර ගත හැකි වීම. අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධති සමග අන්තර්ජාලය හරහා සම්බන්ධීවීමට හැකි වීම.

පරිගණක ප්‍රාලකරණ පද්ධතිය හාවිතයේ දී සැලකිලිමන් විය යුතු කරයුතු.

- අධ්‍යාපන කටයුතු සඳහා පමණක්ම අන්තර්ජාලය හාවිත කරන්න. අනවශ්‍ය ආකාරයට බාගත කිරීම්වලින් වෙතින්න. අනවශ්‍ය වෙබ් පිටුවලට පිවිසීමෙන් වෙතින්න. ව්‍යව්‍යාපෘති විනිය ක්‍රියාත්මක ගැනීමට හේතුවක් වේ.
- ප්‍රාලකරණ අංශයේ නීතිරිතින්ට අනුකූලව විය හාවිත නොකළහාත් ඔබට WIFI හාවිත කිරීම තහනම් වේ.
- අමතර ප්‍රාලකරණ අංශයේ අවශ්‍ය නම් ව්‍යුහ සඳහා පරිගණක ප්‍රාලකරණ එකකයෙන් ඉල්ලීමක් කළ යුතු ය.
- හාවිතයෙන් පසු තිව්‍යරදී ආකාරයට පරිගණකය ක්‍රියා විරහිත (Shutdown) කළ යුතු ය.
- අයහැරන් කාලගුණා තත්ත්වයන් තුළ දී පෙර දැනුම් දීමකින් තොරව වුව ද ප්‍රාලකරණ අංශයේ විසභාගී කරනු ලැබේ.

## **කාර්ය මණ්ඩලය**

ජාලකරණ සම්බන්ධීකාරක  
චි.චි. කුලංගුරවේ මය (ආධුනික කළීකාවාරය)  
B.Sc. (Peradeniya)

චි. කල්තරගේ මය (තාක්ෂණ නිලධාරී)  
ආර්.චි.චි. සම්පත්පීය මය (විද්‍යාගාර සහායක)

## **ජාලකරණ අංශය**

**දුරකථන අංක - 0342261797**

## 18. වෙදුන මධ්‍යස්ථානය

විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සේවා සංචාරකය කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ප්‍රසාද සමූහයට මානසික හා කාසික රෝග පිඩි විමුණු විනිරුම්ක්තව කාර්යාලියේ ප්‍රධාන ගෙන යාම සඳහා ආධාර කරනු ලැබේය.

වෙදුන මධ්‍යස්ථානය, ප්‍රධාන ආපනුගාලුව ඉදිරිපිට ස්ථාපනය කර ඇත. විය පෙ.ව.8.00 සිට ප.ව.4.00 දක්වා සතියේ දිනවල විවෘතව තබනු ලබන අතර, සතියකට දින 3ක් (සඳුව, බැඳුණු සහ සිකුරාදා) දහවල් 12.00 - ප.ව.2.00 දක්වා වෙදුන නිලධාරී හමුවිය හැකි ය.

### 19.1 නවක සිසුන් සඳහා වෙදුන පරීක්ෂණ

සැම නවක ශ්‍රී ප්‍රසාද සිසුවක්ම වෙදුන පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය වේ. වෙදුන පරීක්ෂණය සඳහා ඔබ වෙත ගොමු කරන ලද පෝරමය පැහැල ඇති රෝගල වෙත ගොමු කර ලබ ගන්නා ලද අභ්‍යල වෙදුන පරීක්ෂණ වාර්තා වෙදුන මධ්‍යස්ථානය වෙත නාර දිය යුතු ය. සැම ශ්‍රී ප්‍රසාදයේ සඳහාම වෙදුන එහි ගොනුවක් පවත්වාගෙන යනු ලබයි. යම් රෝග තත්ත්වයන් සඳහා ගනු ලබන දීර්ඝ කාලීන පත්‍රිකාර හෝ ඕනෑම පිළිබඳව ද වෙදුන මධ්‍යස්ථානය දැනුවත් කළ යුතුය.

### 19.2 වින්නත් ලබා දීම

අවශ්‍ය අවස්ථාවන්හි වෙදුන මධ්‍යස්ථානය මගින් වින්නත් ලබා ගැනීම සඳහා කණ්ඩායම් වශයෙන් සෞඛ්‍ය වෙදුන ඒකකය හෝ නොරත්න දිස්ත්‍රික් මහ රෝගල / හොරත් සෞඛ්‍ය වෙදුන නිලධාරී කාර්යාලය වෙත ගොමු කරනු ලැබේ. මිට අමතරව අක්ෂී, දේශ වැනි ජ්‍යෙෂ්ඨ සායන වෙදුන මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබේ.

### 19.3 සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය

රෝග නිවාරණ කටයුතු මෙන්ම, රෝග වැලැක්වීමට අවශ්‍ය ත්‍රිය මාර්ග ගැනීම, සෞඛ්‍යමය ගැටුම සම්බන්ධව උපදෙස් ලබාදීම, සෞඛ්‍ය සහ්යිවේදන කටයුතු සම්බන්ධ මග පෙන්වීම කිරීම හා සිසුන් තුළ සෞඛ්‍යමය ප්‍රධාන රටාවක් නා ප්‍රධාන තිපුනතා ඇති කිරීම.

■ වෙදුන මධ්‍යස්ථානය මගින් බාහිර රෝග ප්‍රතිකාර ලබා දීම, තුවාල සඳහා සැරසුම් දැක්වීම, සෞඛ්‍ය ගැටුම සඳහා උපදේශනය ලබාදීම, අවශ්‍ය විශේෂය වෙදුන සායන සඳහා ගොමු කිරීම, පහු විපරම් ප්‍රතිකාර සැලසුම් කිරීම යන සේවාවන් ලබා ගත හැකිය.

- ඔබ හෝ ඔබ සමග සිටින වෙනත් අයෙකු දැරුණ කාලීනව ප්‍රතිකාර ගන්නා අවස්ථාවලදී සර්පිල, පැපොල, අක්ෂ රෝග වැනි බෝධ්‍යන රෝග ඇති අවස්ථාවලදී හා මානසික ආතතිය, විශාලය වැනි රෝග තත්ත්වයන් ඇති විට හේවාසිකාගාර පාලිකාවට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයට දැනුම් දිය යුතු ය.
- ඔබ රෝගී වූ විට නොරත්න දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය වෙතින් හෝ මූලික ප්‍රතිකාර ඒකකයෙන් ඔබට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත. විම අවස්ථාවලදී හේවාසිකාගාර පාලිකාවට, ස්ථීර ශිෂ්‍ය උපදේශක හෝ ජෝෂ්ඨ සහකාර ලේඛකාධිකාරීවරයට දැනුම් දීමෙන් පසු වෛද්‍ය අධිකාරීවරයට දැනුම් දෙනු ඇත.
- මතෝ වෛද්‍ය උපදේශනය ලබා ගැනීමට අවශ්‍ය වූ විට මණ්ඩපයේ ස්ථීර ශිෂ්‍ය උපදේශකත්මිය මුණා ගැසිය නැකි ය. රෝ අමතරව විශේෂ යොමු කිරීමකින් නොරව නොරත්න දිස්ත්‍රික් මහ රෝහලේ මතෝ වෛද්‍ය විශේෂයුවරයා හමුවීම හෝ යොවුන් මිතුරු උපදේශන සේවය ලබා ගැනීම කළ නැකි ය.
- විශ්වවිද්‍යාල විභාග පවත්වන අවස්ථාවල රෝගී විම හේතුවෙන් විභාග සඳහා පෙනී සිටිය නොහැකි ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයිය වෛද්‍ය මධ්‍යස්ථානයට වෛද්‍ය විශේෂයුවරයා හමු විය යුතු ය. වෛද්‍ය මධ්‍යස්ථානය කර ශිෂ්‍යය හට ගමන් කිරීමට නොහැකි පරිදි රෝගී වූ විට ඒ බව වෛද්‍ය මධ්‍යස්ථානයට දැඟ්ටිය යුතු ය.
- ශිෂ්‍යයෙකු රෝගාතුර විම නිසා විභාගයට පෙනී සිටිය නොහැකි විටෙකදී තම රෝගී තත්ත්වය පිළිබඳ රුපයේ රෝහලකින් හෝ සොඩිස වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් (MOH) ලබා ගන් වෛද්‍ය සහතිකයක් පමණක් වෘත්ත වන අතර, විම වෛද්‍ය සහතිකය විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරී මගින් නොප්‍රමාව සහකාර ලේඛකාධිකාර (විභාග) වෙත ඉදිරිපත් කළ යුතු ය.
- අවශ්‍යතාවයක් වූවහොත් ශිෂ්‍යයාගේ වෛද්‍ය නිවාසුව සම්බන්ධව වෛද්‍ය මණ්ඩපය වෙතට ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරිය කටයුතු කරනු ඇත. මෙයට අනුකූල නොවන වෛද්‍ය සහතික මණ්ඩපයේ වෛද්‍ය නිලධාරිය විසින් අනුමත නොකරන බවද වැඩි දුරටත් දන්වම්.
- තව ද ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන වෛද්‍ය සහතිකය සමග විභාගය සම්බන්ධව විසින් පෙනී නොසිටි විෂය අවසන් වී සති දෙකක් ඇතුළත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත භාර දිය යුතු ය. විම එපියට ශිෂ්‍යයාගේ / ශිෂ්‍යවගේ නම, ශිෂ්‍ය අංකය, විභාග අංකය, විභාගය පැවැත්වූ දිනය සහ විෂය යන කරනු ඇතුළත් විය යුතු ය.
- ප්‍රමාද වී ලැබෙන වෛද්‍ය සහතික කිසිදු හේතුවක් නිසා හෝ නාර ගනු නොලැබේ.

## **වෙළඳුන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩිලය**

වෙළඳුන කේ.කේ.ව්‍යුම්.ධී.කරුණානිලක මය  
චික්.ලී.අදි.ඩු. සුදුර්ගත් මිය (හෙද නිළධාරීනි) - 070 6215233  
චිං.රෝහනු අනුරාධ මයා (උපස්ථායක)

<b>වෙළඳුන මධ්‍යස්ථානය</b>	
<b>දුරකථන අංකය</b>	<b>0343449086</b>

## 19. ක්‍රිඩා ජීවිතය

ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන්ගේ ක්‍රිඩා කුසලතාවයන් හා ගාර්ඩක යෝග්‍යතාව ඉහළ මට්ටමක් පවත්වා ගැනීම සඳහා පහසුකම් රෙසක් මේ වහා විට ස්ථාපිත කර ඇත.

ක්‍රිඩා සමාජය ස්ථාපිත කරවූ මගින් ක්‍රිඩාව සඳහා විශේෂ උනත්දුවක් දක්වන ක්‍රිඩා කුසලතාවට ක්‍රිඩාක්ලි පරිසරයක් නිර්මාණය කිරීම ඉත් අපේක්ෂිතය. සැම ශිෂ්‍යයෙකුට/ශිෂ්‍යවකටම සාමාජිකත්වය බ්‍රඛ ගැනීමට හැකි අතර, ඔවුන්ගේ ක්‍රිඩා හැකියාවන්, ගාර්ඩක යෝග්‍යතාවයන් මැනවින් පවත්වාගෙන යාම සඳහා සංජ්‍යාර්ථීන්ගේ ලබා දීම ද නිතිපතා සිදු වේ.

ශ්‍රී පාලි මණ්ඩපයේ ස්ථාපිත කර ඇති ගාර්ඩ සුවතා මධ්‍යස්ථානය සිනෑම විද්‍යාර්ථීයෙකුටම විවෘතව ඇත. බැංකීම්න්ටත්, දැල්පන්දු, ජ්‍යෙෂ්ඨ ප්‍රතිඵල, වොලු බේං්ල්, කුකරී, වෙස්, විල්ල්ලේ, කැරම් යන ක්‍රිඩාවන් සඳහා අවශ්‍ය පහසුකම් උපරිමය සලසා දුම්ව මණ්ඩපයේ ක්‍රිඩා අංශය මේ වහා විට කටයුතු සලසා ඇත.

විර්තුකව අන්තර් පිය හා අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රිඩා තරගාවලිය සඳහා දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රිඩා කුසලතාවන් සහභාගි කරවීමට අවශ්‍ය ඉඩ කඩ සලසා ඇත.

ඊට අමතරව පහත සඳහන් ක්‍රිඩා සඳහා සහභාගි වීමට පහසුකම් සලසා ඇත.

මෙම ක්‍රිඩා	වෙස්	බෙනිස්	ඩීඩ් වොලුබේල්
මල්ලව පොර	ස්තූඩ්ලේ	බැංකීම්න්ටත්	මරු පැදිම
බර ඉස්ට්‍රිම	කැරම්	හෙබිඩ්ලේ	පිහිනීම
විසිකොන්ඩ්බේෂ්	මේස පන්දු	රුජ්බ්	විල්ලේ
කරානේ	හොකි	පැසිපන්දු	කුකරී
	පාපන්දු	වොලුබේල්	බෙන්බේල්

ක්‍රිඩා දින දුර්ගනය - 2024

නවක විද්‍යාර්ථීන්ගේ ඇරතාවලිය	ඡික්නොෂබර් - හොවැම්බර්
අන්තර් පිය ඇරතාවලිය	පෙබරවාර් - මාරුතු
අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රිඩා තරගාවලිය	ප්‍රති - සැප්තෝම්බර්

ශ්‍රී බා සම්බන්ධිකාරක  
පෙෂණීය කිරීකාවරය කේ.විස්.චී. දුර්ගන මයා

ගාර්ඩක අධ්‍යාපන උපදේශක - ආචාර්ය එකකය (ශ්‍රී පාලි මත්ස්‍යපය)

චිත්‍ර. විම්.පේට්‍රාගමගේ

sameera@spc.cmb.ac.lk

### 19.1. වර්තු ප්‍රදානය

ශ්‍රී පාලි මත්ස්‍යපය මගින් විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන සහ බාහිර කියාකාරකම් පැහැදුමට ලක් කිරීම සඳහා වාර්ෂික වර්තු ප්‍රදාන උපේලක් පවත්වයි. මෙහි දී ඒ විෂයය ඒකක වලින් සහ ආචාර්ය කටයුතු වලින් විශිෂ්ට කුසලතා පෙන්වන විද්‍යාර්ථීන්ට වර්තු ප්‍රදානය කෙරේ.

## 20. ශ්‍රී ලංකා උපදේශක සේවාව

සංච අධිකාරීන අංශයකින්ම තෝරාගත් ආචාර්යවරුන්ගෙන් සමන්වීත ශ්‍රී ලංකා උපදේශක මණ්ඩලයක් උපකුලපතිතුමා විසින් පත් කර ඇත. මෙම සේවාව ශ්‍රී ලංකා උපදේශකය, විනය හා සූත්‍ර සාධනය පිළිබඳ කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි.

ස්ථීර ශ්‍රී ලංකා උපදේශක වශයෙන් ජේන්ස් කැරීකාවාර්ය, නිතියු කළම් ඉරෝෂා ධර්මසිර මිය කටයුතු කරයි. ස්ථීර ශ්‍රී ලංකා උපදේශක සහ සේවු ශ්‍රී ලංකා උපදේශකවරු මණ්ඩපයේ විනය පවත්වාගෙන යාම පිළිබඳව මණ්ඩපයිතවරුගාට වග කියයි.

උපාධී අපේක්ෂකයින් මූලුණාන අධිකාරීන හා පොදුගලික ගැටුවලට දී අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් බඩා දීම ශ්‍රී ලංකා උපදේශක සේවාවේ මුළුක අරමුණයි. ඒ සඳහා ග්‍රී පාලි මණ්ඩපයට අධිකාරී කටයුතු සඳහා ඇතුළත් වන සංච උපාධී අපේක්ෂකයෙක් සඳහා ම ඕවත් විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන කාල සීමාව තුළ පැහැ නැතින අධිකාරීන හා පොදුගලික ගැටුව සඳහා උපදෙස් හා මග පෙන්වීම් බඩා ගැනීම සඳහා ආචාර්ය මණ්ඩලය අතර්න් ආචාර්යවරයෙක් බැඳීන් පත් කරනු ලැබේ ඇත.

විෂය පරිභාෂිර ශ්‍රී ලංකා කටයුතු වන උත්සව, විනෝද වැඩසටහන් ආදිය සඳහා අවසර දීම, තාවකාලික හේවාසික පහසුකම් සඡපයීම, ශ්‍රී ලංකා ආපදාවල දී පිහිටි වීම, පොස්ථීර-කටවුව්‍රි පුද්ගලික සඳහා අවසර දීම, විශ්වවිද්‍යාල තුළ හා හේවාසිකාගාර තුළ ශ්‍රී ලංකා ගැටුම්වලදී මැදිහත් වීම හා අවශ්‍ය විනයනුකුල පියවර ගැනීම, මෙම සේවයෙන් කෙරෙන කටයුතු කිහිපයකි.

### ශ්‍රී ලංකා උපදේශකවරු

නිතියු කළම් ඉරෝෂා ධර්මසිර මිය (ස්ථීර ශ්‍රී ලංකා උපදේශක)  
0773596228

කැරීකාවාර්ය වින් ඩී. ඉද්දමල්ගොඩ මයා (ශ්‍රී ලංකා උපදේශක)  
0705773283

ආයුතික කැරීකාවාර්ය අම්ල ලොකුමාන්නගේ මයා (ශ්‍රී ලංකා උපදේශක)  
0715495710

ක්‍රේඛාචාර්ය විම්.ඩී.වින්.ඩී.විම්. බණ්ඩාර මයා (හිම් උපදේශක)  
0714165143

ආධුතික ක්‍රේඛාචාර්ය ඩී. සිවලිංගම් මෙය (හිම් උපදේශක)  
0701317408

උපදේශක කේ.ඩී.චඩ්ලිවි. රැචිනි (හිම් උපදේශක)  
071-3135187

## 20.1. විනයරක්ෂක කාර්යාලය

විශ්වවිද්‍යාල/මණ්ඩප තුළ විනය පටත්වාගෙන යාම සඳහා පාලන අධිකාරයට සහාය වීමට විනයරක්ෂක නිලධාරීන් පත් කර තිබේ. නිතිය හා සාමය පිළිබඳ විෂමාවාරයන් හා විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනයරක්ෂක නිලධාරීන් සඡ්‍රව මැදිහත් වන අතර ඒ හා සම්බන්ධ පුර්ණ බලතල ඔවුන් සතුව ඇත.

නවක වැදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා, හිම් ගැටුම්, කඩාකල්ප්ල්කාර් ක්‍රියා ආදිය ඇති නොවීමට කටයුතු කරමින් විශ්වවිද්‍යාලයින්ගේ අධ්‍යාපන හා පරීයෙෂණ කටයුතු බැධාවතින් තොරව සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරීක්ෂණය නිර්මාණය කිරීම විනයරක්ෂක නිලධාරීන්ගේ කාර්යාලය වේ. විනයරක්ෂක නිලධාරීන් සංම විවෘත විශ්වවිද්‍යාල හිම්යන්ගේ ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින අතර විනයරක්ෂක නිලධාරීන්ගේ රාජකාර සඳහා සහාය ලබාදීම හිම්යන්ගේ වගකීමකි.

විනයරක්ෂක නිලධාරීයෙකු විසින් ඉල්ලා සිටින විනෑම අවස්ථාවක සිය හිම් හැඳුනුම්පත ඉදිරිපත් කර අනෙකුතාව තහවුරු කිරීමට සියලු හිම්යන් කොන්දේසි විරුණිව කටයුතු කළ යුතු ය. විනයරක්ෂක රාජකාරවලට බාධා කිරීම දැඩුවම් ලබාගිය හැකි වරදක් වේ. හිම්යන්ට ඇති වන විනය සම්බන්ධ විනෑම ගැටුවක දී විනයරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගත හැකි ය.

විශ්වවිද්‍යාල/මණ්ඩප තුළ සහ තේවාක්‍රියාර තුළ ඕනෑම විනය විරෝධී ක්‍රියාවක් හෝ විෂමාවාරයන් ඇති වන අවස්ථාවල දී මැදිහත් මීමට විනයරක්ෂක නිලධාරීන් බැඳී සිටිනි.

මිට අමතරව හිම් හැඳුනුම්පත් හා අධ්‍යාපන/අන්ධාරණ කාර්යාල මණ්ඩප හැඳුනුම්පත සකස් කිරීම, අඩුපාඩු සහිත හැඳුනුම්පත් නිවැරදි කර සකස් කර නැවත හැඳුනුම්පතක් නිකුත් කිරීම, අස්ථානගත වූ හැඳුනුම්පත් සඳහා අනුමිතපත් නිකුත් කිරීම විනයරක්ෂක කාර්යාලය මගින් සිදු කෙරේ.

## විනකාරක්ෂක නිලධාරී මණ්ඩලය

එන්.ඒ.ආර්. ප්‍රසාද් මග  
B.A. (J'pura), MA (Kelaniya)  
0771113628/0717736376  
marshal@spc.cmb.ac.lk

ඒ.චුම්. වන්දන පුද්ගලික කුමාර මග  
B.A. (Kelaniya), M.A. (Kelaniya)  
0772291947  
kumarapmcp@gmail.com

## 21. පරිපාලන කටයුතු

---

ශ්‍රී පාලි මණ්ඩපයේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ නියෝජන ලේඛකාධිකාරීවරයෙකුගෙන් සහ සහකාර ලේඛකාධිකාරීවරයෙකුගෙන් සමන්විත පරිපාලන අංශ මගිනි.

චි.සී.පෙරේරා මිය (නියෝජන ලේඛකාධිකාරී)

BSc (Eng) UOM, Mphil (OUSL)

034-2261371

dr@spc.cmb.ac.lk

ආර්.චි.චි.චි. බණ්ඩාර මිය (සහකාර ලේඛකාධිකාරී)

BMs. (OUSL)

034-2263617

ar@spc.cmb.ac.lk

### 21.1. සාමාන්‍ය පාලන අංශය

ප්‍රවාහන පහසුකම් සැපයීම, පවිත්‍රතා දේව සැපයීම, ආරක්ෂක දේව කටයුතු යන දී ශ්‍රී පාලි මණ්ඩපයේ විදිනෙනු ව්‍යාකාරීත්වයට අවශ්‍ය සාමාන්‍ය පාලන කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

### 21.2. විභාග අංශය

ශ්‍රී පාලි මණ්ඩපයේ සියලුම අභ්‍යන්තර බාහිර හා පැවැත් උපාධ පාඨමාලාවන්ට අදාළ විභාග කටයුතු, අදාළ සහතික පත්‍ර නිකුත් කිරීම යනාදී කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

0342212909

විභාග අංශය [- exams@spc.cmb.ac.lk](mailto:exams@spc.cmb.ac.lk)

0342263617

සහකාර ලේඛකාධිකාරී [- ar@spc.cmb.ac.lk](mailto:ar@spc.cmb.ac.lk)

## 21.3. ආයතන අංශය

ශ්‍රී පාලි මණ්ඩපයේ අධිකාරීන සහ ආන්තරික සම්බන්ධ කාර්ය මණ්ඩපයේ පොදුගැලීක ලිපිගොනු පවත්වාගෙන යාම ඇතුළු ආයතනික කටයුතු මෙම අංශය මගින් සිදු කෙරේ.

## 21.4. ශ්‍රී පාලි පුහු සාධක අධිකාරීන හා මූලධින සේවා අංශය

මෙම අංශය මගින් සිදු කෙරෙන සේවාවන් අනුව ප්‍රධාන වශයෙන් අනු අංශ 03 කින් සම්බන්ධීත ය.

### 21.4.1. ශ්‍රී පාලි පුහු සාධක අධිකාරීන කටයුතු

- ශ්‍රී පාලි, මහපුළු ගෙවීම් කටයුතු
- ශ්‍රී පාලි ලියාපදිංචිය තහවුරු කිරීමේ ලිඛි නිකුත් කිරීම
- ශ්‍රී පාලි සංගම් හා විෂය සංගම් ලියාපදිංචි කිරීම හා ශ්‍රී පාලි පැවත්වීම
- ආපනාගාලු පවත්වාගෙන යාම
- සේවා සිද්ධාගාර පහසුකම් සඡපයීම
- වෙදුන සේවා පහසුකම් සඡපයීම (වෙදුන මධ්‍යස්ථානය මගින්)
- ශ්‍රී පාලි උපදේශක සේවා පවත්වාගෙන යාම (ශ්‍රී පාලි උපදේශක කාර්යාලය මගින්)
- ක්‍රිඩා කටයුතු (ක්‍රිඩා අංශය මගින්)
- සංස්කෘතික හා කලා කටයුතු (සංස්කෘතික මධ්‍යස්ථානය හා කලා මණ්ඩපය මගින්)

### 21.4.2. අධිකාරීන සේවා කටයුතු

- ශ්‍රී පාලින් ඇතුළත් කර ගැනීමට අදාළ යෝගීතා පරීක්ෂණ පැවත්වීම හා රීට සම්බන්ධ කටයුතු
- ශ්‍රී පාලින් ඇතුළත් කර ගැනීම හා ශ්‍රී පාලි ලිපි ගොනු පවත්වා ගැනීම
- ඒ ඒ වසර සඳහා ශ්‍රී පාලින් ලියාපදිංචි කිරීම
- විවිධ ආයතන සඳහා සිසුන් සම්බන්ධ ලිපි නිකුත් කිරීම
- ශ්‍රී පාලි නැඹුම්පත් නිකුත් කිරීම

### 21.4.3. මූලධින සේවා කටයුතු

- ආයතනයේ ගොඩනැගිලි සම්බන්ධ හා වෙනත් ස්ථාවර මූල්‍ය කටයුතු වලට අදාළව පැවතෙන කටයුතු

## **කාරුය මත්ස්‍යලුය**

ඩී.ඩී.විල්.ඩී. පෙරේරා මිය (පේන්ස්ඩ් මාණ්ඩලික කළමනාකරණ සභකාර)

චිම්.අයි. මල්ලෝච්ච මිය (කළමනාකරණ සභකාර)

අයි.චින්.චිස්. දිසානායක මයා (කළමනාකරණ සභකාර)

## 22. මූල්‍ය අංශය

ශ්‍රී පාලි මණ්ඩපයේ මූල්‍ය අංශයේ කටයුතු නියෝජන මූලකාධිකාරී මගින් ඉටු කරනු ලබයි.

විද්‍යාත්‍රීන්ට ගිණුම් අංශයේ සරප් හරහා ගාස්තු ගෙවීම් කිරීම කළ හැකි ය. විහි දී ව්‍යාපෘතිකව විද්‍යාත්‍රීන් ගෙවනු ලබන අධ්‍යාපන වර්ෂයට අදාළ ගාස්තු සහ විනාග සහතික පත්‍ර ගාස්තු සරප් ක්‍රියාත්මකව ගෙවිය යුතු ය. ප්‍රස්ථකාල දඩ මූල්‍ය ද සරප් ක්‍රියාත්මකව ගෙවිය යුතු ය. ඊට අදාළ ගාස්තු පිළිබඳ විස්තර පහත පරිදි වේ.

### 22.1. ලියාපදිංචි වීමේ දී ව්‍යාපෘති ගෙවිය යුතු ගාස්තු

තොරතුරු තාක්ෂණ ලියාපදිංචි ගාස්තු ව්‍යාපෘති ප්‍රමාදය රු.400/- බැඟින් ව්‍යාපෘති ප්‍රමාදය 4ක් සඳහා ව්‍යාපෘති ප්‍රමාදය ප්‍රති ව්‍යාපෘති ප්‍රමාදය (රු.400.00 x4 = රු.1600.00)	රු.1600.00
ව්‍යාපෘති ප්‍රමාදය ගාස්තු	රු.300.00
නව ප්‍රවේශ ගාස්තු	රු.200.00
හැඳුනුම්පත් ගාස්තු	රු.100.00
හිමි අත්පොත	රු.200.00
වෛද්‍ය ගාස්තු (ව්‍යාපෘති සඳහා)	රු.100.00
හිමි ප්‍රයුජ්‍යාතිය	රු.100.00
ගාස්තු විකණුව	රු.2600.00

## 22.2. අනෙකුත් ගාස්තු

තේවාසිකාගාර සඳහා ලියාපදිංචි ගාස්තුව	රු.2000.00
තේවාසිකාගාර ගාස්තු (වසරක් සඳහා)	රු.2000.00
ප්‍රමාද වී ඉල්ලම්පතු හාරදීමේ ගාස්තු	රු.100.00
ප්‍රමාද වී ලියාපදිංචි වීමේ ගාස්තු	රු.100.00
විෂය නිර්දේශය	රු.25.00

## 22.3. විනාග සහතික පත්‍ර ගාස්තු

අවසාන විනාගයට පෙනී සිටි බවට නිකුත් කරන සහතිකය	රු.50.00
අතිරේක පිටපත	රු.25.00
පොරෝත්තු ප්‍රතිච්ච ලේඛනය (Pending result sheet)	රු.100.00
අතිරේක පිටපත	රු.50.00
විස්තරාත්මක පරිච්ච ලේඛනය (transcript) -නිර්දේශිත විෂයන් සහතිතව සහ ගේන් සහිතව	රු.200.00
අතිරේක පිටපත	රු.100.00
ඉංග්‍රීසි ප්‍රවීණතා සහතිකය	රු.30.00
පරිගණක ප්‍රවීණතා සහතිකය	රු.30.00
සත්‍ය පිටපතක් බවට සහතික කිරීමට	රු.100.00

ඉහත ගෙවීම් සඳහා අයදුම්පත් විනාග අංශයේ අදාළ විෂය හාර කේටුව හවතාගෙන් ලබාගෙන සර්ථි කවුන්වරයට ගෙවීම් කළ යුතු ය.

අදාළ අයදුම් පත්‍රය හාර දී දින 14ක් ඇතුළත සහතිකය තැපැල් මගින් යැවීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා රු.110/- ක මුද්දර ඇතුළු, මිශ්නය මියු 9x4 ප්‍රමාණයේ මියුම් කටරයක් අයදුම්පත සමඟ හාර දිය යුතු ය.

### 22.3. ප්‍රස්ථකාල දුධි මුදල්

විද්‍යාත්‍රේහින් ප්‍රස්ථකාල පොත් ලබා ගෙන හාර දීම ප්‍රමාද වූ විට අය කරනු ලබන දුධි මුදල් පෝර ගෙවීම් පතක් (Pre-paid Card) මගින් ගෙවිය යුතු වේ. රු.100/- ක මුදලක් ගෙවා ව්‍ය ගෙවීම් පත සරප් කවුන්වරයෙන් ලබා ගත යුතු ය.

මෙම ගෙවීම් පත මුදල් අංශයේ සරප් කවුන්වරයෙන් පමණක් නිකුත් කරනු ලබන අතර විය නියෝජන මුල්‍යකාරී හෝ සහකාර මුල්‍යකාරීගේ නිල මුදාව සහ අත්සන සහිතව නිකුත් කරනු ලැබේ.

#### පොදු කරණය

- පුරුව දැනුම් දීමකින් තොරව ලියාපදිංචි ගාස්තු හා අනෙකුත් ගාස්තු සංශෝධනය කිරීමේ අයිතිය විශ්වවිද්‍යාලය සතු ය. විය කොළඹ විශ්වවිද්‍යාලයේ මුදල් කම්ට්‍රි තීරණයට යටත්ව පාලක සහා අනුමතිය අනුව සිදු කෙරේ.
- මත්ස්‍යපාය කරනු ලබන සෑම ගෙවීමක්ම සරප්ට හැර වෙනත් අයෙකුට නොගෙවීමට වග බිලා ගත යුතු ය.
- ලියාපදිංචි කාල සීමාවේ දී නියම කරනු ලබන ගාස්තු නිසි පරිදි සරප්ට ගෙවා රිසිටි පත් ලබා ගත යුතු ය.
- මුදල් ගෙවීම සඳහා ප්‍රධාන කවුන්වරය පෝ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා විවෘතව තැබේ. මෙම කාලය දිවා ආනාරය හා බැංකු කටයුතු යොදීම අනුව වෙනස් වීමට ඉඩ නිඛෙන බව සැලකිය යුතු ය.

#### කාර්ය මණ්ඩලය - මුල්‍ය අංශය

ච්‍රි.ඩී.අඩි. සංඡිවනී මිය (නියෝජන මුල්‍යකාරී)  
Bsc. (J'pura), Msc. (J'pura)

#### මුල්‍ය අංශය

දුරකථන අංක - 034 2263516

විද්‍යාත්‍රේ තැපෑල - sab@spc.cmb.ac.lk

## 23. ශ්‍රී ලංකා සහ ශ්‍රී ලංකා සභාධාර

### 23.1. මහපොල උසස් අධිකාපන ශ්‍රී ලංකාව

මහපොල උසස් අධිකාපන ශ්‍රී ලංකාව අරමුදල මගින් පුද්‍රනය කරනු ලබන කුසලතා ශ්‍රී ලංකාවයක් සඳහා මසකට රු. 5050/- බැංශින් හා සාමාන්‍ය ශ්‍රී ලංකාවයක් සඳහා රු. 5000/- බැංශින් වාරික 10ක් වික් අධිකාපන වර්ෂයක් සඳහා ගෙවනු ලැබේ. ඒ අනුව අවුරුදු නතරාජ අධිකාපන කාලය තුළ උපරිම වශයෙන් වාරික 40ක් ගෙවනු ලැබේ.

ලංකා බැංකුව මගින් මෙම මුදල ගෙවනු ලබන අතර මේ සඳහා දූටියිනෝ වීනෑම ලංකා බැංකු ගාබාවක ගිණුමක් විවෘත කළ හැකි අතර ගිණුම් අංකය සහ ගාබා අංකය ශ්‍රී ලංකා සුහාදින අංශය වෙත ලබා දිය යුතු ය.

### 23.2. ශ්‍රී ලංකා සභාධාර

මහපොල උසස් අධිකාපන ශ්‍රී ලංකාවය සඳහා හිමිකම් නොලබු සිසු/සිසුවියන් සඳහා ශ්‍රී ලංකා සභාධාර ගෙවීම් සලකා බැංශිමට ශ්‍රී ලංකා සුහාදින අංශය වෙත ශ්‍රී ලංකා සභාධාර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා සභාධාර පිරිනැමීමේ දී ආදායම් තත්වය හා වෙනත් සාධක සැලකිල්ලට ගනු ලැබේ. ශ්‍රී ලංකා සභාධාර එකීමට සුදුසුකම් ලබු ශ්‍රී ලංකායකුට මසකට රු. 4000/- බැංශින් අධිකාපන වර්ෂයක් සඳහා වාරික 10ක් හිමි වේ.

ශ්‍රී ලංකා සභාධාර සඳහා හිමිකම් ලබන සිසුන් දූටියිනෝ වීනෑම ලංකා බැංකු ගාබාවක ගිණුමක් විවෘත කර ගිණුම් අංකය සහ ගාබා අංකය ශ්‍රී ලංකා සුහාදින අංශය වෙත නොපමාව දැනුම් දිය යුතු ය.

ශ්‍රී ලංකා සභාධාර හෝ ශ්‍රී ලංකා සභාධාර පුද්‍රනය කරනු ලබන්නේ මහපොල හෝ ශ්‍රී ලංකා සභාධාර යන දෙකෙන් වික් පමණි.

## සභාකිය දුනුයි

- යම් විද්‍යාත්මකයෙන් ලෙමවිපිය ආලායම පසු අවස්ථාවකදී වෙනස්වීමක් සිදු කිරීමක දී ඒ බව තහවුරු කර එම විද්‍යාත්මකයාට ශිෂ්ටයාර ඉල්ලුම් කිරීමට හැකියාව ඇත.
  - ශිෂ්ටයාර ගෙවීම් සඳහා ශිෂ්ටයා දේශන සඳහා පැමිණීම සහ අදාළ අධ්‍යායන වර්ෂයේ ම්‍රියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.
  - මහපොල ශිෂ්ටන්ට සහ ශිෂ්ටයාර ගෙවීමේ දී විශ්වවිද්‍යාලය අනුගමනය කරන ක්‍රියාපටිපාටිය මෙසේ ය.
- අ) අධ්‍යායන කටයුතු වල පුරුණකාලීනව නියැලු සිටින හා අදාළ ගෙවීම් කාලයීමාව තුළ රිට සුදුසුකම් ලබා සිටින සෑම ශිෂ්ටයෙකුටම මහපොල ශිෂ්ටන්ට හෝ ශිෂ්ටයාර ලැබේ.
- ආ) පහත කරුණු විකක් හෝ කිහිපයක් හේතුවෙන් මහපොල හෝ ශිෂ්ටයාර මුදල් අන්තිවුවනු ලැබේ.
- පාඨමාලාව තුළ පුරුණ කාලීනව නියැලු නොසිටීම.
  - පාඨමාලාව සම්බන්ධයෙන් අඛන්ඩව පැමිණීම වාර්තා තොකිරීම.
  - රැකියාවක තියුණුවීම හෝ වෙනත් ව්‍යාපාරයක තියුණු වීම.
  - විනය එරෝධ කටයුතුවල යෙදීමෙන් වෝද්‍යා ලැබීම සහ ශිෂ්ටයාවය අවලංග වීම.
  - වෙනත් විශ්වවිද්‍යාලයක හෝ ආයතනයක පාඨමාලාවක් හැඳුවීම.
  - වෙනයම් මාර්ගයකින් ත්‍රිලක්ෂණය ආධාර ලැබීම.
  - අදාළ අධ්‍යායන වර්ෂය තුළ ම්‍රියාපදිංචි වී නොසිටීම.

## 24. නේවාසිකාගාර

---

මත්ස්‍යපලයේ නේවාසිකාගාර පහසුකම් සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්ටවන්ට තවාතැන් පහසුකම් සලසා දීම සඳහා කාන්තා නේවාසිකාගාරය මත්ස්‍යපලය මගින් පවත්වා ගෙන යනු ලැබේ.

### කාරුය මත්ස්‍යපලය

ආචාර්ය වින්.චඩ්.චඩ්.ජ්.කේ. ප්‍රහාමිණී මිය (අධ්‍යක්ෂක ගාලුධිපතිනිය)  
වයි.අයි.ස්. තලගල මිය (ලුප ගාලුධිපතිනිය)

#### 24.1. නේවාසිකාගාර සඳහා ලියාපදිංචි විම හා ඉවත් විම

- නේවාසිකාගාර පහසුකම් සඳහා තෝරාගෙන ඇති ශිෂ්ටවන් නේවාසිකාගාරයට පැමිණිමට පෙර අදාළ නේවාසිකාගාර ගාස්තු ගෙවා ලියාපදිංචි විය යුතු ය.
- අධ්‍යක්ෂක වර්ෂය අවසන් වූ දිනට පසු දිනම නේවාසිකාගාරයෙන් ඉවත්වීය යුතු අතර විම අවස්ථාවේම ලියාපදිංචිය ද අවලංගු කරවා ගත යුතු ය.
- රේඛ වර්ෂවල දී ද නේවාසික පහසුකම් ලබාගන්නේ නම් නේවාසිකාගාර ඉල්ලම් පත්‍ර ඉදිරිපත් කර, වර්ෂ ආරම්භ වීමේදී ලියාපදිංචි වීමේ ගාස්තු ගෙවා ලියාපදිංචි ලබා ගත යුතු ය.
- ඉහත ආකාරයටම අධ්‍යක්ෂක වර්ෂය අවසන් වීමෙන් පසු ලියාපදිංචිය අවලංගු කර ගත යුතු ය.
- අදාළ අධ්‍යක්ෂක වර්ෂය සඳහා ගෙවිය යුතු ලියාපදිංචිවීමේ ගාස්තු නොගෙවා ලියාපදිංචි තොවීම මත අදාළ නේවාසිකාගාර පහසුකම් අතිම් වන බව සැලකිය යුතු ය.
- ලියාපදිංචි වීමෙන් අනතුරුව නේවාසිකාගාරයට දැනුම් දීමකින් තොරව අඛණ්ඩව සත්‍ය චෑක කාලයක් නොපැමිණීමෙන් නේවාසිකාගාර පහසුකම් අනෝසි වන බව සැලකිය යුතු ය.

## 24.2. නොවාසිකාගාර නීති රිති

- අධ්‍යක්ෂණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවාසිකාගාරයේ ගාලාධිපතිනිය වශයෙන් කටයුතු කරන අතර, පුර්ණ කාලීන උපකාලාධිපතිනියක් නොවාසිකාගාරයේ සමස්ථ පරිපාලන හා විනය පාලනය සඳහා පත් කර ඇත.
- යම් තිසි ගැටුවක් පැන නැගුණහොත් විය පළමුව උපකාලාධිපතිට දැනුම් දීය යුතු අතර ඇයගේ පරිපාලන උපදෙස් හා නීතිරූති තිසි පරදි ශ්‍රීඹාචන් විසින් පිළිපැදිය යුතු ය. නොවාසිකාගාර පිළිබඳ සිනම ගැටුවක් පළමුව උපකාලාධිපතිට දැනුම් දීමෙන් අනතුරුව අධ්‍යක්ෂණ ගාලාධිපතිට හෝ ස්වේර ශ්‍රීඹාචන් උපදේශක, සහකාර ලේඛකාධිකාරී (ශ්‍රීඹාචන් සුභසාධන) හෝ අනෙකුත් ශ්‍රීඹාචන් උපදේශකවරේන්ට දැන්විය යුතු ය.
- ශ්‍රීඹාචන් නොවාසිකාගාර කම්ටුවේ සාමාජිකත්වය දරම්න් විහි පිරිසිදුකාවය, සෞඛ්‍ය හා විනය ආරක්ෂා කිරීමට උපකාරී විය යුතු ය. මේ අතර ශ්‍රීඹාචන්ගේ වගකීම වන්නේ ගාලාව තුළ අධ්‍යක්ෂණ කටයුතුවලට ගැලපෙන මූලික හා පිරිසිදු පරිසරයක් ගොඩනැගීම දී.
- පෙ.ව. 6.00 ත් ප.ව. 9.00 ත් අතර කාලය තුළ සාමාන්‍ය නොවාසිකාගාරයට ගැලපෙන ඇඳුමකින් සැරසි සිටිය යුතු ය.
- විනය විරෝධී කටයුතුවල යෙදෙන හෝ නීතිරූතිවලට අනුකූල නොවන ශ්‍රීඹාචන්ගේ නොවාසිකාගාර පහසුකම් අත්තිවතු ලැබේ. බ්ලන්ඩ්කාරයෙන් හා නීතකානුඩුල නොවන පරදි නොවාසිකාගාර තුළ රැඳී සිටීම හෝ තවත් ශ්‍රීඹාචන් ශ්‍රීඹාචන් නොවාසිකාගාරවලින් පලවා නැරීම බරපතල වරදකි.
- නිවාඩු කාලයේ දී විභාග අවසන් වූ පසු විශ්වවිද්‍යාලයේ වෙනත් අධ්‍යක්ෂණ පාඨමාලාවකට අදාළ කටයුත්තක (උච්ච: විකාපෑති/පර්යේෂණ) නොයෙදෙන්නේ නම් නැවත පාඨමාලා අරුණ තෙක් නොවාසිකාගාරවල රැඳී නොසිටිය යුතු ය. නිවාඩු කාලයේදී විශේෂ වෙනත් අධ්‍යක්ෂණ පාඨමාලාවකට අදාළ කටයුත්තක් සඳහා රැඳී සිටීමට අත්තවශ්‍ය නම් එම සඳහා නීති අවසරය ගාලාධිපතිනිය මගින් සහකාර ලේඛකාධිකාරී වෙතින් මුළු බ්‍රේත්‍ර ලබාගත යුතු ය.
- නොවාසිකාගාර භාරදෙන කාමරවල යෙදුරු හා වෙනත් උපකරණ නිවාඩු කාලය ආරම්භයේ දී මෙන්ම නොවාසිකාගාරයෙන් අස් වී යන දිනයේ දී නොවාසිකාගාර උප ගාලාධිපතිනිය වෙත හාර දී, හාර දුන් බවට අත්සන් කළ යුතු ය. විසේ හාර නොදුනෙන් වී සඳහා තීරණය කරනු බෙන යම් දඩ මුදලක් ගෙවීමට ශ්‍රීඹාචන් සිදු වේ.

### 24.2.1. පැමිණීම

- නේවාසිකාගාරයේ සියලුම ශිෂ්‍යවන් රාත්‍රී 8.00 ට පෙර නේවාසිකාගාරයට පැමිණිය යුතු ය. රාත්‍රී 8.00 පසු වී පැමිණෙන කිසිම විද්‍යාර්ථීයෙකු නේවාසිකාගාරය තුළට ඇතුළු කර ගනු නොලැබේ.
- විශේෂ හෝදුවක් මත රාත්‍රී 8.00 පසු වී පැමිණෙන්නේ නම් හෝ උදෑසන 6.00 ට පෙර පිටත් වන්නේ නම් ඒ සඳහා අංය ප්‍රධාන/ස්ටීර් ශිෂ්‍ය උපදේශක හෝ නේවාසිකාගාර ගාලාධිපතිනිය මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරයේ/ සහකාර ලේඛකාධිකාරයේ අවසරය සහිත මිටියක් මගින් නේවාසිකාගාර උප ගාලාධිපතිනියට දැනුම් දිය යුතු ය.

### 24.2.2. පිටිවීම

- නේවාසිකාගාරයෙන් පෙ.ව 6.00ට පෙර පිටිවීමට අවසර ලබා නොදෙන අතර විසේ යාමට අවශ්‍ය නම් ඒ බැවි විම දිනට කළින් දින උපගාලාධිපතිනුමිය ව දැනුම් දිය යුතු ය.
- වික් රුයක් හෝ නේවාසිකාගාරයෙන් බැහැරව සිටී නම් ආරක්ෂක කුරියෙහි තබා අති පොතෙහි දිනය, නම, කාමර අංකය, යන ස්ථානයේ ලිපිනය, දුරකථන අංකය හා පිටව යන වේලාව මිය අත්සන් කළ යුතු අතර හැවත පැමිණී වේලාව ද සටහන් කර අත්සන් කළ යුතු ය.
- ශිෂ්‍යවන් රාත්‍රී 8.00 න් පසු නේවාසිකාගාර තුම්යෙන් පිටිවට යැමෙන් වැළැකිය යුතු ය.
- විශ්වවිද්‍යාලයේ විශේෂ අවස්ථා සඳහා රාත්‍රී 8.00න් පසුව නේවාසිකාගාරයෙන් පිටව යන්නේ නම්, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක හෝ නේවාසිකාගාර ගාලාධිපති මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/සහකාර ලේඛකාධිකාරයේ අවසරය සහිත මිටියක් උප ගාලාධිපතිනිය වෙත ඉදිරිපත් කළ යුතු ය.

### 24.2.3. පොදු දේපළ

- නේවාසිකියන්ට නේවාසිකාගාරයේ කාමර වෙන් කර දෙනු ලබනුයේ උප ගාලාධිපතිනිය විසිනි. නේවාසිකාගාර උප ගාලාධිපතිනියගේ අවසරය නොමැතිව කිසිම නේවාසිකිය ඇතුළු අගෙකෙකු සමඟ විම කාමරය මාරු නොකළ යුතු ය.
- රාත්‍රී 10.00 න් පසු නේවාසිකියන් තම කාමරවල සිටිය යුතු ය. විසේම ඔවුන් සියලු කළේම අන් ශිෂ්‍යයන්ගේ පෙළුදුගලිකත්වයට ගරු කළ යුතු ය.

නිශ්චල්වතාවය රැකිය යුතු ය. කිසිම නේවාසිකයකු තම කාමරය තුළ හෝ ඉන් පිටත හෝ අන් අයට බාධා වන අයුරුන් නොහැසිරිය යුතු ය.

- නේවාසිකයන් නේවාසිකාගාර උප ගාලාධිපතිතියගේ අවසරය නොමැතිව විශ්වවිද්‍යාලයේ සාමාජිකයකුට හෝ විශ්වවිද්‍යාලයෙන් පිටත කිසිම අමුත්තකුට ලැබුම් නොදිය යුතු ය.
- නේවාසිකාගාර උප ගාලාධිපතිතියගේ අවසරය නොමැතිව කිසිම නේවාසිකයෙකු හික් කාමරයක බඩු බාහිරාදිය වෙනත් කාමරයකට ගෙන නොයා යුතු ය.
- කාමර හා ගාලාවන්හි ඇති ගෙන භාණ්ඩ ආරක්ෂා කර ගත යුතු අතර, කාමරවල මි බඩු අව් වැසිවලට හසු වන පරිදි හෝ කාමරවලින් පිටත හෝ නොහැඳිය යුතු ය.
- නේවාසිකයන් වික් අයකුට වැඩි ගණනක් වෙශෙන කාමරයක ඇති වෘත්ත හෝ නිශ්චල දේපලවල ආරක්ෂාව ගැන ඔවුන් වෙන් වේත්ව ද සාමූහිකව ද වගකිව යුතු ය.
- නැතිවීම් හෝ විනාශ කිරීම් හෝ විරෝධ කිරීම වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රිට වගකිව යුතු පුද්ගලයාගෙන් හෝ පුද්ගලයින්ගෙන් අයකර ගනු ලැබේ.
- තමාගේ පොද්ගලික ප්‍රයෝගනය සඳහා නේවාසිකයකුට භාර දෙන උපකරණ හැර නිවාසියට අයන් පිශ්චන් බඩු, පිහි, හැඳි, ගැරැඹ්පු, මි බඩු ආද කිසිවත් තමන් විසින් සිය කාමරයේ තඩා නොගත යුතු ය. **පොද්ගලික පර්හරණය සඳහා හිටුරයක් හා විදුලි ස්ක්‍රීක්කයක් හැර වෙනත් කිසිදු විදුලි උපකරණයක් හාවිත නොකළ යුතු ය.** එම විදුලි උපකරණ කාමරවල හාවිත නොකළ යුතු ය. පොදු පාවිචිචිට ලබා දී ඇති විදුලි කොට්ඨ (plug points) හාවිත කළ යුතු ය.
- මීට අමතරව නේවාසිකාගාර දැන්වීම් ප්‍රවරුවේ පුද්ගලනය කර ඇති නේවාසිකාගාර පිහි රිති අතිවාර්යෙන් පිළිපැදිමට විද්‍යාර්ථීන් බැඳී සිටී.
- නේවාසිකාගාරය රැගෙන ආයුතු භාණ්ඩ මෙයේ ය. - අවශ්‍ය කරන පොත් පත්, ඇඟුම් පැළඳම්, උණුවතුර බේක්ලයක් හා විදුලි පන්දමක්, අවශ්‍ය නම් විදුලි ස්ක්‍රීක්කයක් හා හිටුරයක්, මදුරු දැලක්/බේසමක්.

#### 24.2.4. අමුත්තන්

- සිසුවියන් බැඳීමට පැමිණෙන අමුත්තන් තම කාමර තුපුරි කැඳවා ගෙන ගාමට අවසර දෙනු නොලැබේ.
- සියලුම අමුත්තන් රාත්‍රී 7.00 ට පෙර හෝවාසිකාගාර තුම්යෙන් පිටව ය යුතු ය.
- සුදුසු යැයි හැරි නියහොත් උපකාලාධිපතිවරියට විශ්වවිද්‍යාලයේ කවර අමුත්තකුට වුව ද කවර වේලාවක දී හෝ නිවාසයෙන් බැහැර වීමට නියම කළ භාක්‍රි ය.

#### 24.2.5. පිරිසිදුහාවය

- පොලුවේ භාවිත කරන ස්ථාන අපිරිසිදු නොකළ යුතු ය. ඔවුන් ඉටුව දමන සියලු දැන් තබා ඇති කසළ බඳුන්වලට පමණක් දැමීය යුතු ය.
- කාමරවල පිරිසිදුහාවය පොදුගලිකව ශිෂ්‍ය ශිෂ්‍යවන් විසින් රුක ගත යුතු ය.
- කාමරවල පිරිසිදුහාවය ශිෂ්‍ය විසින් රුක ගත යුතු ය.

සැලකිය යුතුයි.

- සෑම ශිෂ්‍ය නිවාසයකටම ඇතුළත්වන සියලු සිසුන් මෙහි ඉහත දක්වා ඇති සියලු නීති රිති පිළිපැදිය යුතු ය. මෙම නීති කඩ කරන සිසුන්ට පහත දැක්වෙන පරිදි දැඩිවම් පැමිණිවීමට උපකාලාධිපතිවරියට බලය ඇතෙන.
- රු. 50/- ට නොවැස් ද්‍රව්‍යක් අය කිරීම භා/හෝ හෝවාසිකාගාරය පර්හරණය කිරීමේ අයිතිය නියමිත කාලයකට අනිම් කිරීම.
- ව්‍යුහ දැඩිවමක් දුන් සෑම විවකදීම ඇයගේ පොදුගලික ලිපි ගොනුවේ සටහන් කර තැබේම භා දෙමාපියන්ට භාරකරුවන්ට දැනුම් දීම කරනු ලැබේ.

## 25. නඩත්තු අංශය

---

වැඩ ඉංජිනේරු (සිවිල්) යටතේ නඩත්තු අංශය ක්‍රියාත්මක වන අතර ශ්‍රී පාලි මණ්ඩපයේ අක්කර 30 ක පමණ වන තුම්බ භාගය පුරා විසිරි පවතින ගොඩනැගිලි සහ පරිග්‍රය පුරා විසිරි ඇති මාර්ග පද්ධතිය සම්බන්ධ සියලුම අත්‍යවශ්‍ය නඩත්තු හා සේවා කටයුතු සිදු කිරීම මෙම අංශය මගින් සිදු කරනු ලබයි.

### නඩත්තු අංශයේ කාර්යාලය

- ව්‍යෝග්‍ය මානයේ ශ්‍රීපාලි මණ්ඩපය තුළ ඉදිකරන ලද ගොඩනැගිලි ප්‍රමාණය සංඛ්‍යාත්මකව 18 ක් පමණ වන අතර විම ගොඩනැගිලි සම්බන්ධ ඉංජිනේරුවය සහ තාක්ෂණික අවශ්‍යතාවන් හඳුනා ගෙනීම් මූලික නඩත්තු හා සේවා අවශ්‍යතාවන් ඉටුකිරීම.
- ශ්‍රී පාලි මණ්ඩපයේ ගුණාත්මකතාවය සහ ශිෂ්‍ය ප්‍රජාවගේ සුහාසාධනය සඳහා නව ඉදිකිරීම් ව්‍යාපෘතීන් සඡෙනුම් කිරීම හා දියන් කිරීම.
- ශ්‍රී පාලි මණ්ඩපය තුළ ඇති කිලෝමීටරුයක් පමණ වන මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කිරීම.
- මූලික ජල අවශ්‍යතාවයන් සහ විදුලි අවශ්‍යතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තාක්ෂණික සහාය ලබා දීම.

### කාර්ය මණ්ඩලය - නඩත්තු අංශය

වැඩ ඉංජිනේරු - පුරුහ්පාඩුව පවතී

එල්.එෂ්.ඩී. ජයන්ත මයා (වැඩ අධිකාරී-සිවිල්)  
NDT (Civil) (Moratuwa)

නඩත්තු අංශය  
දුරකථන අංක - 034 3743690

## 26. උද්‍යාන පාලන අංශය

මතරම් පරිසරයකින් සමන්වීත වූ තොරතු ශ්‍රී පාලි මණ්ඩේ ඇති ගාක සහ උද්‍යාන කළමනාකරණ කටයුතු මෙම ඒකකය මගින් සිදු කරනු ලැබේ. මෙම ඒකකය උද්‍යාන පාලක යටතේ ක්‍රියාත්මක වේ.

### ඒකකයේ කාර්යභාරය

- අක්කර 30 ක පමණ වන ශ්‍රී පාලි මණ්ඩපයෙහි භූමිය හා ගාක නඩත්තු හා සේවා අවශ්‍යතාවයන් ඉටු කිරීම.
- ශ්‍රී පාලි මණ්ඩපයේ හඳුනා ගන්නා ලද කළාප සඳහා උද්‍යාන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- ශ්‍රී පාලි මණ්ඩප භූමිය තුළ වික්රස් වන සහ අපද්‍රව්‍ය නිසි පරිදි වෙත් කොට කළමනාකරණය කිරීම.
- තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රාග්ධනය ගැනීම සඳහා පරිසර සංරක්ෂණ කාර්යයන් පිළිබඳ ආයතනය දැනුවත් කිරීම.

### කාර්ය මණ්ඩලය

උද්‍යාන පාලක - පුරුෂ්පාඩුව පවතී

### විශේෂ කරණය

තොරතු ශ්‍රී පාලි මණ්ඩපය තුළ වික්රස් වන සහ අපද්‍රව්‍ය නිසියාකාරව කළමනාකරණය කිරීම මගින් තිරසාර සංවර්ධනයේ ඉලක්ක ප්‍රාග්ධනය කර ගත හැකිය. විෂිද්ධී අනුගමනය කළ යුතු කරණය පහත පරිදි වේ.

- හැකිතාක් පොලිතින්, ජ්‍යෙෂ්ඨාධිකාරීන් හා විශ්වාසීන් ඉවත් වී තම අවශ්‍යතා සපුරා ගැනීම.
- Reduce (අඩුකිරීම) Reuse (නැවත හාවිතය) Recycle (ප්‍රතිව්‍යුත්කරණය කිරීම) යන 3R ක්‍රමවේදය අනුගමනය කිරීම.

- හාටිතයේන් ඉවතුලන නොදුරන උච්ච තිවැරදි ව්‍යෝග සංකේත සහිත බලුන් වෙත දැක්වීම්.

ව්‍යෝග සංකේත සහිත කසල බලුන් පහත පරිදි වේ.



විද්‍යුත් අපද්‍රව්‍ය පර්සරයට යොමු කිරීම නිසා පස වෙත විකතු වන බැර ලෝහ ඉනා අහිතකර බැවින් එවා නිසි තැන් වෙත යොමු කරන්න.

ශ්‍රී පාලි මණ්ඩපය තුළ පවතින මනරම පර්සරය රැක ගැනීම අප සැමගේ විගතීමකි. අනාගත පරපුර වෙනුවෙන් එය රැක ගැනීමට ඔබ අප සියලු දෙනාම බැඳී සිටීම.

## 27. පොදු විධි විධාන

### 27.1. ශ්‍රී ලංකා හැඳුනුම්පත

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ශ්‍රී ලංකා අනෙකුත් තහවුරු කෙරෙන හැඳුනුම්පත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීගේ අත්ස්ථිතියේ යුතුව නිකුත් කරනු ලබන අතර විම හැඳුනුම්පත් විනයාරක්ෂක කාර්යාලය මගින් නිකුත් කරනු ලැබේ. ඔබ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක කරන සමයෙහි කාලය තුළ විය ඔබ පෑම තබා ගත යුතු ය. ශ්‍රී ලංකා හැඳුනුම්පත රහිතව විශ්වවිද්‍යාල භූමිය තුළ හැසිරීම නීති විරෝධී වේ.

විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට, ප්‍රස්තකාල පරිනරණයට, මහපොල ශ්‍රී ලංකාව ගැනීමට සහ විනාගවලට පෙනී සිටීමේ දී මෙම හැඳුනුම්පත ඉදිරිපත් නිර්ම අවශ්‍ය වේ. මේ අමතරව කරිකාවාර්යවරයෙකු, වෙනත් පර්පාලන නිලධාරයෙකු, විනයාරක්ෂක නිලධාරයෙකු හෝ ආරක්ෂක අංශය විසින් ඉල්ලු අවස්ථාවක දී මෙම හැඳුනුම්පත සිහැම වෙළාවක ඉදිරිපත් නිර්ම ඔබ බැඳී සිටී.

විශ්වවිද්‍යාලයෙන් පිටවන විට දෙනු ලබන උපාධි සහතිකය ලබා දෙනුයේ ඔබගේ හැඳුනුම්පත ආපසු ගැනීමෙන් පසුව නිසාවෙන් මෙම හැඳුනුම්පත සුරක්ෂාව තබා ගත යුතු වේ. හැඳුනුම්පත අන්සතු නිර්ම හෝ අන්තර්ගත හැඳුනුම්පත් තමා පෑම තබා ගැනීම දැක්වම් ලැබේය හැකි වරදක් වන අතර, විසේ හසුවූ හැඳුනුම්පත් මාස වෙත කාලයක් අවවැනු කර මණ්ඩපය භාරයේ තබා ගනු ලැබේ.

හැඳුනුම්පත් නැතිවුවහොත් නැවත හැඳුනුම්පතහේති අනු පිටපතක් නිකුත් කරනු ලබන අතර, ඒ සඳහා පොලිසියක පැමිණිල්ලක් සටහන් කර විහි පිටපතක් හා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සරඟ් වෙත රු. 350/- මුදලක් ගෙවා ලබාගත් රසිටී පත සමග ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුතු ය.

### 27.2. අධ්‍යක්ෂක කටයුතු සඳහා ගාලා වෙන් නිර්ම

විශ්ව අධ්‍යක්ෂක කාර්යාලයේ සඳහා ගාලා වෙන් නිර්ම සඳහා ඉදිරිපත් කරන සියලුම ඉල්ලීම් අභ්‍යන්තර විශ්ව කරිකාවාර්යවරයා මගින් පමණක් අංශාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය. ගාලා පහසුකම් ලබා ගැනීම සඳහා වන අයදුම්පත් ගාලා පහසුකම් අවශ්‍ය දිනට දින 7කට පෙර ඉදිරිපත් කළ යුතු ය.

අරැක්දාති ගාලාව, එප්‍රිමහන් රංග පිධිය හා ප්‍රවිෂ දෘශ්‍ය ජ්‍යෙෂ්ඨ

යම් කටයුත්තක් සඳහා අර්ථදේශී ගාලුව හෝ ව්‍යිමහන් රංගලීය පරෙහරණය කිරීමේදී අනුගමනය කළ යුතු නිති රිති මාලාව, ප්‍රසාද කතා අධ්‍යාපනාංශය මගින් ද ඉව්‍ය උපාධ්‍ය ඒකකය පරෙහරණය කිරීමේ නිතිරිති මාලාව ජනමාධ්‍ය අධ්‍යාපනාංශය මගින් ද ලබා ගත යුතු ය.

### 27.3. අධ්‍යාපන කටයුතු සඳහා වාහන වෙන් කිරීම

අධ්‍යාපන කටයුතු සඳහා වාහන ලබා ගැනීම සඳහා වන ඉල්ලුම්පත් අනුල විෂයනාර ක්‍රීඩාවාර්යවරයා විසින් අංශ ප්‍රධානගේ තීර්දේශය යටතේ නියෝජන ලේඛාධිකාරී (සාමාන්‍ය පාලන) වෙත ඉදිරිපත් කළ යුතු ය. මේ සඳහා අනුල කාර්යය සඳහා අධ්‍යාපනාංශයේ ආචාර්යවරයෙකුගේ සහනාගිර්වය අනිවාර්ය වන අතර සහනාගි වන ආචාර්යවරකාගේ නම අයදුම්පත්‍රයෙහි සඳහන් විය යුතු ය. තවද සහනාගිවන සියලුම සිපුන්ගේ ලියාපදිංචි අංක සහිත නාමලේඛනයක් අයදුම්පතට අමුණා තිබිය යුතු ය.

වාහන අයදුම්පත්‍රය වාහන පහසුකම් අවශ්‍ය දිනට සත්‍රයේ වැඩි කරන දින 07කට පෙර ඉදිරිපත් කළ යුතුය. මණ්ඩපයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා බාධාවක් තොවන ලෙස වාහන පහසුකම් සැපයීමට කටයුතු කරනු ලැබේ.

### 27.4. වාදන භාණ්ඩ (සංඛීත/නර්තන) හා කැසට් යන්තු ආදිය

- සංම ශිෂ්‍යයෙකුම/ශිෂ්‍යවකම වාදන භාණ්ඩ සහ නර්තන ඇඟුම් ලබා ගැනීම සඳහා ශිෂ්‍ය හැඳුනුම්පත සමග සංගීත භාණ්ඩ හා නර්තන ඇඟුම් ලබා ගැනීමේ අයදුම් පත්‍රය අනුල ශිෂ්‍යයා භාර සම්බන්ධිකාරක වෙත ඉදිරිපත් කළ යුතු ය.
- වාදන භාණ්ඩ හා නර්තන ඇඟුම් ලබා ගැනීමට පෙර ඒවායේ තත්ත්වය පරීක්ෂා කර බැව්වීමට සිපුන්ට උපදෙස් දෙනු ලබන අතර යම් අඩුපාඩුවක් ඇත්තම් විය භාණ්ඩ භාරකරුවට පෙන්විය යුතු වේ.
- ලබා ගන්නා ලද වාදන භාණ්ඩ හා නර්තන ඇඟුම් උපරිම වගයෙන් දින දෙකක කාලයක් එහි තබා ගත හැකි අතර ඒවා ලබා ගත් තත්ත්වයෙන් ආපසු භාරදීමට වග බිඟ ගත යුතු ය.
- යම් ශිෂ්‍යයෙකු/ශිෂ්‍යවක විසින් ලබා ගන්නා ලද වාදන භාණ්ඩයක් සහ නර්තන ඇඟුම් ආපසු භාරදීන තුරු ඒවායේ ආරක්ෂාව පිළිබඳව ඔහු/අය සම්පූර්ණයෙන්ම වගකිව යුතු ය.

- සිංහයෙකු/සිංහාවක විසින් ලබා ගන්නා ලද වාදුන භාණ්ඩයක්/නර්තන ඇඳුමක් අස්ථ්‍රානශගත වීම හෝ රේට භාති වීම නිසා මණ්ඩපයට සිදුවන මුළුසමය පාඩුව ගණනය කිරීමෙන් පසු ඔහුගෙන්/අයෙගෙන් වීම මුදල අය කර ගනු ලැබේ.
- ප්‍රමාද වී නර්තන වාදුන භාණ්ඩ සහ නර්තන ඇඳුම් භාරදෙන විට පහත සඳහන් පරිදි දඩි මුදල් අය කෙරේ.

අනුමත දින 02 පසු වී දින 03 දක්වා රු.25.00

දින 03 සිට සතිය දක්වා රු.50.00

සතියකට වැඩි වූ වනාම රු.100.00

## 27.5. වෙනත් භාණ්ඩ

අයෙනන කටයුතු සඳහා අවශ්‍ය වන වෙනත් භාණ්ඩ ලබා ගැනීමේ දී ඉනත 13.4 හි සඳහන් කරනු ඇවාළ වේ.

## 27.6. දැන්වීම් ප්‍රවරු

විශ්වවිද්‍යාලයේ තොරතුරු සිසුන් වෙත දැන්වීම් ප්‍රවරු, LMS, whatsapp group මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ. නිල දැන්වීම් ප්‍රවරුවල තිබෙන දැන්වීම් සියලුම සිංහ සිංහාවන් අනිවාර්යෙන් නියවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිල දැන්වීම් ප්‍රවරුවලට අමතරව සිසුන්ගේ පොදු දැන්වීම් ප්‍රදානයනය කිරීමට පෙර සිංහ උපදේශක දේවයෙන් අවසර ගත යුතු ය. විශ්වවිද්‍යාලය මණ්ඩපය අවට ගස්වල බිත්තිවල දැන්වීම් ඇලුවීම සම්පූර්ණයෙන්ම තහනම් ධවද සැලකිය යුතු ය. ප්‍රදානයනය කිරීම සඳහා ප්‍රධාන සිංහ උපදේශක විසින් අවසර දී නොමැති සියලුම දැන්වීම් සහ ප්‍රකාශන විශ්වවිද්‍යාලය විසින් ඉවත් කරනු ලැබේ.

## 27.7. මණ්ඩප භූමික තුළ යැදි සිටීම.

උපකුලපතිතුමා, මණ්ඩපාධිපතිතුමා හෝ ලේඛකාධිකාර විසින් අවසර දී ඇති විශේෂ අවස්ථාවල දී හැරැණු විට සිසුන් රාජී 8.00 න් පසු විශ්වවිද්‍යාල භූමිය තුළ යැදි නොසිරිය යුතු ය. සවස 6.00 න් පසු පැවැත්වෙන සියලු සිංහ සංවිධායකවරුන් විසින් ලිඛිතව අවසර ලබා ගත යුතු අතර මෙම රිපි අවම වශයෙන් අදාළ දිනට දින 3 කට කළේන් වත් ස්ථීර සිංහ උපදේශක මගින් ලේඛකාධිකාර හෝ මණ්ඩපාධිපතිතුමා වෙත කොමු කළ යුතු ය. තවද විශේෂ අවස්ථාවල දී මණ්ඩපය තුළ රැදී සිටීම සම්බන්ධයෙන් තීරණ ගැනීම මණ්ඩපාධිපතිතුමා සතු ය.

## 28. ආරක්ෂක අංශය

ශ්‍රී පාලි මණ්ඩපයේ ආරක්ෂක සේවාව මණ්ඩපයේ ශිෂ්‍ය හා සේවක පුද්‍රවගේ ආරක්ෂාව සැබැසිම මෙන්ම දේපල ආරක්ෂාව සැබැසිම වෙනුවෙන් ද්‍රව්‍යයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ය. ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සැදුහා ගැස වී කටයුතු කරන ආරක්ෂක අංශය වෙත තමාගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති වන සිහෘම අවස්ථාවක දී වාර්තා කිරීමට ශිෂ්‍යයට හැකියාව ඇත. මණ්ඩපයේ ආරක්ෂක සේවාවහි නිරත වීමේ දී ආයතනයට ඇතුළු වන සහ පිටවන ඩිනෑම අයෙකු පරීක්ෂා කිරීම්, ඕවන්ගේ අනන්තතාව තහවුරු කර ගැනීමේ බලය ආරක්ෂක අංශය සතුව පවතී.

ආරක්ෂක නිලධාරීන්ගේ කටයුතු වලට බාධා නොවන පරිදි කටයුතු කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යවන් වග බලා ගත යුතු ය. ශිෂ්‍ය උත්සව හා විනය පිළිබඳ කටයුතුවලදී ශිෂ්‍ය උපදේශක සේවාව සැදුහා සහායක අංශයක් ලෙස ආරක්ෂක සේවාව කටයුතු කරනු ලබයි.

කාර්යාලයිය වේලාවෙන් පසුව සහ නිවාසු දිනවල ශිෂ්‍ය හා සේවක සුහ සාධන කටයුතු වලදී ශිෂ්‍ය සේවා අංශයට ද ශිෂ්‍ය පරීභාලන කටයුතුවලදී ගාස්ත්‍රීය අංශයට ද සහයෝගීව ආරක්ෂක අංශය ක්‍රියාත්මක වේ.

ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු ආරක්ෂක කටයුතුවල දී ශිෂ්‍ය හැඳුනුම්පත ඉල්ල සිරින අවස්ථාවක සම සිසු සිසුවියකම තම හැඳුනුම්පත පරීක්ෂා කිරීම සැදුහා ඉදිරිපත් කිරීමට බැඳී සිරියි.

විශ්වවිද්‍යාලය මගින් පනවා ඇති විනය නීති, පරීභාලන නියෝග සහ විරින් විට පනවන බ්‍රහ්ම ව්‍යවහාර නීති සහ නියෝග ශිෂ්‍ය සේවා පුදාව වෙත අවශ්‍ය අවස්ථාවලදී භදුන්වා දීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම ව්‍යවස්ථාපුකුල කටයුතු ඉටු කිරීම, භාවක වූය පිටු දැකීමේ ක්‍රියාවලිය සැදුහා සහය වීම වැනි කටයුතු වලදී ආරක්ෂක අංශය ශිෂ්‍ය උපදේශක සේවාව හා පරීභාලනය සැදුහා සහායක සේවාවක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී පාලි මණ්ඩපය සහ බාහිර අංශ සමග පැන නගින නීතිමය සහ සිද්ධීමය ගැටුව වලදී ආරක්ෂක අංශය ඒ හා සම්බන්ධ නීතිමය අවශ්‍යතාවන් ඉටු කරනු ලබයි.

පැය 24 පුරා 0343305790 දුරකථන අංකය අමත්‍යෙමන් තමන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළවන සිහෘම ගැටුවක් ආරක්ෂක අංශයට දැනුම දිය හැකි ය.

## 29. ශ්‍රී ලංකා සංවිධාන

විවිධ කේත්තුයන් තුළ වූ විවිධ හැකියාවන් වර්ධනය කර ගැනීමෙන් සමාජයේ හා සංස්කෘතික පසුබීම වර්ධනයට රැකුල් දීමෙන් නායකත්වය දැරම හා ශ්‍රී ලංකා සුහාදාන කටයුතු ඇති කිරීමේ අරමුණින් මෙම සංගම් පිහිටුවා ඇත.

මෙම සංගම් විෂයානුබඳ්ද සංගම් හා පොදු සංගම් වගයෙන් කොටස් දෙකක් වන අතර අතර විෂයානුබඳ්ද සංගම්වල සාමාජිකත්වය විම විෂයන් හඳුරන සිසුන්ට ද පොදු විෂයන් හඳුරනු සිසුන්ට ද පොදු සංගම්වල සාමාජිකත්වය සියලු සිසුන්ට ද ලබාගත හැකි ය. දැනට පහත ශ්‍රී ලංකා සංගම් මත්චිපය තුළ ක්‍රියාත්මක වේ.

### 29.1. ශ්‍රී ලංකා සංගමය

සෑම අධ්‍යයන වර්ෂයක් ආරම්භයේදීම මත්චිපයේ ලේඛකාධිකාර විසින් ශ්‍රී ලංකා සංගමයට නිලධාරින් පත්කිරීම සම්බන්ධයෙන් දැන්වීමක් පළ කරනු ලැබේ. විම දැන්වීමට අනුව නාම ගෝපනා හාර දීම දැන්වීම් පළ කළ දින සිට දින 07ක් ඇතුළත සිදු කළ යුතු අතර දින 14 කට පෙර ශ්‍රී ලංකා සංගම් පත්කර ඇවසන් විය යුතු ය.

#### ශ්‍රී ලංකා සංගමයේ ව්‍යුහය

1. සහාපති
2. උප සහාපති
3. ලේකම්
4. සංස්කෘතික
5. ජේන්ට් භාණ්ඩාගාරක
- (ජේන්ට් කිරීකාවාර්යවරයෙකු අනිවාර්යයෙන්ම ජේන්ට් භාණ්ඩාගාරක මෙය පත් කළ යුතු ය.)
6. කන්න්ට් භාණ්ඩාගාරක

#### සංගමිය යුතුයි.

ශ්‍රී ලංකා සංවිධාන සහාපතිවරයා/වරිය විසින් වාර්ෂිකව ඇය වැය ලේඛනය ජේන්ට් භාණ්ඩාගාරක ලුවා පරික්ෂා කරවා අනුමතිය ලබා ගත යුතු ය. විසේ ඉදිරිපත් තොකුලහාන් විසේ සිදු කරන තෙක් උපාධි සහතිකය නිකුත් තොකරනු ඇත.

## 29.2. නව විෂයානුබඳ්ධ විෂය සංගම් පිහිටුවීම

හි පාරි මත්ස්‍යපෙළේ විද්‍යාර්ථීන්ට විෂයානුබඳ්ධ ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ අවස්ථාව තිබේ. මේ සඳහා ස්ථීර ශිෂ්‍ය උපදේශකගේ අනුමැතිය ලබාගෙන දැක්වීම ප්‍රසිද්ධ කර කිරීකාවාර්යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා, වීම රැස්වීමේ වාර්තාව හා නියමිත ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද යෝජිත ව්‍යවස්ථා මත්ස්‍යපෙළ සභාවේ අනුමැතිය සඳහා යොමු කළ යුතු ය.

## 30. නවක වදු පනත

දැනටමත් ඔබ වෙත ලබා දී ඇති නවක වදුය තහනම් කිරීමේ පනතට අනුව නවක වදුය සපුරා තහනම් වේ. සියලු වූද්‍යත්‍රේනර් 1998 අංක 20 දුරන අධිකාපන අංශවල නවක වදුය සහ වෙනත් ස්වර්ණපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත අවධානයට ගොමු කරනු ලැබේ.

1998 අංක 20 දුරන අධිකාපන ආයතනවල නවක වදුය සහ වෙනත් ස්වර්ණපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතනේ (1998 අප්‍රේල් මස 29 වන දින) පිටපතක් නවක සිදුන් වෙත ලබා දී ඇත. (යම් ශිෂ්‍යයෙකු වෙත මෙම පනත මෙතෙක් ලැබේ නොමැති නම් ශිෂ්‍ය සුහාසාධන අංශයෙන් ලබා ගත හැකි ය.)

1998 අංක 20 දුරන අධිකාපන ආයතනවල නවක වදුය සහ වෙනත් ස්වර්ණපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත

(සහතිකය සටහන් කළේ 1998 අප්‍රේල් මස 29 වන දින)  
විල්.චි.කි 7/98

අධිකාපන ආයතන වලින් නවක වදුය සහ වෙනත් ස්වර්ණපයේ සාහසික ක්‍රියා ද, තුර, අමානුෂීක සහ නින්දිත සැලකීම ද තුරන් කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙයේ පනවනු ලැබේ.

### මුද්‍රණ නාමය

1. මේ පනත 1998 අංක 20 දුරන අධිකාපන ආයතනවල නවක වදුය සහ වෙනත් ස්වර්ණපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යහුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) අධිකාපන ආයතනයක් තුළ දී හෝ ඉන් පිටත දී හෝ නවකවදු සිදු කරන්නා වූ හෝ විහි ලා සහනාගි වන්නා වූ යම් තහැරේතතු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෝස්ත්‍රාත්වරයකු ඉදිරියෙක් පවත්වනු ලබන ලක් නඩු විභාගයක් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බිරුපතල වැඩ ඇති ව බිජ්ධිනාගාර ගත කරනු ලැබේමට යටත් විය යුතු ය. තව ද වරද සිදු කරනු ලැබුවේ යම් තැනැන්තතු සම්බන්ධයෙන් ද, ඒ තැනැන්තාට සිදු කරන ලද භාණිය සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදුලකින් වන්දී ගෙවන මෙස ද, ඒ පළමු ව සඳහන් කළ තහැරේතාට ආයා කරනු ලැබිය හැකි ය.

(2) අධිකාපන ආයතනයක යම් ශිෂ්‍යයකට හෝ කාර්යය මත්ස්‍යලුගේ සාමාජිකයෙකුට හෝ නවක වදාය සිදු කරන අතරතුර, ඒ ශිෂ්‍යයකට හෝ සාමාජිකයාට ලිංගික අතවරයක් හෝ බරපතල තුවාල සිදුකරන්නා වූ යම් තැනැත්තක මේ පහත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලකු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දහයක් යටත් විය යුතුය. තවද වරද සිදුකරනු ලබවේ යම් තැනැත්තක සම්බන්ධයෙන් ද, ඒ තැනැත්තාට සිදුකරන ලද භාෂිය සඳහා, අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දි ගෙවන ලෙස, ඒ පළමු ව සඳහන් කළ තැනැත්තාට ආයා කරනු ලැබිය හැකි ය.

### සාපරාධී භය ගැන්වීම

3. මේ වගන්තියෙහි 'තර්පිත තැනැත්තා' යහුවෙන් සඳහන් කරනු ලබන, අධිකාපන ආයතනයක යම් ශිෂ්‍යයකු හෝ කාර්යය මත්ස්‍යලුගේ සාමාජිකයෙකු හෝ තුළ ඩිය ඇති කිරීමේ වේතනාව ඇති ව හෝ තර්පිත තැනැත්තාට නිතියෙන් නියමකර නොමැති යම් ක්‍රියාවක් කරන ලෙස හෝ කිරීමට ඒ තැනැත්තාට අසිතිය නිඛෙන යම් ක්‍රියාවක් නොකර හරින ලෙස හෝ තර්පිත තැනැත්තාට බිලකිරීමේ වේතනාව ඇති ව, ඒ අධිකාපන ආයතනය තුළ දී හෝ ඉහළ පිටත දී හෝ ඒ ශිෂ්‍යයෙගේ හෝ කාර්යය මත්ස්‍යලුගේ සාමාජිකයාගේ ගර්රයට, කිරීතියට හෝ දේපළට, තර්පිත තැනැත්තාට සම්බන්ධතාවයක් ඇති වෙනත් යම් තැනැත්තකුගේ ගර්රයට, කිරීතියට, හෝ දේපළට භානි සිදුකරන බවට, වාචික ව හෝ උඩින ව, තර්පන කරන්නා වූ යම් තැනැත්තකු මේ පහත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලකු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු 05ක් නොමැත්තාවන කාලයක් සඳහා බරපතල වැඩ ඇති ව බන්ධනාගාර ගත කරනු ලැබීමට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

### අධිස්ථියට ගැනීම

4. යම් අධිකාපන ආයතනයක් ඇතුළත දී හෝ ඒ අධිකාපන ආයතනයේ කළමනාකරණය හා පාලනය යටතේ වූ යම් පරුශයක් ඇතුළත දී නිත්‍යනුකුල යුත්ති සහගත භාවයකින් තොර ව ද, යම් විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ අධිකාපන ආයතනයේ යම් ශිෂ්‍යයකුට, විෂි කාර්යය මත්ස්‍යලුයේ යම් සාමාජිකයෙකුට හෝ වෙනත් තැනැත්තකුට බිලකිරීමේ කාර්ය සඳහා ද, ඒ ශිෂ්‍යයාගේ හෝ කාර්යය මත්ස්‍යලුයේ සාමාජිකයාගේ හෝ වෙනත් තැනැත්තකු හෝ පොදුගලික නිදහස සහ යාම්පෑමේ නිදහස අවිතර කරන්නා වූ යම් ක්‍රියාවක් කරන, යම් තැනැත්තකු මේ පහත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලකු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු 07ක් නොමැත්තාවන කාලයක්

සඳහා බරපතල වැඩ ඇති ව බන්ධනාගාර ගත කරනු ලැබේමට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

#### අයුතු ලෙස අවහිර කිරීම

5. අධිකාපන ආයතනයක යම් ශිෂ්‍යයකුට හෝ කාර්යය මණ්ඩිලයේ සාමාජිකයකුට හෝ යම් අයිතිවාසිකමක් ඇති යම් පැත්තකට ගාමන් ඒ ශිෂ්‍යය හෝ සාමාජිකය වලක්වන යම් ආකාරයකින් ඒ ශිෂ්‍යය හෝ සාමාජිකයට නීති විරෝධී ලෙස බාධා කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලංු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු 07ක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇති ව බන්ධනාගාර ගත කරනු ලැබේමට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

#### අයුතු ලෙස සිරකර තැබීම

6. අධිකාපන ආයතනයක යම් ශිෂ්‍යයකු හෝ කාර්යය මණ්ඩිලයේ සාමාජිකයකු ඇතැමි පරිමිත සීමාවලින් ඔබිබර ගාම වලක්වාලන යම් ආකාරයකින් ඒ ශිෂ්‍යය හෝ සාමාජිකයට නීති විරෝධී ලෙස අවහිර කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලංු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු 07ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේමට, ඒ තැනැත්තා යටත් විය යුතු ය.

අධිකාපන ආයතනයක දේපලෙහි බලහත්කාරයෙන් පැදිංචිවීම හා දේපලට අවශ්‍යාති කිරීම

7. (1) අධිකාපන ආයතනයකට අයත් වූ හෝ විහි කළමනාකරණය හෝ පාලනය යටතේ පවත්නා වූ හෝ යම් පරිග්‍රාමය නීත්‍යනුකූල හේතුවක් නොමැති ව, බලහත්කාරයෙන් පැදිංචිවී වන්නා වූ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලංු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූවිට අවුරුදු දැනයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේමට හෝ රැසියල් දස දැනසක් නොඉක්මවන දැඩියෙකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දුධිය යන දුධ්‍යවම් දෙකට ම හෝ, ඒ තැනැත්තාට යටත් විය යුතු ය.

(2) අධිකාපන ආයතනයකට අයත් වූ හෝ විහි කළමනාකරණය හෝ පාලනය යටතේ පවත්නා යම් දේපලක් සම්බන්ධයෙන් අනර්ථ සිදුකරන, යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලංු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේමට සහ රැසියල් පත්දහසක් හෝ ඒ

දේපල සම්බන්ධයෙන් සිදුකරන ලද පාඩම්වේ හෝ ලාභ කානීයේ ප්‍රමාණය මෙන් තුන්ගුණයක් යන මේ දෙකින් වඩා වැසි ප්‍රමාණයේ ද්‍රව්‍යකට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

නෙරපීමේ හෝ පහ කිරීමේ ආයු

8. මේ පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් තැනැත්තකු වරදකරු කරනු ලැබූ අවස්ථාවක, අධිකරණය විසින් වරදේ බරපතලකම සැලකීම්ලට ගෙන,

(අ) වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක ශේෂයකු වන යම් විටක, ඒ තැනැත්තා ඒ ආයතනයෙන් නෙරපන ලෙස ආයු කරනු ලැබිය හැකි ය.

(ආ) වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක කාර්යය මත්ස්චලයේ සාමාජිකයු වන යම් විටක, ඒ තැනැත්තා ඒ අධ්‍යාපන ආයතනයෙන් පහ ලෙස ආයු කරනු ලැබිය හැකි ය.

ඇප

9. (1) මේ පනතේ 2වන වගන්තියේ (2) වන උපවිගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් සකු කරනු ලැබූ හෝ ලෝද්‍යාකරනු ලැබූ තැනැත්තකු ආණ්ඩුතුම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද මහාධිකරණයක විනිශ්චයකාරවරයා විසින් හැර, ඇප පිට මුද්‍ර හරිනු නොලැබිය යුතු ය. ඇප ප්‍රත්‍යාග පිතිස ස්වකිය අනිමතය ක්‍රියාත්මක කිරීමේ ලා ඒ විනිශ්චයකාරවරයා විසින් 1997 අංක 30 දෑරන ඇප පනතේ 14 වන වගන්තියේ විධිවිධාන කෙරෙහි සැලකීම්ලක් දක්වනු ලැබිය යුතු ය.

(2) මේ පනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදකරු තැනැත්තකු වරදකරු කරනු ලැබූ විසේ වරදකරු කිරීමට විරැද්දි ව අනියාවනයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, ඒ තැනැත්තා වරදකරු කරනු ලැබූ අධිකරණය විසින් වරදෙහි බරපතලකම සහ වරදකරු කරනු ලැබූ තැනැත්තාගේ සුරුව ක්‍රියාකාලය සැලකීම්ලට ගෙන, ඒ තැනැත්තා, ඇප පිට මුද්‍රහරිනු ලැබිය හැකි ය. නැතහොත් මුද්‍රහැරම ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි ය.

මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ හෝ වරදකරු බවට තීරණය කරනු ලැබූ තැනැත්තන්ට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඇතැම් විධිවිධාන අභාෂ නොවිය යුතු බව

10. 1979 අංක 15 දෑරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ කුමක් සඳහන්ව ඇත ද, මේ පනතේ 2වන වගන්තියේ (2) වන උප වගන්තිය හෝ 4 වන වගන්තිය හෝ

යටතේ වූ යම් වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් හෝ යම් අධිකරණයක් ඉදිරියෙකි

(අ) වරදකර කරන ලදූ යම් තැනැත්තකු සම්බන්ධයෙන් වනවිට, විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 වන වගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

(ආ) වරදකර බව පිළිගන්නා හෝ වරදකර බවට තීරණය කරන ලදූ හෝ යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 306 වන වගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

මේ පනත යටතේ වූ වැරදි සංදේශ වැරදි වශයෙන් සලකනු ලබිය යුතු බව

11. 1979 අක 15 දෙන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ පළමුවන උපලේඛනයේ කුමක් සඳහන් ව ඇත ද ඒ පනතේ ද විධිවිධාන අදාළ කිරීමේ කාර්යය සඳහා, මේ පනත යටතේ වූ සියලු වැරදි සංදේශ වැරදි වශයෙන් සලකනු ලබිය යුතු ය.

#### සහතිකය

12. මේ පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් යම් නඩු පැවරීමක දී, යම් තැනැත්තකු අධිකාපන ආයතනයක ශිෂ්ටයකු හෝ කාර්යය මත්බාලයේ සාමාජිකයකු වේ ද, නැතහෙත් යම් පරිග්‍රයක් හෝ දේපළක් අධිකාපන ආයතනයක් සතු හෝ විනි කළමනාකරණය හා පාලනය යටතේ පවත්නා දේපළක් වේ ද, යන්න පිළිබඳ ව ප්‍රශ්නයක් පැහැ නැගුණු ඇව්‍යෝම්බාවක, ඒ අධිකාපන ආයතනයේ ප්‍රධානියාගේ හෝ වෙනත් තීලධාරයෙකුගේ හෝ අත්සන යටතේ යැයි තියනු ලබන සහතිකයක නම් කර ඇති ශිෂ්ටය හෝ සාමාජිකය ඒ අධිකාපන ආයතනයේ ශිෂ්ටයකු හෝ කාර්යය මත්බාලයේ සාමාජිකයකු බවට හෝ ඒ සහතිකයේ නිශ්චිත ව සඳහන් කර ඇති පරිග්‍රයක් හෝ දේපළක්, ඒ අධිකාපන ආයතනය සතු පරිග්‍රයක් හෝ දේපළක් බවට නැතහෙත් ඒ අධිකාපන ආයතනයේ කළමනාකරණය හා පාලනය යටතේ පවත්නා පරිග්‍රයක් හෝ දේපළක් බවට ඒ සහතිකය, විනි අත්සන පිළිබඳ ඔහ්පු කිරීමකින් තොර ව සාක්ෂියේ දී ආවේණික විය යුතු ය. තව ද ඒ සහතිකය විනි ප්‍රකාශ කර ඇති සිද්ධි පිළිබඳ ව මුළු බැඳුමට පෙනෙන සාක්ෂියක් විය යුතු ය.

#### සාක්ෂියේ දී ප්‍රකාශ ආවේණික කිරීම

13. (1) මේ පනත යටතේ වරදක් සම්බන්ධයෙන් නඩු විහාරයක් පවත්වාගෙන යන අතරතුර, ඒ වරද සම්බන්ධයෙන් පවත්වනු ලදූ යම් විමර්ශනයක දී යම් සාක්ෂිකරුවකු, ඔහු විසින් කළින් කරන ලදූ යම් ප්‍රකාශයක් විනි වූ යම් වැදගත්

කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශිත ව ම හෝ අවශ්‍ය ව්‍යංචයෙන් ප්‍රතිශේද කරනෙහාත්, ප්‍රකාශය කරන ලද්දේ යම් අවස්ථාගත කරුණු යටතේ ද, ඒ අවස්ථාගත කරුණු පිළිබඳව යටා පරිදි කරන ලද පරීක්ෂණයකින් පසු ව, ආරක්ෂා සහිත යැයි ද සාධාරණ යැයි ද, නඩුව විනාග කරන මහේස්ත්‍රාත්වරයා සලකන්නේ නම්, ඒ මහේස්ත්‍රාත්වරයා විසින් -

(අ) ඒ සාක්ෂිකරු විසින් විමර්ශනයේ දී කරන ලද ප්‍රකාශය, විත් වැදගත් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පහතවයින් ලබුණු සාක්ෂිවලින් තහවුරු වන්නේ නම්, ඒ ප්‍රකාශය අනුව ක්‍රියා කිරීම, සහ

(ආ) ඒ නඩු විනාගය අවසාන වූ පසු, අධිකරණ කටයුත්තක යම් අවස්ථාවක දී සිතාමතා බොරු සාක්ෂි දීම පිළිබඳ ව ඒ සාක්ෂිකරු ඒ අධිකරණය ඉදිරියේ වෛද්‍යනාවක් මත නඩු විනාග කිරීම, නිත්‍යනුකූල වන්නේ ය.

(2) වුද්ධිතය විසින් කරන ලදැයි වෛද්‍යනාවහි දැක්වෙන ප්‍රතිශේද ප්‍රකාශ වුද්ධිතය විසින් කරන ලදැයි ඔප්පු කිරීම (1) වන උප වගන්තියේ (ආ) තේ දේ යටතේ පැවැත්වෙන නඩු විනාගයක දී ප්‍රමාණවත් වන අතර අසත්‍ය ප්‍රකාශය ඒ ප්‍රකාශවලින් කවරක් ද යන්න ඔප්පු කිරීම අවශ්‍ය තොවන්නේ ය.

මේ පනතේ විධිවිධාන දුන්ධ නීති සංග්‍රහය ආදියේ විධිවිධාන ජීව කිරීම පිණිස තොව, ඒ විධිවිධානවලට අනිර්ක්‍රම විය යුතු බව

14. මේ පනතේ විධිවිධාන දුන්ධ නීති සංග්‍රහයේ, 1994 අංක 22 උරන වධ දීමට සහ අනෙකුත් කුසර, අමානුෂික හෝ නීත්සේ සැලකිමට හෝ දැඩිවම්වලට විරෝධ වූ සම්මුතිය පනතේ හෝ වෙනත් යම් නීතියක හෝ විධිවිධාන ජීව කිරීම පිණිස තොව, ඒ විධිවිධානවලට අනිර්ක්‍රම ව විය යුතු ය.

මේ පනත යටතේ වූ නඩු විනාග සහ අනියාවනා සඳහා ප්‍රමුඛතාව සැලසීම

15. මේ පනත යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් වෛද්‍යනා ලැබ අති යම් තැනැත්තකුගේ නඩු විනාගය සඳහා ද ව්‍යවත් යම් වරදක් සඳහා යම් තැනැත්තකු වරදකරු කිරීමක් හා ඒ වරදකරු කිරීමෙන් නියම කරන ලද යම් දැඩිවම්කින් වූ යම් අනියාවනයක් විනාග කිරීම සඳහා ද, සෑම අධිකරණයක් විසින් ම ප්‍රමුඛතාව සැලකිය යුතු ය.

අනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාදිය බල පැවැත්විය යුතු බව.

16. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනුකූලතාවක් ඇති ව්‍යවහාර්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ තීරණය

17. පද සම්බන්ධයෙන් අන්තර්වියක් අවශ්‍ය ව්‍යවහාර මිස මේ පනතේහි

“සාපරාධි බලහත්කාරය” “ඩිය” “බලහත්කාරය” “බරපතල තුවාලය” “තුවාලය” සහ “අනර්ථය” යන්හේ දැන් නිති සංග්‍රහයේ පිළිවෙළින් එවාට දී ඇති අර්ථ ම අන්තේ ය.

“අධ්‍යාපන ආයතනය” යන්හේන්

(අ) උසස් අධ්‍යාපන ආයතනයක්,

(ආ) 1978 අංක 16 දුරන විශ්වවිද්‍යාල පනතේ iv වන පරිචීදුය යටතේ පිළිගත් වෙනත් යම් ආයතනයක්,

(ඇ) 1981 අංක 77 දුරන ශ්‍රී ලංකා බෝද්ධ හා පාල විශ්වවිද්‍යාල පනතින් පිහිටුවන ලද බෝද්ධ හා පාල විශ්වවිද්‍යාලය,

(ඇ) 1996 අංක 26 දුරන බුද්ධ ශාවක නික්ෂ විශ්වවිද්‍යාලයේ පනතින් පිහිටුවන ලද බුද්ධ ශාවක නික්ෂ විශ්වවිද්‍යාලය,

(ඉ) 1999 අංක 20 දුරන තැනිසික හා වෘත්තිය අධ්‍යාපන පනතේ 14 වන වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද යම් ආයතනයක්,

(ඊ) 1995 අංක 29 දුරන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පනත යටතේ පිහිටුවන ලද යම් උසස් තාක්ෂණ ආයතනයක්,

(උ) 1979 අංක 64 දුරන පිරිවෙන් අධ්‍යාපන පනත යටතේ පිහිටුවන ලද පිරිවෙන් අන්තර්වියක් ද ඇතුළු ව, ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද සහ රජයේ අරමුදල්වලින් ආධාර ලබන පිරිවෙනක්,

(ඌ) ශ්‍රී ලංකා නිති විද්‍යාලය,

(එ) 1985 අංක 28 දුරන පාතික අධ්‍යාපන ආයතනය පනතින් පිහිටුවන ලද පාතික අධ්‍යාපන ආයතනය,

(ව) 1986 අංක 30 දුරන අධිකාපතික විද්‍යායතන පනතින් පිහිටුවන ලද අධිකාපතික විද්‍යායතනක් හෝ රජයේ අන්තරාක්ෂ විද්‍යාලයක්,

(ග) (185 වන අධිකාරිය වූ) අධිකාපන ආයු පනතේ අර්ථානුකුල වූ රජයේ පාසලක් හෝ උපකෘත පාසලක් හෝ ආධාර නොලබන පාසලක්,

අදහස් වන අතර, අධිකාපනය, ඉගැන්වීම හෝ ප්‍රතුණු කිරීම ලබාදීමේ කාර්යය සඳහා පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක් ද වියට අනුපාත් වේ.

“අධිකාපන ආයතනයක ප්‍රධානීය” යන්නෙහි උපකෘතපතිවරයා, මහෝපාධිකායන්වහන්සේ, අධ්‍යක්ෂවරයා, පියාධිපතිවරයා, විද්‍යාල්පතිවරයා හෝ ඒ අධිකාපන ආයතනයේ පර්පාලන හා කළමනාකරණ බාර ව සිටින කවර හෝ ආකාරයකින් නමෝදේදිඡ්ටල වෙනත් යම් තැනැත්තෙක් අදහස් වේ.

“උසස් අධිකාපන ආයතනවල” යන්නට, 1978 අංක 16 දුරන විශ්වවිද්‍යාල පනතෙහි රීට දී ඇති අර්ථය ම ඇත්තේ ය.

“නවක වදය” යන්නෙහි, අධිකාපන ආයතනයක ශිෂ්‍යයකුට හෝ කාර්යය මත්විලයේ සාමාජිකයකුට ගැරීමක හෝ මානසික භාතියක් හෝ මානසික වේදනාවක් හෝ බිඟක් සිදුකරන හෝ සිදුකිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් අදහස් වේ.

“ශිෂ්‍යය” යන්නෙහි, අධිකාපන ආයතනයක ශිෂ්‍යයෙක් අදහස් වේ.

“ලිංගික අතවරය” යන්නෙහි, අධිකාපන ආයතනයක ශිෂ්‍යයකු හෝ කාර්ය මත්විලයේ සාමාජිකයකුට හෝ ලිංගික නිර්හැරයක් හෝ අතවරයක් හෝ සිදුකිරීම පිළිස සාපරාධි බලහන්කාරය පැම, වචන හෝ ක්‍රියා හාවිත කිරීම අදහස් වේ.

## 31. සමාජ මාධ්‍ය මාර්ගෝපදේශන

කොළඹ විශ්වවිද්‍යාලය සිය උපරිම පරිශ්‍යමය දරන්නේ විශ්වවිද්‍යාලයට හිමි ජාත්‍යන්තර කීර්තිය රැකගතිමින් සමාජ මාධ්‍ය තුළ ස්වාධීන අදහස් ඉදිරිපත් කළ හැකි වන පරිදි සුරක්ෂිත ප්‍රතිච්චවලට ගෝග පරිසරයක් ඇති කිරීමට යි. විශ්වවිද්‍යාලයේ සමාජ මාධ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූල ව විද්‍යාර්ථීන් ඉහළ ම ආචාර්යරීමිය හා වර්යාමය ප්‍රමාත්මක අනුව සමාජ මාධ්‍ය පරිශ්‍යමය කළ යුතු ය. විහිදී ඔබ තති ව හෝ කණ්ඩායෙමක් ලෙස හෝ සමාජය වශයෙන් ප්‍රබල හා අන්තර් ක්‍රියාකාරක්ට සමාජ මාධ්‍ය වන ගෙස්බුක්, වටිස් ඇප්, එම්බිල්ර්, ඉන්ස්ට්‍රුඩම්, විවිතර්, විසිබල්, උන්ස්බ් ඉන්, වේලිග්‍රැම්, බිලොග්, දු රියුබ්, රික් වොක්, ස්නැල් වැට් යනා දී සමාජ මාධ්‍යයන්හි ඔබේ අදහස් ඉදිරිපත් කිරීමේ දී වඩා උච්ච හා යහපත් සමාජ මාධ්‍ය වර්යාවක් පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය කරනු ලැබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රියාපදිංචි විද්‍යාර්ථියකු වන ඔබගෙන් කාරුණික ව ඉල්ලු සිටින්නේ අප විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ආරක්ෂා කොට පවත්වාගෙන යැමුව කටයුතු කරන ලෙස යි. විශ්වවිද්‍යාලයේ ඇතැම් සේවාවන්, නීති රිති/තියාමන හෝ කාර්ය මණ්ඩලය පිළිබඳ ඔබ තැප්පීමත් නොවන්නේ නම්, ශිෂ්‍ය අනුගාසකවරුන්, අධ්‍යායන සම්බන්ධීකාරකවරුන්/ශ්‍රාපදේශකවරුන් හෝ විශ්වවිද්‍යාලයේ වෙනත් තිබාරින් වෙත කරුණු ඉදිරිපත් කොට ඔබේ ගැටුව සඳහා සාධිතිය විසඳුමක් බ්‍රාගැනීමට උත්සාහ කළ යුතු ය. සමාජ මාධ්‍ය මගින් විවේචනය කිරීමෙන් ගැටුව විසඳාගත නොහැකි ය.

ඔබ සමාජ මාධ්‍ය මගින් මිතුරන්ගෙන් හෝ තෙවන පාර්ශ්වයන්ගෙන් පෝස්ට් (Posts) තුවමාරු කරගන්නා විට ඒවාගෙනි සාම්ප්‍රදාය තොරතුරු අන්තර්ගත වීමට ඇති අවස්ථා පිළිබඳ ව සැලකිමෙන් විය යුතු ය. චේතනයාන්වීන ව හෝ වීසේ කොට ඇයුරින් හෝ විවැති සාම්ප්‍රදාය ප්‍රවාරණවල තීරත වී ඇත්තාම් ඒ සම්බන්ධ ව විනය ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට විශ්වවිද්‍යාලයට සිදු වනු ඇත.

පණිවිධ හෝ ඡායාරූප පළකිරීම මගින් සමාජ මාධ්‍යවල දී පුද්ගලයින්ට රිස් ලෙස, ආයාස රැහිත ව පහසුවෙන් යට්ටුරූපය ප්‍රබන්ධ කළ හැකි ය. ව්‍යවහාර පුද්ගලයින් ඔබගේ පෝද්ගලික අනන්‍යතාව හා විශ්වාස කරමින් විරෝධීතා විකාපාරයකට සහභාගි වන ලෙස හෝ පෝස්ට් පළකිරීම ලෙස, ඒවා බෙදා හරින ලෙස හෝ විද්‍යාත් තැපෑල මගින් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා බාහිර පාර්ශ්වවලට ගොමුකරන ලෙස ඉල්ලීම් කළ හැකි ය. ව්‍යවහාර කාර්ය මෙහෙයුම් විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වීමේ දී වඩා කළේපනාකාර ව කටයුතු කරන ලෙසන් විමුගින් විශ්වවිද්‍යාලයේ කිරීමිනාමයට අශේරව නොකරන ලෙසන් අපි ඉතා කාරුණික ව ඔබට උපදෙස් දෙමු.

ප්‍රකාශනයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයකට ම නිමි වේ. විසේ වුව ද, විම නිදහස හාවිත කරමින් සමාජ මාධ්‍ය වල දී ආයතන, කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කොට වෙට්‍ර ප්‍රකාශන සිදු තොකළ යුතු අතර අන් ආයගේ විවේචනාත්මක හා සංවේදී පණිවිධි තුවමාරු කරගනීම මගින් සැකයට හා සමාජ ව්‍යුහවල්වයට අනුබල දෙන තොරතුරු සහ්තිවේදනය තොකළ යුතු ය. සමාජ මාධ්‍ය මගින් විවැති ක්‍රියාකාරකම්වල ඔබ නිරත වී ඇත්තේ හෝ වේට්ට සහාය වී ඇත්තේම් ඔබට විනය ක්‍රියාකාරකම්වලට මුහුණු දීමට සිදු වේ.

අධ්‍යාපන කටයුතුවල නිරත වන අවස්ථාවල දී රට බාධාවන පරිදි විනාග ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සමාජ මාධ්‍ය ඔසේසේ පළ කිරීමට හෝ අධ්‍යාපන කටයුතුවල දී අන්තර්ගත් අනවසර සහයෝගය බඩා ගැනීමට ක්‍රියා තොකළ යුතු ය. උදාහරණයක් ලෙස පැවරීමක /විනාගයක ප්‍රශ්න සමාජ මාධ්‍ය මගින් ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත තොකෙරේ. විඛු ක්‍රියාකාරකම් විනය ක්‍රියාකාරක අනුව කටයුතු කිරීමට හේතු විය හැකි ය.

ව්‍යාප ගිණුම් හා රහස්‍යගත අනන්තතා හාවිත කරමින් ආයරා ක්‍රියාකාරකම්වල නිරත විම ආරක්ෂා ධවත් වෙතින් අදාළ පුද්ගලයාට ගැටුවක් ඇති තොවන බවත් සමහර උපක්ෂාපනය කරති. විහෙත් විවැති පුද්ගලයින්ගේ සැබැං අනන්තතාව අනාවරණය කරගත හැකි තාක්ෂණය ද අවශ්‍ය උපකරණ ද තිබේ. බලධාරීන්ට අදාළ පුද්ගලයා භාඥාවන හැකි අතර ඔහු හෝ ආය විසින් හාවිත කරන ලද උපකරණය හා රැකිවීන ස්ථානය වුව ද අවශ්‍ය අවස්ථාවක දී අනාවරණය කරගත හැකි ය. විඛුන්, විවැති ව්‍යාප අනන්තතා හාවිත කරමින් අනවසර හා නීතිවිරෝධී කටයුතුවල තොයෙදෙන ලෙස අපි ඔබට තරයේ උපදෙස් දෙමු.

ඔබ කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ව විශ්වවිද්‍යාල නාමය, ලාංඡනය හෝ විශ්වවිද්‍යාලය සතු වෙනත් බුද්ධීමය දේපළ විනම්, ස්කෑන් කරන ලද පොත්, පසුගිය විනාග ප්‍රශ්න පත්‍ර ගැනුදිය ඩිජිටල් අන්තර්ගතයක් ලෙස ප්‍රකාශයට පත්කරන්නේ නම් ඒ සඳහා ලේඛකාධිකාරීවරයාගේ පුර්ව අනුමතයි ලබාගැනීම අතිවාර්ය වේ. ඔබ විශ්වවිද්‍යාලයේ ලාංංඡනය හාවිත කරන්නේ නම් ලාංංඡනය හාවිතයට අදාළ මාර්ගෝපදේශ අනුමතය කළ යුතු ය.

මිධි සමාජ මාධ්‍ය සහ්තිවේදනය තුළ කිසිදු අවස්ථාවක ස්ථූ පුරුෂ සමාජහාවය, ජනවාරියිකත්වය, ප්‍රාතිය, ප්‍රාතිකත්වය, ආඛාධිතහාවය, ටිංගික දිකානතිය, සංතුන්තික ලිංගිකත්වය, ආගමික පදනම හෝ ප්‍රාතික ආරක්ෂාව පිළිබඳ අතිතකර, අපහාසාත්මක හෝ අශ්‍රේල පෝස්ට්‍රු, බිලොග් අඩවි, ජායාරූප, වීඩියෝ පට හෝ පුද්ගල මතවාද ප්‍රකාශයට පත් තොකළ යුතු ය.

මුල් ප්‍රකාශකයාගෙන් ලත් විධිමත් අනුමතයින් තොර ව කිසියම් පුද්ගලයකුගේ ජායාරූප, වීඩියෝ හෝ වෙනත් ඩිජිටල් අන්තර්ගත සමාජ මාධ්‍ය මගින් පළ කිරීමෙන්

ව්‍යුත්පන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ. අදාළ ප්‍රකාශයාගෙන් ලත් විභිං අනුමැතියකින් තොර ව ක්රේතා/ප්‍රකාශන නිමිකම් සහිත කිසිදු ප්‍රකාශනයක් තුවමාරු තොකළ යුතු ය.

දෙළුනික ක්‍රියාකාරකම්වලට අදාළ වන නීති රීති හා ප්‍රතිපත්ති අන්තර්පාල ක්‍රියාකාරීත්වයට ද අදාළ වන බව සැලකිය යුතු ය. කොළඹ විශ්වවිද්‍යාලය සිසුන්ට අවධාරණය කරන්නේ සිය පොදුගැලීක තොරතුරු සමාජ මාධ්‍ය මගින් පොදු අවකාශය තුළ ඉදිරිපත් කිරීමේ දී විමතින් අනාගතයේ ඇතිවිය හැකි බලපෑම් හා ප්‍රතිච්ච පිළිබඳ ව සැලකිමිලත් වන ලෙස දේ. සමාජ මාධ්‍ය හාවතයේ දී වගකීමකින් හා දැනුවත්හාවයකින් යුතු ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව පිළිබඳ වගකීම ඔබට පැවතෙන අතර ඔබේ පොදුගැලීක තොරතුරු විවෘත ව ඉදිරිපත් කරන තොවන පාර්ශ්ව යොදුවුම් (Third party applications) පිළිබඳ ව සාධාන වීම ද ඔබේ වගකීමකි. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල ආරක්ෂාව පිළිබඳ ව තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශ්වාස්‍යන්ගේ සහාය ඔබට බ්‍රාගත හැකි ය.

## 32. සංස්කෘතික මධ්‍යස්ථානය

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී පාලි මණ්ඩපයේ සංස්කෘතික මධ්‍යස්ථානය 2003 වර්ෂයේ පිහිටිවිදු ලදී ය. අංක 16 ගොඩනැගිල්ලෙහි සංස්කෘතික මධ්‍යස්ථානය පවත්වාගෙන යුතු ලැබේ.

විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් සිදු කරනු ලබන කලා කටයුතු සඳහා නත් අයුරින් දායක ව්‍යුහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සරලන අයුරින් විද්‍යාර්ථීන් සඳහා මෙන්ම අධ්‍යාපන අන්තර්‍යාපන කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගේම සමාජ සහජ්‍යවනය උදෙසා විවිධ සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මෙහි ප්‍රධාන පර්මාර්ගිය වේ.

විසේම ශ්‍රී ලංකේය ජන සමාජයේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන හරවත් වැඩසටහන් විශ්වවිද්‍යාලයෙහි ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාලය යෝජ්‍ය කර ගනිමුන් අවට ජන සමාජයේ සංස්කෘතික ජන ඡ්‍යෙවිතය හරවත් කිරීමට මෙන්ම විශ්වවිද්‍යාලය හා ඉන් පිටත අවශ්‍ය සංස්කෘතික විරිනාකම් ඇති වැඩ සටහන්වලට සහයෝගය දක්වීම, නව ව්‍යුහාත්මක හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම මෙමයින් ආලේඛ්‍යීතිය ය.

### 32.1. කුසලතා සංවර්ධන පාධමාලා

සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කුසලතා සංවර්ධන පාධමාලා සහ වෙනත් වැඩසටහන් මෙයේ ය.

- උඩරට, පහතරට, සබරගමු, හරත, කළක්, බටහිර, ජන හා නිර්මාණ න්‍යාතනයන්, බෙර වාදුනය, සංගීතය (ගායන/වාදුන), දෙමළ හාමාව, යෝගී හාවනාව, ජ්‍යෙෂ්ඨාත්මක යන පාධමාලා පැවත්වීම.
- සංස්කෘතික අමාත්‍යාංශයේ විදේශ න්‍යාතන සංවිතය විසින් නොමැලේ විදේශ සංවාර සඳහා අවස්ථාව ලබා දීම.
- අධ්‍යනයරය ජන ශ්‍රී කන්ඩ්බායම, වේදිකා නාට්‍ය, කෙටි විශ්‍රාපට, ආදිය නිර්මාණය කිරීම හා විවැනි දේ මගින් දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථා සැලැසීම.

## 32.2. සංස්කෘතික පුද්ගලකාලය

මෙහි විවිධ විෂයානුබඳ්ද හා ඉන් බාහිර විවිධ දැනුම ලබා ගත හැකි පැරණි හා නවතම පොත් පත් පරීක්ෂණයට පහසුකම් ඇත.

තව ද විෂයානුබඳ්ද වන හෝ ඉන් බාහිර දැනුම ප්‍රායෝගික පෝෂණය කර ගැනීමට අවශ්‍ය විවිධ සෞන්දර්යාත්මක වැඩසටහන්/ දේශන / වැඩමුල් / ක්‍රියාකාරකම් ආදිය ක්‍රියාත්මක වේ. විසේම ඔබගේ විෂයානුබඳ්ද පර්යෝෂණ කාර්යයන් ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එකාබද්ධව කිරීමෙන් ඒ සඳහා අපගේ විවිධ සහයෝගයන් ලබා ගත හැකි ය.

**සැලකිය යුතුයි.**

ඉහත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථානයේ වාර්ෂික සාමාජිකත්වය ලබා තිබීම අනිවැරය වේ.

## 33. විෂය බාහිර ක්‍රියාකාරකම්

විෂයානුඛද්ධී අධ්‍යාපන කටයුතු වලට අමතරව විවිධ විනෝද, කලා, සංචිත ස්ත්‍රී භා සාමාජ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී පාලි මණ්ඩපය පූර්වී ඉඩ ප්‍රස්ථාවක් විද්‍යාර්ථීන්හට ලබා දී තේවේ. විද්‍යාර්ථීන්හට විනෝදාස්වාදය, රසවීන්දනය, නායකත්ව ප්‍රභූතුව, සංචිත භාෂා මතක කුසලතා වර්ධනය ආදිය සඳහා අවස්ථාව ලබා දෙමින්, ඔවුන්ට සෞන්දර්යාත්මක, ක්‍රියාඹිල වට්ටිවාවක් යටතේ ඇතාන ගවේෂණයේ යෙදීමට අවස්ථාව සඳහා දීම මෙම ක්‍රියාකාරකම් තුළින් අපේක්ෂා කෙරේ. සියලුම විෂය බාහිර ක්‍රියාකාරකම් ස්ථීර ශිෂ්‍ය උපදේශකගේ අනුමැතිය යටතේ සිදු විය යුතු ය.

### ක්ෂේත්‍ර හා විනෝද වාර්කා

- සිසුන් විසින් සංචිත කරනු ලබන වාර්කා සඳහා ස්ථීර ශිෂ්‍ය උපදේශක මගින් මණ්ඩපාධිපතිවරයාගේ අනුමැතිය වාර්කාව සඳහා දින 7 කට පෙර ලබා ගත යුතු ය.
- මෙවැනි වාර්කා සතියේ වැඩ කරන දිනවල දී යොදා තොගත යුතු ය.
- සිසුන් විසින් සංචිත කරනු ලබන සියලු වාර්කා සඳහා අනිවාර්යෙන්ම ආචාර්ය මණ්ඩලයේ නවතෙකු උ සහභාගි විය යුතු අතර, වාර්කා සඳහා සිසුන් සහභාගි වන විට දී ආචාර්යවරයක් උ සහභාගි විය යුතු ය.
- සියලු වාර්කා පිළිබඳ විස්තර ශිෂ්‍ය අනුගාසක කාර්යාලයට වාර්කාව පිටත් වීමට අවම වශයෙන් දින දෙකකට පෙර දැන්වීය යුතු ය.
- රාත්‍රී 8.00 පසු වී නොවාසිකාගාරවලට පැමිණෙන්නේ නම් එෂ් සඳහා වන විශේෂ අවසරද පෙන්මේ ශිෂ්‍ය අනුගාසක හරහා නොවාසිකාගාර උප ගාලාධිපතිවරයේ වෙත කළුත්තිය ලබා දිය යුතු ය.

### ක්ෂේත්‍ර වාර්කා

ශ්‍රී පාලි මණ්ඩපයේ ක්ෂේත්‍ර වාර්කා සඳහා යුත් අනුමැතිය අංශාධිපතිවරයාගෙන්, නියෝජන ලේඛකාධිකාරී හා මණ්ඩපාධිපති වරකාගෙන් ලබා ගත යුතු වේ.

### විනෝද වාර්කා

විශ්වවිද්‍යාලය නියෝජනය කෙරෙන විනෝද වාර්කා විද්‍යාර්ථීන් විසින් සංචිත කිරීම සිදු කරන්නේ නම් ප්‍රමාදයෙන් විය නියෝජන ලේඛකාධිකාරී, අංශාධිපති සහ මණ්ඩපාධිපති වෙත ලිඛිතව දැනුම් දී අවසර ගත යුතු වේ.

## **34. බාහිර පාදමාලා**

---

- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාදමාලාව  
(Certificate in English Language)

## **35. පෙන්වාත් උපාධි පාදමාලා**

---

- MA. in Mass Media (ජනමාධික ගාස්තුපත්‍ර උපාධිය)
- MA. in Media Research (මාධික පර්‍යෝගීතා ගාස්තුපත්‍ර උපාධිය)